



පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

නිල වාර්තාව

(අශෝධිත පිටපත)

අන්තර්ගත ප්‍රධාන කරුණු

නිවේදන :

වරප්‍රසාද : 1985 මැයි 26 වන දින "දිවයින" වාර්තාව

ඒ ස්ථාවර කාරක සභාවට අභිපේක සාමාජිකයන් තමා කිරීම

ප්‍රශ්නවලට වාචික පිළිතුරු

ශෝක ප්‍රකාශය : [පිලික්කප් ආර්. ඩී. බණ්ඩාරනායක මහතා

[පිලික්කප් ආර්. ඩී. බණ්ඩාරනායක මහතා, සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මිය හා නිහාල් ජයවික්‍රම මහතා විෂයෙහි නියම කර ඇති ප්‍රජා අගස්තුහා පිළිබඳ යෝජනා සම්මතයන් අවලංගු කිරීම

පොද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා :

බොදධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීම - විවාදය කල්තබන ලදී
තාවකාලිකව පැවිදිවීම සඳහා බොදධ රජයේ සේවකයන්ට නිවාඩු කල්තැබීමේ යෝජනාව

பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சாட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்ளடக்கம்

அறிவிப்புகள் :

சிறப்புரிமை : 26. 5. 85 "திவயின" ச் செய்தி
நிலைக்குழு "ஏ" க்கு நேமகம்

வினாக்களுக்கு வாய்மூல விடைகள்

அனுதாபத் தீர்மானம் : திரு. பீலிக்ஸ் ஆர். டி. பண்டாரநாயக்க

திரு. பீலிக்ஸ் ஆர். டி. பண்டாரநாயக்க, திருமதி சிறிமா ஆர். டி.
பண்டாரநாயக்க, திரு. நிஹால் ஜயவிக்ரம ஆகியோர் மீது
விதிக்கப்பட்ட குடியியல் தகுதியினத்தை இல்லா தொழித்தல்
சம்பந்தமாக நிறைவேற்றப்பட்ட தீர்மானங்களை இரத்துச் செய்தல்

தனியங்கத்தினர் பிரேரணைகள் :

பௌத்த வழிபாட்டுத் தலங்களைப் பாதுகாத்தல்
தற்காலிகமாகத் துறவுகொள்வதற்கு பௌத்த அரசாங்க ஊழியருக்கு
விடுமுறை — விவாதம் ஒத்திவைக்கப்பட்டது.

ஒத்திவைப்புப் பிரேரணை

Volume 35
No. 15

Friday
12th July 1985

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

ANNOUNCEMENTS :

Privilege : "Divaina" Report of 26.5.85
Nominations to Standing Committee "A"

ORAL ANSWERS TO QUESTIONS

VOTE OF CONDOLENCE: MR. FELIX R. D.
BANDARANAIKE

RESCINDING OF RESOLUTIONS FOR IMPOSITION OF
CIVIC DISABILITY ON MR FELIX R. D. BANDARANAIKE,
MRS. SIRIMA R. D. BANDARANAIKE AND MR. NIHAL
JAYAWICKREMA

2 - A 084798 - 2,750 (85/7)

PRIVATE MEMBERS' MOTIONS :

Preservation of Buddhist Shrines

Leave for Buddhist Public Servants for Temporary
Ordination - Debate adjourned

ADJOURNMENT MOTION

PARLIAMENTARY DEBATES

(Hansard)

Official Report

(Unrecorded)

Principal Contents

ADJOURNMENT MOTION

Vote of Condolence: MR. FELIX R. D. BANDARAIKKE

Rescinding of Resolutions for Imposition of Civic Disability on Mr Felix D. Bandaraike, Mrs Sirima R. D. Bandaraike and Mr Nihal Jayawickrama

Private Members' Motions

Leave for Buddhist Public Services for Temporary Ordinaries - Debate adjourned

Preservation of Buddhist Statues

Announcements

Members to Standing Committee "A"

Printer's "Dining" Report of 1987

Oral Answers to Questions

Vote of Condolence: MR. FELIX R. D. BANDARAIKKE

Rescinding of Resolutions for Imposition of Civic Disability on Mr Felix D. Bandaraike, Mrs Sirima R. D. Bandaraike and Mr Nihal Jayawickrama

Private Members' Motions

Leave for Buddhist Public Services for Temporary Ordinaries - Debate adjourned

Preservation of Buddhist Statues

PARLIAMENTARY DEBATES

(Hansard)

OFFICIAL REPORT

(Unrecorded)

PRINCIPAL CONTENTS

ADJOURNMENT MOTION

Vote of Condolence: MR. FELIX R. D. BANDARAIKKE

Rescinding of Resolutions for Imposition of Civic Disability on Mr Felix D. Bandaraike, Mrs Sirima R. D. Bandaraike and Mr Nihal Jayawickrama

Private Members' Motions

Leave for Buddhist Public Services for Temporary Ordinaries - Debate adjourned

Preservation of Buddhist Statues

Announcements

Members to Standing Committee "A"

Printer's "Dining" Report of 1987

Oral Answers to Questions

Vote of Condolence: MR. FELIX R. D. BANDARAIKKE

Rescinding of Resolutions for Imposition of Civic Disability on Mr Felix D. Bandaraike, Mrs Sirima R. D. Bandaraike and Mr Nihal Jayawickrama

Private Members' Motions

Leave for Buddhist Public Services for Temporary Ordinaries - Debate adjourned

Preservation of Buddhist Statues

පාර්ලිමේන්තුව
பாராளுமன்றம்
PARLIAMENT

1985 ජූලි 12 වන සිකුරාදා
வெள்ளிக்கிழமை, 12 ஜூலை 1985
Friday, 12th July, 1985

දු. හා. 9.30 ට පාර්ලිමේන්තුව රැස් විය. කථානායකතුමා [ඒ. එල්. සේනානායක මහතා] මූලාසනාදායී විය.

பாராளுமன்றம் மு. ப. 9.30 மணிக்குக் கூடியது. சபாநாயகர் அவர்கள் [திரு. எ. எல். சேனநாயக்க] தலைமை வகித்தார்கள்.

The Parliament met at 9.30 a.m. MR. SPEAKER (MR. E. L. SENANAYAKE) in the Chair.

නිවේදන
அறிவிப்புகள்
ANNOUNCEMENTS

වරප්‍රසාද : 1985 මැයි 26 වැනි දින 'දිවයින'
சிறப்புரிமை : 26.5.1985 "திவயின" ி செய்தி

PRIVILEGE "DIVAINA" REPORT OF 26th MAY 1985

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

With reference to the matter relating to an alleged Breach of Privilege, raised by Hon. Mr. Vincent Perera on 11th July, 1985 regarding the news report under the caption " 1977 වසරේ සිට මන්ත්‍රී හිත මුදල් ගෙවීමට කොටි 15 ක් " that appeared in the "දිවයින" Sunday Edition of 26th May, 1985, a Motion to refer this matter to the Committee on Privileges may be moved.

II

" ඒ " ස්ථාවර කාරක සභාවට අතිරේක සාමාජිකයන් නම් කිරීම
நிலைக்குழு "ஏ" க்கு மேலதிக உறுப்பினர்கள் நேமகம்

NOMINATION OF ADDITIONAL MEMBERS TO STANDING COMMITTEE "A"

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

In terms of Standing Order No. 139, I have appointed Mr. Norman Waidyaratna, Deputy Speaker, Chairman of Standing Committee 'A' for the consideration of the Meegamuwa Baudha Sadachara Wardhana Samithiya (Incorporation) Bill.

I have also nominated the following additional Members to serve on Standing Committee 'A' for the consideration of the Bill :-

- Mrs. Wimala Kannangara, M.B.E.
- Mr. W J. M. Lokubandara
- Mr. J. L. Sirisena
- Mr. Chandrakumara Wijeya Gunawardane
- Mr. Bennet Gunasekera
- Mr. Kamal Jayakody

- Mr. Lakshman Jayakody
- Mr. Sunil Ranjan Jayakody
- Dr. W. Dahanayake
- Mr. Amarasiri Dodangoda
- Mr. Sarath Muttetuwegama
- Mr. Chandra Ranatunga
- Mr. Gamini Lokuge
- Dr. Wimal Wickramasinghe
- Mr. Maithripala Senanayeke

පෙත්සම්
மனுக்கள்
PETITIONS

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

The hon. Member for Divulapitiya - (Pause) - not here.

ආර්. ජී. සමරනායක මහතා (බේරුවල දෙවන)
(திரு. ஆர். ஜி. சமரநாயக்க — பேரவளை இரண்டாம் அங்கத்தவர்)
(Mr. R. G. Samaranyake-Second Beruwala)

I present a petition from Mr. M. A. Gunasinghe, Excise Inspector, Excise Station, Paiyagala, and three others.

ඉදිරිපත් කරන ලද පෙත්සම් මහරන පෙත්සම් කාරක සභාවට පැවරිය යුතු යයි කියවන කරන ලදී.

சமர்ப்பிக்கப்பட்ட மனுக்கள் பொதுமனுக் குழுவுக்குச் சாட்டக் கட்டினையிடப்பட்டது.

Petition ordered to be referred to the Public Petitions Committee.

ප්‍රශ්නවලට වාචික පිළිතුරු
வினாக்களுக்கு வாய்மூல விடைகள்
ORAL ANSWERS TO QUESTIONS

127/85

බී. ජී. සෝමාවතී මහත්මිය : රැකියාවක්
திருமதி பீ. ஜி. சோமாவதி : தொழில்

MRS. B. G. SOMAWATHIE : EMPLOYMENT

1. ආවර්ජන බිබිලිවී, දහනායක මහතා (ගාල්ල)

(கலாநிதி டபிள்யூ. தஹநாயக்க — காலி)
(Dr. W. Dahanayake-Galle)

நියෝජன සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය:

(අ) ගාල්ලේ, බෝපේ, හල්ලොලුවවත්තේ, පියරත්න මාවතේ පදිංචි, ගාල්ලේ රැකියා පත් අංක 833 හිමි, බී. ජී. සෝමාවතී මහත්මිය සිංහල කාණුව, අංක ගණිතය සහ බෞද්ධාගම යන විෂයයන් සඳහා සම්මාන සාමාර්ථය ඇති සාමාන්‍ය පෙල විෂයයන් හයක් සමත් බව එතුමා දන්නේද ?

(ආ) ආරෝග්‍යශාලාවේ වහින කම්කරු හෝ ලිපිකරු තනතුරකට තැනහොත් ගාල්ලේ බලවේගයක්ව මධ්‍යස්ථානයේ රැකියාවක් හෝ වෙනත්ම තත්ත්වයක සුදුසු රැකියාවක් හෝ සඳහා ඇය කැඳවනු ලබන්නේද ?

(ඇ) එසේ නොකරන්නේ නම්, ඒ මන්ද ?

திட்டச் செயற்படுத்தல் பிரதி அமைச்சரைக் கேட்ட வினா :

(அ) காலி, போபே, ஹல்துலுவவத்தை, பியரத்தன மாவத்தை எணுமிடத்தைச் சேர்ந்தவரும் காலி, தொழில் அட்டை இல. 833 ஐக் கொண்டவருமான திருமதி பீ. ஜி. சோமாவதி என்பவர் சாதாரண தரத்தில் சிங்கள மொழி, எண்கணிதம், பௌத்த சமயம் ஆகிய பாடங்களில் திறமைச் சித்திகளுடன் 6 பாடங்களில் சித்தியடைந்துள்ளாரென்பதை அவர் அறிவாரா ?

[ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා]

(ஆ) இவர் வைத்தியசாலை ஒன்றில் ஒரு பெண் தொழிலாளியாகவோ எழுதுவினாளுராகவோ, காலி மின்தறியில் ஏதும் வேலை யாளாகவோ அல்லது வேறு ஏதும் பொருத்தமான தொழிலுக்கோ அழைக்கப்படுவாரா?

(இ) இன்றேல், ஏன்?

asked the Deputy Minister of Plan Implementation :

(a) Is he aware that Galle Job Card No. 883, Mrs. B. G. Somawathie, of Piayarathana Mawatha, Halloluwawatta, Bope, Galle, has passed in 6 O.L. subjects with credits in Sinhalese Language, Arithmetic and Buddhism ?

(b) Will she be summoned for a suitable job as a Vanitha Kamkaru in the Hospital, or as a clerk, or for work in the Powerloom, Galle or in any other capacity ?

(c) If not, why ?

ඩී. ඩී. වෙලගෙරේ මහතා (නියෝජ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමතිතුමා)

(திரு. டி. பி. வெலகெதர — அமைப்புத்திட்டச் செயற்படுத்தல் பிரதி அமைச்சர்)

(Mr. D. B. Welagedera—Deputy Minister of Plan Implementation)

(a) Yes.

(b) She is not entitled to be appointed as a clerk as she is not adequately qualified, but she may apply to the Manpower Division at the Galle Branch to have her name registered for employment as a labourer.

(c) Does not arise.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා

(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)

(Dr. W. Dahanayake)

Will he please give more particulars about this Man-Power Division ?

ඩී. ඩී. වෙලගෙරේ මහතා

(திரு. டி. பி. வெலகெதர)

(Mr. D. B. Welagedera)

That is a Division which attends to all the requirements of the Job Bank. More so when Job Bank registrants are not qualified to be appointed as clerks. She can apply to that Division.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා

(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)

(Dr. W. Dahanayake)

Division of what ?

ඩී. ඩී. වෙලගෙරේ මහතා

(திரு. டி. பி. வெலகெதர)

(Mr. D. B. Welagedera)

Man Power Division, Chartered Bank Building, Colombo 1.

ඩබ්ලිව්. එම්. යසපාල මහතා : ආහාර මුද්දර

திரு. எம். டபிள்யூ. யசபால : உணவு முத்திரை

MR. M. W. YASAPALA : FOOD STAMPS

185/85

2. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා

(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)

(Dr. W. Dahanayake)

කෘෂිකාර්මික සංවර්ධනය සහ පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා සහ ආහාර හා සමුපකාර ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය:

(අ) ගිනොට විදුන්නෙඩ එම්. ඩබ්ලිව්. යසපාල මහතාට 13 වැනි කාණ්ඩයෙන් පසු ආහාර මුද්දර අහිමි කර ඇති බව එතුමා දන්නේද ?

(ආ) ඒවා ඔහුට තැවත ලබාදීමට එතුමා පියවර ගන්නේද ?

(ඇ) එසේ ලබා නොදෙන්නේ නම්, ඒ මන්ද ?

விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சரும், உணவு, கூட்டுறவு அமைச்சருமானவரைக் கேட்ட வினா :

(அ) கிந்தோட்டை விதுன்கொட எனுமிடத்தைச் சேர்ந்த திரு. எம். டபிள்யூ. யசபால என்பவருக்கு 13 ஆவது வழங்கலின் பின்னர் உணவு முத்திரைகள் மறுக்கப்பட்டுள்ளதென்பதை அவர் அறிவாரா?

(ஆ) அவற்றை மீளவழங்குவதற்கு அவர் நடவடிக்கை எடுப்பாரா ?

(இ) இன்றேல், ஏன் ?

asked the Minister of Agricultural Development and Research and Minister of Food and Co-operatives :

(a) Is he aware that Mr. M. W. Yasapala of Vidungoda, Gintota, has been deprived of his food stamps after the 13th issue ?

(b) Will he take steps to restore them ?

(c) If not, why ?

සරත්චන්ද්‍ර රාජකරුණා මහතා (නියෝජ්‍ය ආහාර හා සමුපකාර ඇමතිතුමා)

(திரு. சரத்சந்திர ராஜகருணா — உணவு, கூட்டுறவுப் பிரதி அமைச்சர்)

(Mr. Sarathchandra Rajakaruna—Deputy Minister of Food & Co-operatives)

(අ) එම්. ඩබ්ලිව්. යසපාල මහතාට ආහාර මුද්දර අහිමිකර තැ.

(ආ) උතු නොනගී.

(ඇ) උතු නොනගී.

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Question No. 3.

ගාමිණී අනුකෝරල මහතා (නියෝජ්‍ය යෞවන කටයුතු හා රුකිරක්ෂා ඇමතිතුමා)

(திரு. காமணி அத்துக்கோறல — இளைஞர் அலுவல்கள், தொழில் வாய்ப்புப் பிரதி அமைச்சர்)

(Mr. Gamini Atukorale—Deputy Minister of Youth Affairs & Employment)

I ask for 6 months' time to answer this question.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා

(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)

(Dr. W. Dahanayake)

I hope it will be answered.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
வினாவை மற்றொரு தினத்தில் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

එම්. එල්. එම්. අබුසාලි මහතා (කියෝප්ප මහවැලි සංවර්ධන ඇමතිතුමා)
 (ജനറല് எம். எல். எம். அபுசாலி — மகாவலி அபிவிருத்திப் பிரதி அமைச்சர்)
 (Mr. M. L. M. Aboosally-Deputy Minister of Mahaweli Development)

(a) Yes.

(b) Yes.

(c) Yes. I am tabling the list of names.*

(i) Reply given in annexure (a).

(ii) Reply given in annexure (b).

(iii) Reply given in annexure (c).

සහමය මත තබන ලද ලැයිස්තුව
 சபாபட்டத்தில் வைக்கப்பட்ட திரை வகுமாய்வு :
 The list tabled is as follows :

*අ' ඇමුණුම

(අ) (1)

අනුරාධපුර කව නගරයේ 1 වන පියවරේ කුට්ටිවැව වාත් ඇල රක්ෂිතය.

අනවසරකරුගේ නම	ලිපිනය	අනවසරයෙන් පදිංචි වූ දිනය
ජී. විමලවංශ මහතා	103, නගරසභා නිවාස, අනුරාධපුර	1985.2.13
ජී. සුමනපාල මහතා	වැන්ඇල, මාවත, අනුරාධපුර	1985 මාර්තු
ජී. ආර්යපාල මහතා	එම	1985 සිට
පී. වන්දනාල මහතා	එම	1974 සිට
එච්. ජී. වික්රමසේන මහතා	එම	1984.12.28
ඒ. ඒ. දසාසේන මහතා	එම	1984.12.02
ඩී. විමලසූරිය මහතා	එම	1984.12.04
පී. බී. සුනිල් මහතා	122, නගරසභා නිවාස, අනුරාධපුරය	1984.01.08

2. පොත්තාරම්කුලම වැව රක්ෂිතය

අනවසරකරුගේ නම	ලිපිනය	අනවසරයෙන් පදිංචි වූ දිනය
කාන්ති රත්නාසක මිය	24/1, හොඩිගේ මාවත, අනුරාධපුර	1981 සිට
ටී. මුරුගි මහතා	එම	
ටී. බී. පතිර මොහොමඩ් මහතා	1 පියවර, අනුරාධපුර	1977 ජූනි සිට
පී. ඩී. වන්දනා මහතා	රාමකුලේ බදුවත්ත, අනුරාධපුරය	1984 සැප්තැම්බර් සිට
නිහාදින් මහතා	1 පියවර, නවනගරය, අනුරාධපුර	1977 ජූනි සිට
ජී. ඩබ්. ජී. ධර්මසේන මහතා	එම	1972.09.22
කේ. ජේමානන්ද හිමි	එම	1982.03.08

3. කුම්බිවත්තකුලම වැව රක්ෂිතය (කට්ටි අංක 522)

අනවසරකරුගේ නම	ලිපිනය	අනවසරයෙන් පදිංචි වූ දිනය
එම්. එස්. වන්දනාල මහතා	522/4, කුම්බිවත්තකුලම, අනුරාධපුර	1984 ජනවාරි සිට
කේ. රත්නසේන මහතා	කුම්බිවත්තකුලම වැව, කඩේ බෑනේ, අනුරාධපුර	1984 සිට
ඩබ්. ජී. අප්පුහාමි මහතා	715, වැවපාර, අනුරාධපුර	1981 සිට
කේ. කරුණාරත්න මහතා	කුම්බිවත්තකුලම, වැවපාර, අනුරාධපුර	1981 සිට
එල්. අමරසේන මහතා	එම	1977 සිට
කේ. ඩී. හේරත් බණ්ඩා මහතා	377, I පියවර අනුරාධපුර	1982 සිට
ආර්. ජී. සිරිල් මහතා	381, ජාතික නිවාස, කුම්බිවත්තකුලම, අනුරාධපුර	1982 සිට
වී. ජී. පැලිස් කරුණාරත්න මහතා	කුම්බිවත්තකුලම, වැවපාර, අනුරාධපුර	1980 සිට
ආර්. ජී. නිහාල් කරුණාරත්න මහතා	එම	1980 සිට
එල්. එම්. ආර්. විරසිංහ මහතා	522/13, II පියවර, අනුරාධපුර	1980 සිට
එන්. ඩබ්. ඩී. ද සිල්වා මහතා	ලක්මාලි කඩේ III පියවර, අනුරාධපුර	1983 සිට
කේ. එම්. සමරපාල මහතා	කුම්බිවත්තකුලම, අනුරාධපුර	1980 සිට
බී. ධර්මදාස මහතා	522/12, II පියවර, අනුරාධපුර	1980 සිට
බන්දුල පතිරණ මහතා	525/44, අනුරාධපුර	1980 ඔක්තෝබර්
බී. ජී. අප්පුහාමි මහතා	622/11, II පියවර, අනුරාධපුර	1964 සිට
බී. ආර්යසේන මහතා	522/10, II පියවර, අනුරාධපුර	1970 සිට
එස්. එම්. සිරිපාල මහතා	වැවපාර, අනුරාධපුර	1979 සිට
කේ. ඩී. විජේරත්න මහතා	522/8, රත්නාසක පුර, අනුරාධපුර	1978 සිට
බී. එම්. පී. බස්නාසක මහතා	රත්නාසකපුර, අනුරාධපුර	1978 සිට
රාජපක්ෂ මහතා	522/4, රත්නාසක පුර, අනුරාධපුර	1980 සිට

4. දුම්රිය මාර්ගය වෙනස්කිරීම සඳහා යෝජිත ඉඩම් (නව නගර දෙවන පියවර) කට්ටි අංක 514 බී.

අනවසරකරුගේ නම	ලිපිනය	අනවසරයෙන් පදිංචි වූ දිනය
මිහිඳුකුලසූරිය ඇන්ටනි මහතා	47, දහඩයාගම, අනුරාධපුර	1975.01.28
ඩී. ජී. කේ. කරෝලිස් අප්පුහාමි මහතා	ලක්මාලි වෙලඳකුල, අනුරාධපුර	1971.01.15
එස්. කේ. පියසේන මහතා	07, දහඩයාගම, අනුරාධපුර	
එස්. කේ. විමලසේන මහතා	දහඩයාගම, අනුරාධපුර	1981.02.21
ජී. ධර්මදාස මහතා	එම	1975.03.02
එච්. ජී. අමරසේන මහතා	එම	1985.02.28
ඩී. ආර්. විමලසූරිය මහතා	එම	1981.02.08
ඩබ්. එල්. පියසේකර මහතා	එම	1978 සිට
එල්. පී. ජයවර්ධන මහතා	එම	1978 සිට
එම්. ඩබ්. සිරිපාල මහතා	එම	1977 සිට
කපිල ධර්මරත්න මහතා	එම	1984.12.03

දුම්රිය මාර්ගය වෙනස් කිරීම සඳහා යෝජිත ඉඩම (තවතර III පියවර) කවච අංක 562/107

අනවසරකරුවෙහි නම	ලිපිනය	අනවසරයෙන් පදිංචි වූ දිනය
ආනන් මාරසිංහ මහතා	දහසියා ගම, අනුරාධපුර	1977 සිට
එස්. ඩබ්. සේනානායක මහතා	එම	1977 සිට
ජේ. ඒ. පී. ජයරත්න මහතා	එම	1970 සිට
එම්. ඒ. මහින්ද මහතා	එම	1977 සිට
එම්. එල්. ඩබ්. මාරසිංහ මහතා	එම	

5. පාදුරවේද දෙපාර්තමේන්තුවට බෙහෙත් වන්නක් සඳහා වෙන්කර ඇති රක්ෂිත ඉඩම.

අනවසරකරුවෙහි නම	ලිපිනය	අනවසරයෙන් පදිංචි වූ දිනය
ආර්. ඒ. ජේමිස් මහතා	බණ්ඩාරනායක මාවත, අනුරාධපුර	1965 සිට
එච්. ආර්. ධර්මදාස මහතා	එම	1985.01.15 සිට
ආර්. ඒ. ජේමිස් මහතා	එම	1965 සිට
ලෙස්ලී රණසිංහ මහතා	ඇතිකම් වත්ත, බණ්ඩාරනායක මාවත, අනුරාධපුර	1981.11.20 සිට
පී. නිහාල් මහතා	එම	1973 සිට
එම්. පී. ඩී. කුසුමාවතී මිය	එම	1973 සිට
එච්. ඒ. සිරිසේන මහතා	ඇතිකම් වත්ත පාර, අනුරාධපුරය	1960 සිට
සේනෙස් ආනන්ද මහතා	එම	1955 සිට
එච්. ඒ. ඉන්වර්ට්ත මහතා	එම	1965 සිට
පී. ඩී. සිසිලික් මිය	එම	1960 සිට
ඩබ්. එම්. කරුණාදස මහතා	එම	1965 සිට
කේ. රොසලීන් තෝනා මිය	එම	1965 සිට
එම්. සමරක්කොඩි මහතා	එම	1970 සිට

6. අනුරාධපුරයේ තව නගරයේ III වන පියවරේ කුඩා වැවරක්ෂිතය.

අනවසරකරුවෙහි නම	ලිපිනය	අනවසරයෙන් පදිංචි වූ දිනය
ජේ. එම්. ශාන්ත මහතා	89, ගෙවළු 55, අනුරාධපුර	1978 සිට
ජේ. එම්. ශාමිණී මහතා	එම	1984 සිට
කේ. පී. බී. එස්. රත්නසේකර මහතා	චාර්ස් දැව පාර, මාතලේ	1984 මැයි සිට
ඩී. සිරිසේන මහතා	525/47, II පියවර, අනුරාධපුර	1985. 06. 22
ජේ. පී. පියතිස්ස මහතා	2798, II පියවර, අනුරාධපුර	1975 සිට
එච්. ඒ. සිමන් සිංහේ මහතා	18, 19 මහරත වෙලද පාර, අනුරාධපුර	1984. 01. 27

7. අනුරාධපුර තවතරයේ II පියවරේ තව බස් කැවතුම්පොළ අසල ඇල රක්ෂිතය.

අනවසරකරුවෙහි නම	ලිපිනය	අනවසරයෙන් පදිංචි වූ දිනය
එන්. සිමන් නදනසූරිය මහතා	සමන්කුසන් II පියවර, අනුරාධපුර	1967 සිට
පී. ඒ. එන්. නන්දසේන මහතා	2, වත්ත නෝටලය, අනුරාධපුරය	1968 සිට

'ආ' ඇමුණුම

පාර්ලිමේන්තු ප්‍රශ්න අංක 235/85 (ඇ) (II)

- 01. අ/තව නගරයේ I වන පියවරේ වාන් ඇල රක්ෂිතය කිසිවෙකුට බෙද දී තැන.
- 02. පොත්තාරම්කුලම වැව රක්ෂිතය කිසිවෙකුට බෙද දී තැන.
- 03. කුම්බිවත්තකුලම වැව රක්ෂිතය (කවච අංක 522) වාර්ෂික ඉංජිනේරු ගේ හා නගර නිර්මාණ අධ්‍යක්ෂ ගේ එකඟත්වය ඇතිව බිම් කොටස් 6 ක් නිවාස ඉදි කර පදිංචිය සඳහා පහත සඳහන් අයට බෙද දී ඇත.

- 3. ඩබ්.එම්. ඒ. වීරකෝන් මහතා-කුම්බිවත්තකුලම තව නගරය අනුරාධපුරය
- 4. එස්. කේ. පී. දිසානායක මිය-කුම්බිවත්තකුලම තව නගරය අනුරාධපුරය
- 5. කේ. ඩබ්. පී. රත්නසේන මහතා-කුම්බිවත්තකුලම තව නගරය අනුරාධපුරය
- 6. එම්. ඩබ්. මල්ලිකා මිය-කුම්බිවත්තකුලම තව නගරය අනුරාධපුරය

04. දුම්රිය මාර්ගය වෙනස් කිරීම සඳහා යෝජිත ඉඩම

මෙම යෝජනාව ක්‍රියාත්මක වී නොමැති අතර ඉඩම කැබලි 6 ක් කාර්මික කටයුතු සඳහා පහත සඳහන් අයට බෙද දී ඇතත් මෙතෙක් චාර ද නොදැන

- 1. ජේ. ඩී. ගලගෙදර මහතා-කුම්බිවත්තකුලම තව නගරය අනුරාධපුරය
- 2. මාලිනි ධර්මසේන මහත්මිය-කුම්බිවත්තකුලම තව නගරය අනුරාධපුරය

- 1. එච්. ඩී. ඒ. පෙරේරා මිය-තව නගරය අනුරාධපුරය
- 2. ඒ. එල්. ගුණපාල මහතා- තව නගරය අනුරාධපුරය
- 3. කේ. ආර්යරත්න පෙරේරා මහතා- තව නගරය අනුරාධපුරය
- 4. එච්. ඒ. නිලකර්තන මහතා- තව නගරය අනුරාධපුරය
- 5. ඩී. කේ. අනුර ඩයස් මහතා- තව නගරය අනුරාධපුරය
- 6. ඩබ්. කේ. තෝමන් මහතා- තව නගරය අනුරාධපුරය

ගාමිණී අතුකෝරල මහතා
(**திரு. காமிணி அத்துக்கோறல்**)
(Mr. Gamini Atukorale)
(අ) වේ.

(ආ) එම පොත එම හිමියන්ට ආපසු හාර දීමට ගිය අවස්ථාවේදී තමන්ගේ පොත තොටිත බව පවසා ආපසු හාර ගැනීම ප්‍රතිකෛෂ්‍ය කර ඇති බව දැනිමි.

(ඇ) එම පොත මාරුවී ඇද්ද සි තවදුරටත් යොයා බලා එය ආපසු හාරදීමට එම සමාගමේ ලේකම් විසින් කටයුතු කරනු ඇත.

(ඈ) පැන නොතබේ.

ලක්ෂමන් ජයකොඩි මහතා
(**திரு. லக்ஷமன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

1982 පමණ කාල සීමාව තුළදී මේ පොත යොයා ගැනීමට අපී බොහෝම මහත්සි වුණේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ ගැන කටයුතු කරන අයත් මේ ගැන මහත්සි වුණේ. දැන් ආපසු බාර දී තිබෙන පොත ඒ පොත නොවෙයි. ඒ නිසා යම් හේතුවකින් ඒ පොත තැන්තම් යොයා ගන්න පුළුවන්කමක් තැන්තම් ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාදාමය කුමක්ද කියා සඳහන් කරනවාද ?

ගාමිණී අතුකෝරල මහතා
(**திரு. காமிணி அத்துக்கோறல்**)
(Mr. Gamini Atukorale)

පිළිතුරේ සඳහන් වී තිබෙනවා. පිළිතුරට කන් දුන්නා නම් එය දැන ගන්න පුළුවනි.

ලක්ෂමන් ජයකොඩි මහතා
(**திரு. லக்ஷமன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

මම පිළිතුර අසාගෙන සිටියා. පොත හොයා ගන්න බැරී වී තිබෙනවා. අවුරුදු තුනක් තිස්සේ හෙවිවා.

ගාමිණී අතුකෝරල මහතා
(**திரு. காமிணி அத்துக்கோறல்**)
(Mr. Gamini Atukorale)

සමාගමේ ලේකම් කටයුතු කරගෙන යනවා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(**திரு. லக்ஷமன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

සමාගමේ ලේකම් අවුරුදු තුනක් බොහෝම මහත්සි වී පොත සෙවූ බව ඇත්ත. නමුත් අදවතතුරු පොත හොයා ගන්නවා නවා ඒ ගැන හෝඬුවාවක්වත් ලැබී නැගැ. ඒ නිසා පොත නැති වුණු හේතුව යෙම්ම සඳහා මෙය සී.අයි.සී. එකට බාර දීමට කටයුතු කරනවාද ?

ගාමිණී අතුකෝරල මහතා
(**திரு. காமிணி அத்துக்கோறல்**)
(Mr. Gamini Atukorale)

පොත හොයන්න කියා තිබෙනවා. හම්බ වුණේ තැන්තම් ඒ අවස්ථාවේදී ගරු මන්ත්‍රීතුමාට ඒ ප්‍රශ්නය තගන්න පුළුවන්.

ලක්ෂමන් ජයකොඩි මහතා
(**திரு. லக்ஷமன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

තැනි වුණු දෙයක් යොයා ගැනීම සඳහා මෙය සී.අයි.සී. එකට බාරදීමට කටයුතු කරනවාද ? "මීට්" හරි "කු" හරි කියන්නය කියන්න.

Let the CID look into it.

ගාමිණී අතුකෝරල මහතා
(**திரு. காமிணி அத்துக்கோறல்**)
(Mr. Gamini Atukorale)

මම පිළිතුරක් දී තිබෙනවා. එම පොත මාරු වී ඇත්දැයි තවදුරටත් යොයා බලා එය ආපසු හාර දීමට එම සමාගමේ ලේකම් විසින් කටයුතු කරනු ඇත. එහෙම නැති වුණොත් පසුව නිසි වේලාවේදී පිළිතුරු දෙන්නම්.

කථානායකතුමා
(**சபாநாயகர் அவர்கள்**)
(Mr. Speaker)

That is enough. The Hon. Deputy Minister says he proposes -

ලක්ෂමන් ජයකොඩි මහතා
(**திரு. லக்ஷமன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

For the last three years -

කථානායකතුමා
(**சபாநாயகர் அவர்கள்**)
(Mr. Speaker)

- to make an attempt to return it.

Question No. 13.

වී. එල්. විජේමාන්න මහතා (නියෝජ්‍ය රාජ්‍ය වැවිලි ඇමතිතුමා)

(**திரு. வீ. எல். விஜேமான்னன்** - அரசு பெருந்தோட்டப் பிரதி அமைச்சர்கள்)

(Mr. V. L. Wijemanne) - Deputy Minister of State Plantations

I ask for three months's time to answer the question. I have to make a detailed study.

එම්. හලීම් ඉෂාක් මහතා (මැද කොළඹ තුන්වන)
(**ஜனாப் எம். ஹலீம் இஸாக்** - கொழும்பு மத்தி மூன்றாம் அங்கத்தவர்)
(Mr. M. Haleem Ishak-Third Colombo Central)

It is a simple question. How much money was paid ?

වී. එල්. විජේමාන්න මහතා
(**திரு. வீ. எல். விஜேமான்னன்**)
(Mr. V. L. Wijemanne)

I have to collect details from various estates in the region.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
வினாளை மற்றொரு தினத்தில் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

කථානායකතුමා
(**சபாநாயகர் அவர்கள்**)
(Mr. Speaker)

Question No. 14.

එන්. ධෙන්සිල් ප්‍රනාන්දු මහතා (නියෝජ්‍ය කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමතිතුමා)

(**திரு. என். டென்சில் ப்ரநான்தோ** - கைத்தொழில், விஞ்ஞான அலுவலர்கள் அமைச்சர்)

(Mr. N. Denzil Fernando-Deputy Minister of Industries & Scientific Affairs)

ලංකා බිනිජ හෙල් සංස්ථාව මගේ අමාත්‍යාංශයට අයිති නැහැ. ඒ නිසා ඒ සම්බන්ධ ප්‍රශ්නය වෙත කෙනෙකුගෙන් අසන්න සිදු වෙයි. ශ්‍රී ලංකා දුම්කොළ සංස්ථාව මගේ අමාත්‍යාංශයට අයිතියි. එයට පිළිතුරු දීමට මට මාසයක් කල් අවශ්‍යයි. මොකද ? අවුරුදු තුනක කාලයක මුදල් සම්බන්ධයෙන් යොයා බලන්න ඔහු. ඒ නිසා මට මාසයක් කල් දෙන්න.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
வினாளை மற்றொரு தினத்தில் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)
Question No. 15

එම්. චින්සන්ටි පෙරේරා මහතා
(திரு. எம். வின்சன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

I ask for one month's time to answer.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
வினாளை மற்றொரு தினத்தில் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

කේ. ඩබ්ලිව්. එන්. කරුණාරත්න මහතා : රුකියාවක්
திரு. கே. டபிள்யூ. என். கருணரத்ன : தொழில்
MR. K. W. N. KARUNARATNE : EMPLOYMENT

300/85

7. ලක්ෂ්මන් ජයකොඩි මහතා (ඊටඩී පතිරණ මහතා - අක්ෂිමත වෙනුවට)

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி—திரு. ரிச்சட் பத்திரன்—அக்மீமன்—சார்பாக)

(Mr. Lakshman Jayakody - on behalf of Mr. Richard Pathirana - Akmeemana)

නියෝජ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය:

(අ) තල්පෙ, මිහිරිපැන්න, 'රත්නගිරිය' නිවසේ පදිංචි කොන්ගල වෙල්ලාලයේ නියෝග කරුණාරත්න මහතාට අංක 0784 දරණ රුකියා බැංකු පෝරමය හිමි බව එතුමා දන්නවාද ?

(ආ) ඒ මහතාට මෙතෙක් රුකියාවක් ලබාදී නොමැති නිසා වහාම සම්මුඛ පරීක්ෂණයකට කැඳවා ලබා ඇති සුදුසුකම් අනුව රුකියාවක් ලබාදීමට එතුමා කටයුතු කරන්නේද ?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද ?

திட்டச் செயற்படுத்தற் பிரதி அமைச்சரைக் கேட்ட வினா :

(அ) தல்பே, மிஹிரிபென்ன, "ரத்னகிரிய" வீட்டில் வசிக்கும் திரு. கொக்கல வெல்லாளகே நிஸ்ஸங்க கருணரத்னவுக்கு 0784 ஆம் இலக்கத் தொழில் வங்கிப் படிவம் உரியதென்பதை அவர் அறிவாரா ?

(ஆ) இவருக்கு இற்றைவரை தொழிலெதுவும் வழங்கப்படாமை யினால் உடனடியாக இவரை நேர்முகப் பரீட்சையொன்றுக்கு அழைத்து இவர் பெற்றுள்ள தகைமையின் பிரகாரம் தொழிலொன்றை வழங்க அவர் நடவடிக்கை எடுப்பாரா ?

(இ) இன்றேல், ஏன் ?

asked the Deputy Minister of Plan Implementation :

(a) Is he aware that Mr. Koggalā Wellalage Nissanka Karunaratne of "Ratnagiriye", Mihiripenne, Talpe holds Job Bank Card No. 0784 ?

(b) As he has not been given employment so far, will he take action to immediately call him for an interview and give him employment in keeping with his qualifications ?

(c) If, not why ?

ඩී. ඩී. වෙලගෙර මහතා
(திரு. டி. பி. வெலகெதர்)
(Mr. D. B. Welagedera)

(අ) ඔව්.

(ආ) දැනමත් සම්මුඛ පරීක්ෂණ තුනකට ඔහු ඉදිරිපත් කොට ඇත.

(ඇ) පැන නොනඬී.

වයි. රණධීර මහතා : වැටුප හා ඇපමුදල
திரு. வை. ரணதீர : சம்பளமும் பிணைப்பணமும்
MR. Y. RANADHEERA : SALARY AND SECURITY DEPOSIT
301/85

8. ලක්ෂ්මන් ජයකොඩි මහතා (ඊටඩී පතිරණ මහතා වෙනුවට)
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி—திரு. ரிச்சட் பத்திரன்—சார்பாக)
(Mr. Lakshman Jayakody - on behalf of Mr. Richard Pathirana)

කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ ඇමතිතුමා සහ ආහාර හා සමුපකාර ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය:

(අ) ඩී/ස. අක්ෂිමත විවිධ සේවා සමුපකාර සමිතියේ වෙළඳ සේවකයකු ලෙස සේවය කළ අක්ෂිමත, ගනේගොඩ, මදකායක මාවතේ පදිංචි යසපාල රණධීර මහතා 1984 ඔක්තෝබර් මාසයේදී ඉල්ලා අස්වීමේ ලිපිය තාරදී කොවුම්බර් මාසයේ සේවය කිරීමෙන් අනතුරුව සේවයෙන් ඉවත්වූ බව එතුමා දන්නවාද ?

(ආ) ඒ මහතාට මෙතෙක් කොවුම්බර් මාසයේ වැටුප ලබාදී තැනී බවත්, ඒ මහතාගෙන් සමිතියට අයවිය යුතු මුදලක් තැනී නිසා ඇප මුදල් ඉල්ලා ඇතත් එයද මෙතෙක් ගෙවා නොමැති බවත් එතුමා දන්නේද ?

(ඇ) යසපාල රණධීර මහතාගේ 1984 කොවුම්බර් මාසයේ වැටුප ගෙවීමට සහ ඇප මුදල් ලබාදීමට එතුමා නියෝග කරන්නේද ?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද ?

விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சரும், உணவு, கூட்டுறவு அமைச்சருமானவரைக் கேட்ட வினா :

(அ) வரையறுக்கப்பட்ட அக்மீமன் பலநோக்குக் கூட்டுறவுச் சங்கத்தில் வர்த்தக ஊழியராகப் பணிபுரிந்த அக்மீமன், கனேகொட, மதநாயக்க மாவத்தையில் வசிக்கும் திரு. யசபால ரணதீர 1984 ஒக்டோபர் மாதத்தில் இராஜினாமாக் கடிதத்தை ஒப்படைத்து நவம்பர் மாதம் பணிபுரிந்ததன் பின் சேவையி லிருந்து விலகிக்கொண்டாரென்பதை அவர் அறிவாரா ?

(ஆ) இவருக்கு இற்றைவரை நவம்பர் மாதச் சம்பளம் வழங்கப்படவில்லையென்பதையும், இவரிடமிருந்து சங்கத்திற்குக் கிடைக்க வேண்டிய தொகையெதுவும் இல்லாததினால் பிணைப்பணத்தைக் கேட்டபோதிலும் அதுவும் இற்றைவரை செலுத்தப்படவில்லையென்பதையும் அவர் அறிவாரா ?

(இ) திரு. யசபால ரணதீரவின் 1984 நவம்பர் மாதச் சம்பளத்தைச் செலுத்துவதற்கும், பிணைப்பணத்தை வழங்குவதற்கும் அவர் கட்டளையிடுவாரா ?

(ஈ) இன்றேல், ஏன் ?

asked the Minister of Agricultural Development and Research and Minister of Food and Co-operatives :

(a) Is he aware that Mr. Yasapala Ranadheera of Madanayake Mawatha, Ganegoda, Akmeemana, who served as a salesman at the Akmeemana Multi-purpose Co-operative society Ltk., handed in his letter of resignation in October 1984 and left the service having served in the month of November ?

(b) Is he aware that he has not been paid his salary for November up to date, and as there is no amount recoverable from him to the Society, he has asked for his security deposit which also has not been refunded up to date ?

(c) Will he order that Mr. Yasapala Ranadheera's salary for November, 1984 be paid and his security deposit be refunded ?

(d) If not, why ?

සරත්චන්ද්‍ර රාජකරුණ මහතා
(ති.රු. சரத்சந்திர ராஜகருணா)
(Mr. Sarathchandra Rajakaruna)

- (අ) ඔව්.
- (ආ) නැත.
- (ඇ) නැත.

(ඈ) යසපාල රණධීර මහතා සමිතියෙන් ලබාගන්නා ලද රු. 4,000 ක ණය මුදලකින් රු. 2,333 ක ණය ශේෂයක් සමිතියට අයවීමට ඇති නිසා ඇප මුදල වන රු. 1,015/- හා නොවැම්බර් මාසයේ වැටුප වන රු. 385 ගෙවීමට හැකියාවක් තැනී හෙයිනි.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

මේ ප්‍රශ්නය අවසානයක් කරන්නේ කොයි දවස්වලද? මේ මුදල් අඩුපාඩුව තැන්තම් හිතය යනාදී දේවල් සම්බන්ධයෙන් තිබෙන මේ ශේෂය පිළිබඳ ප්‍රශ්නය අවසානයක් කිරීමට කොපමණ කාලයක් ගතවෙයිද?

සරත්චන්ද්‍ර රාජකරුණ මහතා
(ති.රු. சரத்சந்திர ராஜகருணா)
(Mr. Sarathchandra Rajakaruna)

ඒක මට කියන්න බැහැ. යසපාල මහතා තමයි, ශේෂය ගෙවන්නට ඕනෑ.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

මෙය අවසානයක් කිරීම සඳහා කුමන පියවරක් ගන්නට බලාපොරොත්තු වෙනවාද?

සරත්චන්ද්‍ර රාජකරුණ මහතා
(ති.රු. சரத்சந்திர ராஜகருணா)
(Mr. Sarathchandra Rajakaruna)

යසපාල මහතා රු. 2,333 ක් සමුපකාර සමිතියට ණයයි. ඒ ණය මුදල් ගෙවූ විභාග ඉතිරි කටයුතු සම්පූර්ණ කරන්නට පූර්වික.

අනික ගරු කථානායකතුමා, මේ ප්‍රශ්න අහන්නේ විශේෂයටද මම දන්නේ නැහැ. සමහර ගරු මන්ත්‍රීවරු ප්‍රශ්න ඇසුවාට අපි පිළිතුරු දෙන විට ඒ අය මෙතෙක ඇත්තේ නැහැ.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

අපි ඉන්නවා. අපි මේ අතුරු ප්‍රශ්න අහන්නේ ඒකයි.

අනුර බණ්ඩාරනායක මහතා (විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා)
(ති.රු. அனூர பண்டாரநாயக்க — எதிர்க்கட்சி முத்தலவர்)
(Mr. Anura Bandaranaike—(Leader of the Opposition)

Sir, I have been informed by the hon. Members to question them on their behalf.

සරත්චන්ද්‍ර රාජකරුණ මහතා
(ති.රු. சரத்சந்திர ராஜகருணா)
(Mr. Sarathchandra Rajakaruna)

මේ සඳහා කොපමණ වියදමක් යනවාද? රජයේ නිලධාරීන්ගේ කාලය කොතරම් තාක්ෂි වෙනවාද?

අනුර බණ්ඩාරනායක මහතා
(ති.රු. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Whenever they get absent they inform me.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

රාජකාරියක් වශයෙන් අපි මෙහි සිටගෙන ඒ කටයුතු සම්පූර්ණයෙන්ම ඉටු කරනවා. හැම ප්‍රශ්නයක්ම අපි අහන්නම්. ඕනෑ නම් අතුරු ප්‍රශ්න අහන්නම්.

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Question No. 9.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வின்சன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

On behalf of the Minister of Public Administration and Minister of Plantation Industries, I ask for one month's time.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට තියෝග කරන ලදී.
வினாளை மற்றொரு தினத்தில் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Question No. 10

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வின்சன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

On behalf of the Minister of Public Administration and Minister of Plantation Industries, I ask for one month's time.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට තියෝග කරන ලදී.
வினாளை மற்றொரு தினத்தில் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Question No. 11.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வின்சன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

On behalf of the Minister of Agricultural Development and Research and Minister of Food and Co-operatives, I ask for one month's time.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට තියෝග කරන ලදී.
வினாளை மற்றொரு தினத்தில் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

බී. ඒ. බේබිනෝනා මහත්මිය : වන්දි හා අර්ථසාධක මුදල්
திருமதி பீ. ஏ. பேபிநோனா : நட்புநிதி ஊசேநியும்
MRS. B. A. BABYNONA : COPMPENSATION AND EPF

302/85

ලක්ෂමන් ජයකොඩි මහතා (රිචඩ් පතිරාණ මහතා වෙනුවට)
(திரு. லக்ஷமன் ஜயக்கொடி—திரு. ரிச்சட் பத்திராண—சார்பாக)
(Mr. Lakshman Jayakody – on behalf of Mr. Richard Pathirana)

තියෝජ්‍ය රාජ්‍ය වැවිලි පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) අක්මිමත ආසනයේ ගොනාමුල්ල, කැප්ටන් ගාඩන් වත්ත ආදර්ශ ගම්මානයේ අංක 13 හි පදිංචිව සිටි දැනට වලහන්වූ, ඉහලගොඩ, මාගෙදර වත්තේ පදිංචිව සිටින බී. ඒ. බේබිනෝනා මහත්මිය දැනට වලහන්වූ වතුයාය යටතේ පාලනය වන මාදෙල කොටසේ රජයට ඉඩම් පවරා ගැනීමට පෙර සිට සේවය කොට ඇති බවත්, මෙතෙක් ඒ මහත්මියට හිමි වන්දි මුදල් සහ අර්ථසාධක අරමුදල් ලබාදී නොමැති බවත් එතුමා දන්නවාද?

කථානායකතුමා
(ආචාර්යවරයාණන්)
(Mr. Speaker)

My ruling is that it has to go to the Committee on Privileges.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

I just want to find out when a Motion on Privilege of this nature comes, where we are going to refer it to a Committee whether there is any clause where it says that we can discuss to find out whether it should be sent or should not be sent.

එම්. චින්සන්ටි පෙරේරා මහතා
(ති. ආර්. චින්සන්ටි පෙරේරා)
(Mr. M. Vincent Perera)
No.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Because it was not presented by you, Mr. Speaker. If it is by you, certainly we have to stand by it. But it is to be moved by the Government or some Minister. Therefore, should there be a discussion whether we should do it or not? I just want to find out, because, if not we may want to make a submission that it should be done under another Standing Order -

එම්. චින්සන්ටි පෙරේරා මහතා
(ති. ආර්. චින්සන්ටි පෙරේරා)
(Mr. M. Vincent Perera)

I am only going on Standing Order 127.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Or we should charge them on a bigger scale, not under Privilege but even before Court.

ආචාර්ය නිශංක විජයරත්න මහතා (අධිකරණ ඇමතිතුමා)
(කලානිති නිලාසක විඥාපාලන - නීති අමාත්‍යවරයා)
(Dr. Nissanka Wijeyeratne - Minister of Justice)

The Committee will decide that.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

We would like to know from you, Sir, what the procedure is.

කථානායකතුමා
(ආචාර්යවරයාණන්)
(Mr. Speaker)

Make your submissions to the Committee. This is only to empower the Committee to go into the matter.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Precisely; that is whether to send it to the Committee or not or may be we agree that it should be sent before the Supreme Court or that the person be brought here under another Standing Order or we become -

අනුර බණ්ඩාරනායක මහතා (විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා)
(ති. අනුර බණ්ඩාරනායක - எதிர்க்கட்சி முதலவர்)
(Mr. Anura Bandaranaike - (Leader of the Opposition))

Before sending it to the Committee have a discussion -

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Are you going to allow that because this is a motion? If it is an Order that comes from you saying, "I shall see that this goes", then we have no say. But this is not an Order.

කථානායකතුමා
(ආචාර්යවරයාණන්)
(Mr. Speaker)

That is why at the very commencement of it I read this notice to you.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

With all due respect to you, sir, this is a Motion that has been submitted to the House by the Hon. Minister. Whether it should be referred to the Committee or not is something we have to decide. For that we have to deliberate; we can argue on that.

එන්. ධන්ඩිල් ජයරත්න මහතා
(ති. ආර්. ධන්ඩිල් ජයරත්න)
(Mr. N. Denzil Fernando)
Can we also take part in it?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Oh, Yes!

අනුර බණ්ඩාරනායක මහතා
(ති. අනුර බණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

Particularly you!

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

But if you give an order, Mr. Speaker, then certainly I agree that we cannot discuss that at all. It must go before the Standing Committee. You have to take the responsibility.

දිනේෂ ගුණවර්ධන මහතා (මහරගම)
 (திரு. திணைவு குணவர்த்தன — மஹரகம)
 (Mr. Dinesh Gunawardene-Maharagama)
 ගරු කථානායකතුමනි, අන්තකගල්ලේ ගරු මන්ත්‍රීතුමාගේ (ලක්ෂමන් ජයකොඩි මහතා) අදහසට —

කථානායකතුමා
 (சபாநாயகர் அவர்கள்)
 (Mr. Speaker)

Will you please hold your horses till I go into this matter carefully? Standing Order 23(4) says:

“No debate shall take place on the giving of notice of any matter”
 This is only giving notice of this matter.

ලක්ෂමන් ජයකොඩි මහතා
 (திரு. லக்ஷமன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

This is a motion for us to deliberate whether it is to be sent to the Committee of Privileges or not. So it has to be debated at the proper time. Certainly you can bring it as information for us, as a notice. I agree to that. I agree that we cannot debate it now, but before you send it to the Standing Committee on Privileges I feel that it has to be debated here.

කථානායකතුමා
 (சபாநாயகர் அவர்கள்)
 (Mr. Speaker)

This is only giving notice of the Motion.

අනුර බණ්ඩාරනායක මහතා
 (திரு. அனூர பண்டாரநாயக்க)
 (Mr. Anura Bandaranaike)

Sir, may I, with your permission, draw your attention to Standing Order No. 127. What the hon. Member refers to is this:

“There shall be a Committee to be designated the Committee on Privileges consisting of not more than ten members to be nominated by the Committee of Selection for the examination of every Question of Privilege that may be referred to it on motion moved and approved by Parliament”

Sir, when you say “approved by Parliament”, I think it necessarily follows that there must be some meaningful discussion. I am not saying that here should be a full-scale debate but I think the exchange of views, particularly of the hon. Minister of Industries who seems to be very learned on this subject, would be welcome from our side of this House, because he is very keen to contribute, and so is the hon. Member for Attanagalla. I will leave it in your hands. Sir.

කථානායකතුමා
 (சபாநாயகர் அவர்கள்)
 (Mr. Speaker)

If the hon. Leader of the Opposition so desires he may make some comments but please do not make it a subject of debate.

අනුර බණ්ඩාරනායක මහතා
 (திரு. அனூர பண்டாரநாயக்க)
 (Mr. Anura Bandaranaike)
 No. Sir—

ලක්ෂමන් ජයකොඩි මහතා
 (திரு. லக்ஷமன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

I do not want to make any more comments because our Leader has quoted to you the correct section of the Standing Order. Therefore what I suggest is this. Maybe, at the next sitting or as you wish it down under “Notice of Motions and Orders of the Day” and then we can debate or discuss it and send it up. Whether it should be sent—

කථානායකතුමා
 (சபாநாயகர் அவர்கள்)
 (Mr. Speaker)

This is the opportunity for you to make your comment.

ලක්ෂමන් ජයකොඩි මහතා
 (திரு. லக்ஷமன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

Then in that case you have to take the responsibility of giving an order that you have under “the question of privileges arising out.” so ans so forth. That is to be done by you, not the hon. Minister of Parliamentary Affairs.

කථානායකතුමා
 (சபாநாயகர் அவர்கள்)
 (Mr. Speaker)

You have not followed the proceedings of today. At the Commencement of Public Business, the first item was regarding the matter relating to the question of the alleged breach of privilege. I gave permission that this matter may be moved. So it has been moved by giving notice. As there are no comments, I will put it to the House.

‘ප්‍රශ්නය විමසන ලදී. සහසම්මත විය.
 வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
 Question put and agreed to.

ශෝක ප්‍රකාශය : ෆිලික්ස් ආර්. ඩී. බණ්ඩාරනායක

මහතා

அனுதாபத் தீர்மானம் : திரு. பீலக்சு. ஆர். டி. பண்டாரநாயக்க

**VOTE OF CONDOLENCE :
 MR. FELIX R. D. BANDARANAIKE**

එම්. වින්සන්ට් පෙරේරා මහතා
 (திரு. எம். வின்சன்ட் பெரேரா)
 (Mr. M. Vincent Perera)

Mr. Speaker, I rise with a keen sense of the loss this country has sustained by the untimely death of Mr. Felix Reginald Dias Bandaranaike, Bachelor of Laws, Attorney-at-Law and Cabinet Minister who represented the constituency of Dompe in the Legislature for nearly 17 years. He passed away on the 26th of June, 1985, at the age of 54 years.

Mr. Bandaranaike hailed from a distinguished legal family. His father was a Puisne Justice and his grandfather was Additional District Judge of Colombo. Born on 5th November, 1930, Mr. Felix Dias Bandaranaike was educated at Royal College, Colombo, from where he entered the Ceylon University and obtained the Degree of Bachelor of Arts. Thereafter he entered the Law College and passed out as an Advocate. He led the University Debating Team for 3 years and won medals for oratory both at the University and the Law College.

Mr. Felix Dias Bandaranaike entered the arena of national politics unexpectedly after the assassination of Mr. S. W. R. D. Bandaranaike in 1959. He contested the Dompe seat as a candidate of the Sri Lanka Freedom Party at the General Elections held in March and July 1960 and was returned as Member for Dompe by large majorities at both elections. He was appointed Minister of Finance in July 1960 at the age of 29 years and was the youngest to hold a Cabinet Portfolio. He was also Parliamentary Secretary to the Minister of Defence and External Affairs and to the Prime Minister. He was the official spokesman for the Prime Minister in the House since Mrs. Sirima Bandaranaike was then in the Senate. In July 1962 Mr. Bandaranaike in presenting the third Budget of the Sirima Bandaranaike Government, proposed a reduction of the rice ration. That proved to be an unpopular measure and in view of protests within his own ranks he resigned from the office of the Minister of Finance in August 1962. Though at this stage there was some uncertainty about his political future, he rejoined the Cabinet on his 32nd birthday and was appointed Minister without Portfolio. In early 1963 he once again took over as Parliamentary Secretary to the Minister of Defence and External Affairs.

With the formation of the second Cabinet of Mrs. Bandaranaike in May 1963, Mr. Bandaranaike was appointed Minister of Agriculture, Food and Co-operative Development. He held this Portfolio until 1965 when the Government fell. From 1965 to 1970 he played an active role as a prominent Member of the Opposition.

Mr. Felix Dias Bandaranaike, who contested again from the Dompe constituency, had the honour of being returned with the largest majority at the General Election of 1970. His majority was 22,373, polling 31,515 out of the 40,687 votes that were polled. In the United Front Coalition Government which followed he was appointed to the Portfolio of Public Administration, Local Government and Home Affairs. When Mrs. Bandaranaike formed her second Cabinet in 1975 he was given the Portfolios of both Finance and Justice.

However, in the 1977 General Election Mr. Bandaranaike lost the Dompe seat which he had held through four General Elections since its creation in 1960.

During his eventful political career of 25 years, he helped in shaping the foreign policy of Sri Lanka, particularly in relation to the Non-Aligned Movement. He represented Sri Lanka at conferences of Finance and Justice Ministers. He also attended several conferences of the Inter-Parliamentary Union and the Commonwealth Parliamentary Association.

He was present at the Commonwealth Prime Ministers' Conference held in London in March 1961 with Prime Minister Mrs. Sirima Bandaranaike, and in September 1976 he, alone with Mrs. Bandaranaike, attended the Non-Aligned Summit Talks at Belgrade from where he proceeded to New York to participate in the U.N. General Assembly Sessions.

He accompanied Mrs. Sirima Bandaranaike to the Non-Aligned Summit Conferences held in Lusaka in September 1970 and Algiers in September 1973 and to the Commonwealth Prime Ministers' Conference in Singapore in 1971.

He played a vital role in the Non-Aligned Summit Conference in Colombo in August 1976 and was elected Chairman of the Non-Aligned Foreign Ministers' Meeting when he succeeded Abdel Aziz Bouteflika, the Minister of Foreign Affairs of Algeria. In this capacity he presided at the meetings of the Non-Aligned Co-ordinating Bureau.

His selection by the Commonwealth Parliamentary Association at its 19th Conference in September 1973 to propose the Vote of Thanks to Queen Elizabeth the Second was one of the highlights of his Parliamentary career. The London press acclaimed his speech as a historic one which brought sustained applause from Parliamentarians assembled at Westminster Hall.

Mr. Bandaranaike represented the Prime Minister at the Commonwealth Prime Ministers' Conference in June 1977 as head of the Sri Lanka delegation.

Mr. Felix Dias Bandaranaike has made a lasting contribution in the spheres of Agriculture, Finance, Co-operative Development, Local and Provincial Administration, Administration of Justice, and International Relations which at various times came under his purview. Boths friend and foe have paid tribute to his tireless capacity for work, his fearless approach to problems and his outstanding intellectual gifts. He possessed supreme self-confidence with a lot of dash and dynamism. He remained totally loyal to his leader in triumph and adversity.

[උම. විස්සවන වෛරෝ මහතා]

In his last days F.D.B. the politician turned evangelist and gave the same fervour and dedication he gave to statecraft to the Christian religious activities in which he participated.

F.D.B. shone in every field of activity he chose to participate in. With his death Sri Lanka has lost one of her worthy sons. May he rest in peace.

Mr. Speaker, I propose that the condolence of this House be conveyed to the Members of the bereaved family.

අනුර බණ්ඩාරනායක මහතා (විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා)

(திரு. அனூர பண்டாரநாயக்க — எதிர்க்கட்சி முதல்வர்)

(Mr. Anura Bandaranaike—(Leader of the Opposition)

Mr. Speaker, It is indeed with a very heavy heart that I wish to associate myself on the Condolence Vote moved by the Hon. Minister of Parliamentary Affairs on the death of Mr. Felix Dias Bandaranaike, and I wish to associate myself along with the Opposition, in particular the Sri Lanka Freedom Party and the Sri Lanka Freedom Party voters in the Dompe electorate on this very sad occasion when we pay a tribute to one of Sri Lanka's greatest political figures.

As you are aware, Mr. Speaker, it was one of the last wishes of Mr. Felix Dias Bandaranaike that there should not be a Condolence Vote moved in this House after his death, and as requested by him, I conveyed to you that these were his last sentiments. But at your request yesterday we both discussed this matter, and thereupon I discussed this matter with his wife and decided, I think wisely, that we should in fact move a Vote of Condolence.

Mr. Speaker, I had known Mr. Felix Dias Bandaranaike both politically and personally for a period of well over 25 years. I associated with him very closely, admired him as a politician, and respected his numerous talents and skills, so ably described by the Hon. Minister of Parliamentary Affairs and Sports. There were times, Sir, that I agreed with Mr. Bandaranaike and there were times that I disagreed with him, but at all times we remained very close personal friends.

Mr. Felix Dias Bandaranaike hails from a brilliant intellectual family. His father, Mr. R. F. Dias Bandaranaike, was a distinguished and learned judge. His brother, Professor Michael Dias Bandaranaike, held the Chair of Jurisprudence in the University of Cambridge for well over 25 years and is today the final authority on the subject of Jurisprudence in the University of Cambridge.

As a student of Royal College Felix excelled himself, so much so that on the marble tablets that adorned the assembly Hall at Royal College the name of Felix Dias

Bandaranaike stands in a number of places. At the University and at the Law College, where he continued his brilliant academic career, he carried away many prizes for his oratorical and debating skills. I think many of those on either side of the House will agree with me that his was one of the most incisive and brilliant brains in recent Sri Lankan politics. More than anything else, Mr. Speaker, he had discipline in him in that he was able to easily sift the relevant from the irrelevant. He was able to see through cobwebs that many of us would not have been able to see through. Therefore, Sir, I think the Hon. Minister of Parliamentary Affairs and Sports was quite accurate when he stated that he was indeed a brilliant politician.

Sir, Felix Dias Bandaranaike was a student to his death. Whether it was in studying law, studying politics or studying theology, which he turned to after 1977, he did it with a unique sense of dedication and skill, so much so, Mr. Speaker, that when he was afflicted with an incurable cancer, in that short period in which he suffered from this disease I think he learned more about the illness than many of the cancer experts in Sri Lanka. When he and I were flying back from London in March this year when he was returning from his medical treatment three months before he died, he gave me a long discourse on the subject of cancer which has made me a mini expert myself. On that occasion Mr. Bandaranaike in fact requested me to do whatever I could to obtain a cancer scanning machine, which we do not have in Sri Lanka. I think in his own case, as in the case of many less fortunate than himself, if cancer is detected at an early stage various treatments are possible. But in his case, as in a number of other cases, a wrong diagnosis was made. The only way in which one can circumvent this is by having a scanning machine, however costly it might be. That, Sir, was one of the last requests he made of me.

Mr. Speaker, to Mr. Felix Dias Bandaranaike politics came quite suddenly. After the death of Prime Minister S. W. R. D. Bandaranaike, when the then Attanagalla constituency was divided into two, a part of it was called Dompe and it came into existence in March 1960. At the insistence of the Sri Lanka Freedom Party and Mrs. Sirimavo Bandaranaike he came into politics quite reluctantly. The first time he contested he won with a record majority of 12,000 votes. In the July 1960 General Election he was returned with an increased majority of 14,000 votes. In 1965, when the Sri Lanka Freedom Party was defeated, he was returned to Dompe with another record majority of 16,000 votes. In 1970 he had the largest majority at the General Election, being returned with a majority of 22,328 votes.

I accompanied him on a number of occasions to functions, religious, social and political, in the Dompe Electorate. It was a unique thing that he remembered

the names, I may say without exaggeration, of most of his supporters. He knew their background, their families, the jobs they were doing. He virtually knew their ages. It was a computer-like brain that he had, which I think drew him very close to the electors of Dompe. It was this remarkable ability which I think endured him through four General Elections with such large majorities in the Dompe Electorate.

He was a remarkable politician. One may have agreed with him one may have disagreed with him, sometimes quite violently, but none will deny the fact that like a colossus he strode the political scene in Sri Lanka for 17 years when he was active in politics. As the Hon. Minister of Parliamentary Affairs quite rightly mentioned, perhaps he was one of the youngest Ministers of Finance in the world, holding that very important portfolio at the age of 29. He thereafter held the offices of Minister without Portfolio, Deputy Minister of Defence and Foreign Affairs, and Minister of Agriculture, Food and Co-operatives; and in 1970 he held three Ministries—the Ministries of Home Affairs, Public Administration and Local Government. Thereafter he once again held the office of Minister of Justice for a number of years. He left an indelible impression in the minds of those he worked with as well as those he was opposed to, and no one can deny that he stamped his remarkable skill on all the Ministries that he had undertaken.

Not only was he a remarkable politician in Sri Lanka, his talents and skills extended across the international stage. In 1961 he accompanied the then Hon. Prime Minister, Mrs. Sirimavo R. D. Bandaranaike, to the Commonwealth Prime Ministers' Conference. Thereafter at each Non-Aligned Summit, whether it was in Belgrade or in Lusaka or in Cairo, or in Colombo where he chaired the Conference of the Foreign Ministers before the main Non-Aligned Conference began at each of these international forums he left his brilliant stamp. I was quite taken by surprise when I visited the Prime Minister of England, Mrs. Margaret Thatcher, at Downing Street last year. In a virtually hour-long conversation she spent more than fifteen minutes asking me about Mr. Felix Dias Bandaranaike. It was then I knew that he had such a wide range of international friends. Not only the Prime Minister of England but even the former Prime Minister of India, the late Mrs. Indira Gandhi, Marshal Tito, President of Yugoslavia, and Gamal Abdel Nasser, President of Egypt, were all his personal friends. He knew them personally and he kept in touch with them.

Mr. Speaker, another aspect of his illustrious political career was his remarkable skill as a Parliamentary debater. I think hon. Members of Parliament and the staff of Parliament will agree with me that he was one of the finest speakers that this Parliament has ever

produced. Whether it was in defending a Bill or attacking a Bill, whether he was presenting a Budget or demolishing a Budget, he did it with a skill which was unique and remarkable. Mr. Speaker, I remember as a young man sitting enthralled and mesmerised in the Gallery at the talents of Mr. Bandaranaike. The way he demolished with absolute brilliance the arguments of his opponents was something which I think all those who heard him in Parliament and all those who sat in the same Parliament would remember for a very long time.

Mr. Speaker, Mr. Felix Dias Bandaranaike was a man of principles, honour, courage, faith and dedication. I have selected these words not merely to adorn him with praise. I have selected these words with care, because I know that every one of these descriptions would apply to him. His courage and faith enabled him to virtually conduct single-handed the government investigations into the attempted military coup d'état of 1962, which I think was the first occasion on which this nation as a whole admired him and his brilliant political abilities. Then again in 1971, when the insurgency occurred, he played a principal and key role in restoring democracy and faith once again in this country.

Mr. Speaker, he fought for what he believed was right. Others may not have agreed with him, but he always fought with courage and faith for what he believed was right. He did something which was very unique for politicians in Sri Lanka. When he presented the Budget in 1962, a controversial Budget, there was an uproar in the Government Parliamentary ranks. Without any compunction he resigned and sat as a *beck-bencher* for nearly three months. Sir, such principles are rare in Sri Lankan politics. Once again, when he was summoned before the Presidential Commission—I do not wish to say anything controversial at a time like this—he faced it, even though he knew it was a hopeless battle from the start. He went through it, he faced it with courage, and whatever the judgment may have been he came out of it unscathed.

Then, Sir, his courage and faith enabled him to fight cancer, a cancer which was virtually incurable. He fought it with fortitude and he fought it with magnanimity. When he knew he was dying of cancer he never lost his sense of humour, he never became depressed, which I think most of us would have become if we were in his position. He faced it with the same *bonhomie* with which he faced all his political debacles.

Another lesson from his political life to all of us is that those who climb the dizzy heights of politics, those who exercise power, at the judgment of the voters must learn to face defeat. It was a lesson that all in power must learn some time.

[අනුර බණ්ඩාරනායක මහතා]

Sir, in his moment of sorrow and solitude he turned to religion. He was always religious-minded, and he turned to it with fervour because in it he found the kind of mental peace and solace which probably he needed at this hour. I can say that towards his end he harboured no ill-will towards anybody. He was ridiculed. Even films were made to humiliate him and ridicule him. He fought them courageously. He took them to court. But he never harboured any thoughts of revenge against those who humiliated him and ridiculed him. That, I think, Sir, is one of the greatest tributes we can pay him on this sad occasion.

As the Hon. Minister of Parliamentary Affairs and Sports quite correctly mentioned, another remarkable quality in his life was the fierce loyalty with which he served his leader and his party throughout his career not only as a parliamentarian, not only as a super-Minister of the Sri Lanka Freedom Party, but also in defeat. In defeat he exercised the same loyalty and the same dedication. Mr. Speaker, this sometimes has been misinterpreted as sycophancy. It has been misunderstood as blind loyalty. No, it is not that, Sir. As you yourself have been a devoted loyalist of your party, you will admit that loyalty cannot turn into sycophancy. Loyalty is always loyalty if properly exercised.

In conclusion, Mr. Speaker, I wish to say that Mr. Felix Dias Bandaranaike, to whom we pay tribute today, will not easily be forgotten, in the sense that whoever he met, whatever he did, whoever he disagreed with or fought with, he left a lasting impression in their minds. It is not easy, particularly to those who knew him closely, to imagine that Felix Dias Bandaranaike is dead. His memory will live not for years but for decades, and with the passage of time, when historians and his associates can distance themselves away from the events which are far too close to them and wipe away the cobwebs, even his most fervent opponent will admit that he bestrode the political stage of Sri Lanka more as a colossus than as a politician.

On behalf of the Sri Lanka Freedom Party and on behalf of the voters of the Sri Lanka Freedom Party in the Dompe constituency, I wish to associate myself and my party with this Vote of Condolence on the death of Mr. Felix Bias Bandaranaike.

Thank you.

දිනේෂ ගුණවර්ධන මහතා (මහරගම)

(திரு. தினேஷ் குணவர்தன — மஹராகம)
(Mr. Dinesh Gunawardene-Maharagama)

ගරු කථානායකතුමනි, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මැතිතුමාගේ අභාවය පිළිබඳව පැවැත්වෙන මෙම ශෝක ප්‍රකාශ යෝජනාවේදී මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් මම ඊට එකතු වෙන්නේ එතුමා අපේ රටේ පසුගිය දශක දෙක තුළ දේශපාලන භූමියේ අසමසම දේශපාලනඥයෙක් ලෙස

ඉදිරියට ආ පුද්ගලයෙකු නිසායි කියන වික මූලිත්ම සඳහන් කරන්න ඔහු. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට පමණක් නොවෙයි, රජයක් කීපයක ඇමතිවරයෙක් හැටියට පමණක් නොවෙයි, විවිධ ක්ෂේත්‍රයන්හි නායකත්වය දැරීමේ භූකියාව, අවබෝධය පමණක් නොව එහිතරකමත් සැබවින්ම තිබුණ දේශපාලනඥයෙක් හැටියට අපට එතුමා අමතක කළ නොහැකියි.

1960 දී දොමිපෙ ආසනයෙන් පාර්ලිමේන්තුවට පැමිණ අමාත්‍ය ධුරයක වගකීම යොවන වයසේදීම භාරගත් බණ්ඩාරනායක මැතිතුමා 1956 සිට මේ රටේ ඓතිහාසික වෙනසක් උදකළ ගමනේ ඉදිරියට යාමේ වගකීම තිබුණු ඒ ප්‍රගතිශීලී ආණ්ඩුවේ විශාල වැඩ කොටසක් එතුමා විසින් ඉටු කළ බවට ඉතිහාසය සාක්ෂි දරනවා. විශේෂයෙන් එම ප්‍රගතිශීලී ඉදිරි ගමනත්, ජාතික ස්වාධීනත්වයත්, මහජනයා අතරින් වළලා දැමීමට 1962 ජනවාරි මාසයේදී දියත් කළ ප්‍රතිගාමී ගමුද කුමන්ත්‍රණය මැඩ පැවැත්වීම සඳහා එහිතරව ඊට කර දුන්නේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මැතිතුමාය කියන දේ අපට නොකියා බැහැ. මම මේ වික විශේෂයෙන් සඳහන් කරන්නේ එද, විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරයෙක් හැටියට සිටි මගේ ආදරණීය පියා, එකී කුමන්ත්‍රණ අරඹුදයෙන් නොඩ ඒමට ඒ අවස්ථාවේදී ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාට නිරන්තරයෙන් සහයෝගය දක්වූ ආකාරය ගැන එවකට පාසල් යන ශිෂ්‍යයෙක් හැටියට සිටි මට දවස් කීපයක් තිස්සේම දකින්න ලැබුණු නිසයි. ඒ නිසාම ඊට පසුව කීප අවස්ථාවකම ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා ලංකා දේශපාලනයේ ඉතාමත් ප්‍රයෝජනවත් ලක් වූ කෙනෙක් හැටියට විරුද්ධ පාර්ශ්වයේ සිටි මගේ ආදරණීය පියා සඳහන් කර ඇති බව හැත්සාඩ් වාර්තාවල ඇතුළත් වී තිබෙනවා. මේ වික මම සඳහන් කරන්නේ 1962 දී මේ රටේ ජන අයිතියට හානිවන තරමේ මහත් කුමන්ත්‍රණයට මුහුණ දීමේ භූකියාව, දක්ෂකම හා ඊට මුහුණ දීමේ එහිතරකම ඔහුට නොතිබුණා නම් අපේ රටේ ඉතිහාසය වෙනස් වෙන්නට පුළුවන්කම තිබුණු නිසයි ; අපේ රටේ ගමන වෙත අතකට යොමු වෙන්න ඉඩ තිබුණු නිසයි.

එපමණක් නොවෙයි තමන් මුදල් ඇමති හැටියට ඉදිරිපත් කළ අය වැය යෝජනා ඉල්ලා අස් කර ගැනීමට සිදු වූණ අවස්ථාවේදී අයවැයෙන් කොටසක් ඉවත් කරගෙන අමාත්‍ය ධුරයේ සිටිනවාට වඩා ඇමතිකම දමා ගෙදර යාමට තරම් තමන්ගේ ප්‍රතිපත්තියේ සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර ගෞරවයත් ආරක්ෂා කරන්නට තරම් ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා එහිතරව ඉදිරිපත් වූණ බව අපි සිහිපත් කළ යුතුයි. ඒ වාගේම නොබැඳි විදේශ ප්‍රතිපත්තියේ ස්ථාවර භාවය පිළිබඳව බෙල්ග්‍රේඩ් නුවර සමුළුවෙන් ආරම්භ වූණ ගමනේ ස්ථාවර භාවයට මම හිතන්නේ ඔහුගේ සහයෝගයත්, ඔහුගේ හැකියාවතුත්, ඔහුගේ දක්ෂකමුත් එම අවදියේදී අග්‍රමාත්‍ය බණ්ඩාරනායක මැතිණියට එකතු කළාය කියන දේ අපි කවුරුත් පිළිගන්නවා.

එපමණක් නොව, නීතිඥයෙක් හැටියට එම ක්ෂේත්‍රයට අමතරව, ඔහුගේ තිබුණු දක්ෂකම මගින් අධිකරණ ක්ෂේත්‍රයේ ඔහු ඇති කළ වෙනස්කම් ඔහුගේ ජනප්‍රියත්වයට නොව අප්‍රසාදයට හේතු වුණා. අධිකරණය සීමා කර ගත් කොටසකගේ වරප්‍රසාදයක් ලෙස තිබුණු දේවල් තැනී කීරීමෙන් එනම් සාමාන්‍ය ජනයාට පවා අධිකරණයට යාමට හැකි අයිතිය තහවුරු කීරීමෙන් ඇති කළ වෙනස්කම් ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මැතිතුමා අධිකරණ ඇමතිවරයා හැටියට සිදු කළාය කියා අපි ප්‍රගතිශීලී ජනයාගේ පැත්තෙන් පිළිගන්නට ඕනෑ.

සියලු කෝරළයන්, හේවාගම කෝරළයන් කියන කෝරළ දෙක එක්තැන් කළ ඓතිහාසික පාලම හත්වැල්ලේ සිට සමන්වැද්දට ඇති කීරීමේ වැඩිකටයුතු ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මැතිතුමා දොමිපේ මන්ත්‍රීවරයා හැටියට ඉෂ්ට කළ සඳකාලික සමාරකවලින් එකක්.

දොමිපේ ප්‍රදේශයේ ජනතාවගේ දියුණුව පිණිස ඒ ප්‍රදේශයේ කර්මාන්තශාලා ගණනාවක් ඇති කීරීමේ වැඩපිළිවෙල එතුමා දියත් කළා. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මැතිතුමාගේ අවසාන කාලයේදී තමයි එතුමාට මට පොද්ගලිකව හමුවෙලා කථා කීරීමට අවස්ථාව ලැබුණේ, එතුමා අසනීපයෙන් සිටියදී එතුමාට බලන්නට මා ගිය කිහිප අවස්ථාවකදී, මේ රටේ ජනයාගේ අයිතීවාසිකම් පිළිබඳව, රටේ නිදහස, ස්වාධීනත්වය සහ රටේ ඉදිරි ගමන පිණිස ඔහු තුළ තිබූ සැබෑ හැඟීම් එතුමා කියූ දේවල්වලින් ප්‍රකාශ වුණා.

අපේ විපක්ෂතායකතුවා කිව්වා වාගේ, fපිලික්ස් ඩයස් ඛණ්ඩාරතායක මැතිතුමාට බලන්නට මා රෝහලට ගිය එක් අවස්ථාවකදී, එතුමා තීති උත්සාහයක් කිහිපයක් සඳහා උසාවිවල නඩු දමා තිබෙන බවත්, එම නඩු ජයග්‍රහණය කිරීමෙන් ලැබෙන මුදල් මහරගම පිලිකා රෝහලට "සකූනි" මැෂින් ලබා ගැනීම සඳහා පරිත්‍යාග කරන බවත් මට කිව්වා. ඒ වාගේම ඒ පරිත්‍යාගය තුළින්, එතුමාගේ පිලිකා රෝගය සඳහා හැකි ඉක්මණින් ප්‍රතිකර්ම සොයා ගැනීමටත්, ඉක්මණින් ගෞරවයක් අවස්ථාව ලැබෙයි යන විශ්වාසය එතුමාගෙන් ප්‍රකාශ වුණි. එතුමාගේ පරිත්‍යාගශීලිතාවයත්, ඒ වාගේම මා හිතන විධියට එතුමාගේ හදවත තුළ තිබූ අතින් අසට උදව් කිරීමේ ආශාව සහ ඒ සඳහා දක්වන උනන්දුව කිසිවිටක අඩු වුණේ නැති බව පෙනෙනවා.

එතුමාගේ ප්‍රතිපත්තිය එනම් එතුමා ගත් තීරණය ඉදිරියට ගෙනයාමේ එඩිතරකම හා නිර්භීතකම නිසා එතුමා සමග සහ එතුමාගෙන් පිටත සිටි අය සතුරන් බවට පරිවර්තනය වුණත්, සතුරන් ඉදිරියේ දණ ගැසීමේ ස්වභාවයක් එතුමා පෙන්වූ කළේ නැහැ. එය දේශපාලනඥයින් අතර ශ්‍රේෂ්ඨ දේශපාලන ගතිගුණයක් හැටියට අපි සලකන්නට ඕනෑ. අපි වාගේ කුඩා රටවල්, අධිරාජ්‍යවාදී බලපෑම් ඉදිරියේ ගොදුරුවන තත්වය ගැන කල්පනා වන විට fපිලික්ස් ඩයස් ඛණ්ඩාරතායක මහතා අපේ රටේ දේශපාලනයේ පෙන්වූ කළ ඒ එඩිතරතාවය මා හිතන්නේ දේශපාලනඥයන්ට තිබිය යුතු රත් කිරුළක්.

ගරු කථානායකතුමනි, එතුමාගේ අභාවය පිළිබඳ යෝජනා පල කරන මේ අවස්ථාවේදී මා මීට වඩා කරුණු කියන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. එතුමාගේ අභාවය පිළිබඳව අපගේ යෝජනා ලක්ෂ්මී ඩයස් ඛණ්ඩාරතායක මහත්මියට දන්වා යවන ලෙස ඉල්ලමින් මා කවතිනවා.

පු. හා. 10.24

සරත්චන්ද්‍ර රාජකරුණා මහතා (නියෝජ්‍ය ආහාර හා සමුපකාර ඇමතිතුමා)
 (திரு. சரத்சந்திர ராஜகருணா — உணவு, கூட்டுறவுப் பிரதி அமைச்சர்)
 (Mr. Sarathchandra Rajakaruna—Deputy Minister of Food & Co-operatives)

ගරු කථානායකතුමනි, මෙය ඉතාමත්ම කණගාටුදායක අවස්ථාවක්. fපිලික්ස් ඩයස් ඛණ්ඩාරතායක මැතිතුමාගේ අභාවය වෙනුවෙන් යෝජනා ප්‍රකාශ කිරීමේ යෝජනාවක් මේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමට ඔබතුමා මුල්වීම ගැන මා පලමුවෙන්ම ඔබතුමාට ස්තූතිවන්ත වෙමිනි. ඒ වගේම මෙම ගුණකථනය කිරීමට ලක්ෂ්මී ඩයස් ඛණ්ඩාරතායක මැතිණිය අවසර දීම ගැන එතුමාට මේ අවස්ථාවේදී මම ස්තූතිවන්ත වෙමිනි.

ගරු කථානායකතුමනි, 1960 මහා මැතිවරණයේදී fපිලික්ස් රේජනෝල්ඩ් ඩයස් නාමයෙන් දෙමළේ ආසනය සඳහා තරඟ කළ එතුමා එද වැඩි ඡන්ද දෙලොස් දහසකින් සිය ජයග්‍රහණය අත්පත් කර ගත්තා. 1980 ජූලි මැතිවරණයේදීත් fපිලික්ස් රේජනෝල්ඩ් ඩයස් ඛණ්ඩාරතායක නමින් එම අසුන සඳහා තරඟ කර වැඩි ඡන්ද දහසය දහස් ගණනකින් එතුමා ජයග්‍රහණය කළා. මේ ආකාරයෙන් තම ජනප්‍රියතාවය ඔප්පු කරමින් සෑම මැතිවරණයකදීම වැඩි ඡන්ද විශාල සංඛ්‍යාවකින් දෙමළේ ආසනය දිනා ගත්තා.

ගරු කථානායකතුමනි, එතුමා දක්ෂ ශිෂ්‍යයකු හැටියට විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ බව මා අසා තිබෙනවා. ඒ වාගේම ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබාදීත්, ලංකාවට ලොකු නම්බුවක් ලබා දුන් පුද්ගලයෙකු හැටියට කටයුතු කළ බව අපට දනගන්නට ලැබුණි. එපමණක් නොවෙයි, එතුමා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව නීතිඥ වෘත්තියට බැඳී එම වෘත්තියේ බැබළෙන තරුවක් හැටියට උසාවියේදී වැඩ කළ විත්තිය අපට දනගන්නට ලැබුණි.

ගරු කථානායකතුමනි, එතුමා දේශපාලන ජීවිතයට බැස මේ පාර්ලිමේන්තුවට ඇවිත් මුළු රටටම, විශේෂයෙන්ම දෙමළේ මැතිවරණ කොට්ඨාශයට ශ්‍රේෂ්ඨ සේවාවක් කළ බව අප කවුරුත් දන්නවා. දුන් විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා කිව්වා වාගේ, දෙමළේ මැතිවරණ කොට්ඨාශයේ සෑම කෙනෙකුම පාගේ නම්ගම්වලින් පවා පොද්ගලිකව හඳුනන්න පුළුවන් තරමට

එතුමා කෙරෙහි ලොකු ජනප්‍රියතාවක් තිබුණි. එතුමා දෙමළේ කොට්ඨාශයට කළ සේවාවන් අතුරෙන් මුල් තැනක් හිමි වෙනවා, ප්‍රගොඩ රෙදි කම්හල පිහිටුවීම. එම කම්හලේ තුන් දහසකට වැඩි පිරිසකට අද රැකියා ලැබී තිබෙනවා. එය එතුමා කළ ශ්‍රේෂ්ඨ කටයුත්තක් ලෙස හඳුන්වන්නට පුළුවනි. ඒ වාගේම මහරගම මන්ත්‍රීතුමා (දිනේෂ ගුණවර්ධන මහතා) දුන් සඳහන් කළ පරිදි, හංවැල්ල පාලම ඉදි කිරීමත් එතුමා කළ ශ්‍රේෂ්ඨ වැඩක්. එසේම දෙමළේ මැතිවරණ කොට්ඨාශයේ කීරුද්වැල අනුර මහා විද්‍යාලයත් එතුමා අතින් නිමවූණු අධ්‍යාපනික කාර්යයක් හැටියට හඳුන්වා දෙන්නට පුළුවනි. මේ අන්දමට සෑම අංශයකින්ම එතුමා දෙමළේ මැතිවරණ කොට්ඨාශයට පමණක් නොවෙයි, මුළු මහත් ලංකාවටම සේවයක් කළ පුද්ගලයෙකු හැටියට මේ අවස්ථාවේදී මහක් කර දෙන්නට කැමතියි.

ගරු කථානායකතුමනි, අවසන් වරට එතුමාගේ කවින් පිටවුණු එක්තරා වැදගත් කියමනක් මේ අවස්ථාවේදී මෙම සභාව තුළදී සඳහන් කිරීම මා හිතන්නේ අප කාටත් ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන්ම හැම දේශපාලනඥයකුටම ඒ කියමන එකසේ වැදගත් යයි මා සලකනවා. ඇත්ත වශයෙන්ම "කුරාකුබියකුගෙන්වත් පලිගන්න එපා" කියන වචන කීපයයි එතුමාගේ කවින් අවසන් වරට පිටවී තිබෙන්නේ. එතුමාගේ ඒ ප්‍රකාශය සෑම දේශපාලනඥයකුටම වැදගත් යයි මා විශ්වාස කරනවා. ගරු කථානායකතුමනි, තවත් ගරු මන්ත්‍රීවරුන් කථා කරන්නට බලාපොරොත්තුවෙන් සිටින ක්‍රියා මෙයට වඩා එතුමා ගැන ගුණකථනය යෙදීමට මා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙම යෝජනා පණිවුඩය ලක්ෂ්මී ඩයස් ඛණ්ඩාරතායක මැතිණියටත්, එතුමාගේ දියණියටත්, පවුලේ අයටත් දන්වා යවන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටින අතර උප උපත් ආත්මයකදීවත් මේ වාගේ අකල් මරණයක් එතුමාට ඇති නොවෙව්යි කියා මා ප්‍රාර්ථනා කරනවා.

මෙමුතිපාල සේනානායක මහතා (මැදවර්විය)
 (திரு. மைத்திரிபால சேனநாயக்க — மதுரை)
 (Mr. Maithripala Senanayake—Medawachchiya)

ගරු කථානායකතුමනි, අභාවප්‍රාප්ත fපිලික්ස් ආර්. ඩයස් ඛණ්ඩාරතායක මැතිතුමා සමග එකම කැබිනට්ටුවේ සිටි, මම හිතන හැටියට මේ ගරු සභාවේ අද සිටින එකම පුද්ගලයා වශයෙන් එතුමා ගැන වචන ස්වල්පයක් ප්‍රකාශ කිරීම මගේ යුතුකමක් හැටියට මා සලකනවා.

ගරු කථානායකතුමනි, විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා ඉතාමත් දක්ෂ විධියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති වූණු පාඩු ගැන දුන් මොහොතකට ඉස්සර මහක් කළත්, එතුමා සමග 1960 සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන්, 1960 ජූලි මාසයේ සිට එක කැබිනට්ටුවේ ඇමතිවරයකු වශයෙන්ද, 1970 සිට 1977 දක්වා කාලය තුළ තැවෙන වරක් එම කැබිනට්ටුවේ ඇමතිවරයකු වශයෙන්ද සිටි මට fපිලික්ස් ආර්. ඩයස් ඛණ්ඩාරතායක මැතිතුමාගේ ශ්‍රේෂ්ඨත්වය කොපමණද කියන කාරණය. එතුමා සමග ජීවත්වූණු වැඩි දෙනෙකුට වඩා පැහැදිලිව ප්‍රකාශ කරන්නට පුළුවනි.

ලාබාල වයසේදීම, 1960 දී ප්‍රථමවරට පාර්ලිමේන්තුවට පැමිණිද පටන්ම වාගේ ඇමතිවරයෙක් වශයෙන් පත්වී, එතුමා කටයුතු කළහැටි මට මතකයි. එද මුදල් ඇමතිතුමා වශයෙන් ඉතාමත්ම දක්ෂ විධියට එතුමා ඒ කටයුත්ත කළා පමණක් නොවෙයි, ගරු ඛණ්ඩාරතායක මැතිනියගේ නියෝජ්‍ය ඇමතිතුමා වශයෙන් විදේශ කටයුතු සම්බන්ධයෙන්ම එතුමා කටයුතු කළා. පාර්ලිමේන්තුවේදී පමණක් නොවෙයි, විදේශ සාකච්චාවලදී පවා මේ සභාවේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට මනා දක්ෂතාවයක් තිබුණු පුද්ගලයෙක් එතුමා. මම පැහැදිලිවම එය මේ අවස්ථාවේදී කියන්නට ඕනෑ.

විවිච්චිට යම් යම් ප්‍රශ්නවලදී මතභේද ඇතිවුණත් ඇත්තවශයෙන්ම එතුමා මහත්සී ගත්තා ඒ මතභේද ඇතිවූ හැම අවස්ථාවකදීම එතුමා ඒ මතය දරන්නේ මොන කාරණයක් නිසාද කියා පැහැදිලි කර දීමට.

ගරු කථානායකතුමනි, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහක් වදින්නට ගිය 1962 කුමන්ත්‍රණ අවස්ථාවේදී එතුමා ක්‍රියා කළ ආකාරය මට විශේෂයෙන්ම මතක් වෙනවා. එතුමාගේ දේශපාලන දර්ශනයත්, ඒ වාගේම නීතිඥයෙක් වශයෙන් එතුමා තුළ තිබුණු හැකියාවත් නිසාම ඒ කුමන්ත්‍රණය මෙල්ල කිරීමට, මැඩ පැවැත්වීමට ඒ රජයට හැකියාව ලැබුණා කියන එක නිර්භයවම මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට ඕනෑ. එද එතුමා

[මෛත්‍රීපාල සේනානායක මහතා]

ක්‍රියාත්මක කළ වැඩ පිළිවෙළ නිසාම, එතුමාගේ සහාය ඇතිව එද ඒ ආණ්ඩුව ගත් පියවරවල් නිසාම, අද දක්වා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිළිවෙළට ගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා. fපිලිකස් ආර්. ඩයස් බණ්ඩාරනායක මැතිතුමාට කෘතඥ පුර්වකව එය මම මේ අවස්ථාවේදී මේ ගරු සභාවට ප්‍රකාශ කරනවා. අපට කවදවත් අමතක කරන්න බැරි දෙයක් එක. එතුමා යම් යම් අවස්ථාවලදී ගත් යම් යම් පියවරවල් ගැන මතභේද තිබුණත් එතුමා ඒ අවස්ථාවේදී කැබිනට්. මණ්ඩලය දුන් සහාය, නීතිඥයෙක් වශයෙන් පමණක් නොවෙයි, දේශපාලනඥයෙක් වශයෙනුත් දුන් සහාය, මේ අවස්ථාවේදී කෘතඥ පුර්වකව අපි සඳහන් කළ යුතුයි. ඒ ගැරුණු විට 1971 ඇතිවූ ත්‍රස්තවාදී ක්‍රියා මාර්ග මැඩ පැවැත්වීමට පවා නීතිඥයකු වශයෙන් එතුමා තුළ තිබුණු දක්ෂකමත්. ඒ වාගේම එතුමාගේ ක්‍රියාශීලී භාවයත්, එද කැබිනට් මණ්ඩලයට ලොකු රුකුලක් වූ බව, ආධාරයක් වූ බව, මේ අවස්ථාවේදී ප්‍රකාශ කිරීම මගේ යුතුකමක්.

ගරු කථානායකතුමනි, එතුමා සමග එකම කැබිනට් මණ්ඩලයේ වැඩකළ, මේ ගරු සභාවේ අද සිටින එකම පුද්ගලයා වශයෙන් මට තවත් කාරණයක් කියන්නට තිබෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට හැකියාවක් ඇති වන පරිදි 1962 කුමන්ත්‍රණය මැඩ පැවැත්වූ, ඒ වාගේම 1971 දී ඇතිවීමට ගිය ඒ භයානක සිද්ධිත්ත ද සාර්ථකව මැඩ පවත්වා ගැනීමට ආධාර දුන්, එතුමාගේ අවසාන මොහොත පුරා අසීරිය නොමැතිව ගත කරන්නට සිද්ධවීම ගැන අප අතිශයින්ම කණගාටුවෙන් බව, මම විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අවසාන වශයෙන් එතුමාගේ අභාවය සම්බන්ධයෙන් ඔබතුමාගේ මාර්ගයෙන් එතුමාගේ මැතිනියට මේ ගරු සභාවේ ශෝකය පළ කරන හැටියට මම ඉල්ලා සිටිනවා.

ආචාර්ය නිශංක විජයරත්න මහතා (අධිකරණ ඇමතිතුමා)
(கலாநிதி நிஸங்க விஜயரத்தன — நீதி அமைச்சர்)
(Dr. Nissanka Wijeyeratne—Minister of Justice)

Mr. Speaker, I rise to associate myself with the sentiments that have been expressed in this House on the passing away of Mr. Felix R. Dias Bandaranaike.

At the outset, I would like to comment on a point made by the hon. Leader of the Opposition and also referred to by the hon. Member for Dompe (Mr. Saratchandra Rajakaruna), namely, the fact that discussion had taken place in regard to a Vote of Condolence. A few days ago, in conveying my sympathies to Mrs. Felix Dias Bandaranaike, I said that it was only appropriate that this House follows its traditional practice of expressing its sympathies on the demise of one who had been a Member of this House. She said that it had been her late husband's wish that sentiments offered in the House were not what Mr. Felix Dias Bandaranaike expected. Perhaps he may have had deep feelings about the loss of his civic rights. In my view that might have been at the back of his mind. But I did express the view afterwards to a number of Members of Parliament that the right and obligation of referring to any Member of the House is not only an exclusive privilege of the House but on the the passing away of a Member, is also the bounden duty of the House. Therefore, I feel that all of us who participate today, those speaking on this Vote of Condolence as well as those who are here, are following the great tradition of honouring those who in their lifetime adorned with their membership the House of which we too are Members.

Mr. Felix Dias Bandaranaike, Mr. Speaker, truly adorned this House. The duty of a Member, if he is on the Government side, is to support the motions that are conceived by the Government for he benefit of the country, and it is the bounden duty of the Opposition to dissect those measures and point out, in the interests of the country, those which they feel are likely to be prejudicial to the interests of the nation. That is why, Mr. Speaker, both as a member of the Government and as a member of the Opposition, Felix Dias Bandaranaike fulfilled the highest traditions of Parliamentary government.

Mr. Speaker, Mr. Felix Dias Bandaranaike had many advantages. He was born to a social position, a position that came by a measure of wealth and by achievements of his father, his grandfather and other distinguished members of his family. In a great measure Mr. Felix Dias Bandaranaike could claim to belong to one of the great legal families of Sri Lanka from the time Sir Harry Dias was brought in as a Puisne Justice and subsequently adorned the position of acting Chief Justice of Sri Lanka. And that tradition was continued by his nephew, Mr. F. R. Dias, and by Mr. Felix Dias' father, Mr. Reginald Bandaranaike, and by Mr. Felix Dias Bandaranaike in the courts of law. They have established themselves in a learned profession in a much more significant way than members of their family achieved as officials under the Government of the British in Sri Lanka.

Mr. Felix Dias Bandaranaike had, however, a right to claim connection with ancestry not because ancestry conferred upon him a position but because he too conferred upon lineage the proud achievements of intellect and of service.

Quite often it is said, Mr. Speaker, that those who refer to their ancestors only speak of the achievements of others, but here was a case of one who, by his academic record in school, his career at the Bar and the distinction he gave to politics by his participation, claims a niche in the history of our country.

I remember him in school. Even when he was young there was not merely a sense of *noblesse oblige* but a bubble of effervescence that sometimes boarded on what some masters thought was insolence. It is because he was not intimidated by form or authority.

Dignity and achievement and capacity in others won from him respect, but he would have been the first to prick the bubble of arrogance. This he showed as Minister of Finance when many of my brother Civil Servants were at the receiving end of his caustic tongue – and many of them deserved it.

He expected a dedication to work, a thorough grasp of facts and an intelligent presentation of them. He did not suffer fools gladly, and to many he was therefore abrasive. But, Mr. Speaker, it is not what an individual leaves by way of impression in others that ultimately matters in the life of a politician. It is the solid record of work.

In the case of Mr. Felix Dias Bandaranaike I consider one of his great achievements the solid support and the analytical work he did for his leader in helping towards the solution at that time in the Sirima-Shastri pact. Both, the then ambassador in Delhi, the late Mr. Shirley Amerasinghe, and the Permanent Secretary of the Ministry of Foreign Affairs, the late Mr. N. Q. Dias, on many occasions told me that were it not for Mr. Felix Dias Bandaranaike much of that achievement would never have been realized.

I remember too, Mr. Speaker, how with a far-seeing vision he supported a demand made by me when I was Government Agent of Anuradhapura and subsequently when I worked as a Permanent Secretary, the first for the extension of the land administration from Anuradhapura into Kadukulampattu in Trincomalee, a one-time Sinhala area, which was less than a century ago administered under the British by the RM of the area, the uncle or grand-uncle of the hon. Member for Medawachchiya. Mr. Felix Dias Bandaranaike realized that some day there would be an attempt by intrasigent elements to link up the North and the East and protection was necessary for Trincomalee if it was to serve the entirety of the nation. And I also remember, as a government servant in a higher capacity, when I presented to Mr. Felix Dias Bandaranaike the need to link Panamapattu with the Siyambaladuwa AGA's division, he readily accepted that proposal when he was Minister of Home Affairs and Public Administration.

Mr. Speaker, he was not an easy man to approach but he was a fine listener if he felt that there was sense in what you said. There was also an essential kindness in the man. To the weak and the fallen he was sympathetic. There may have been times when he liked to assume and arrogate to himself powers. That, Mr. Speaker, is a disease that all of us who hold power suffer from, and it is something which we have to always remember. And if at times he forgot it sometimes, we who have power should remember that we too are capable of forgetting it.

Mr. Speaker, as Minister of Justice I pay here a tribute to the significant changes he made in the system of law in this country. Some may have been too radical and too hasty, but some, like the joining together of the two professions, the simplification of procedures and

the search for quick and effective justice, have left behind in the Ministry an ideal which we will not easily forget and which will serve to inspire us in the work we do.

Mr. Speaker, the hon. Member for Maharagama referred to the bridge at Hanwella. It was a dream of his heart. Siyane Korale and Hewagam Korale have many things in common. The family of Mr. Bandaranaike itself came originally from the Hewagam Korale, but that link was not a link of families or people. There was something more. It was an economic link, a necessary link. But there was also something more significant, for in that attempt to join the electorate of Dompe with that of Avissawella, Mr. Felix Dias Bandaranaike sought to present to the country something which the UNP Government of 1965 learnt, that socialism of the Avissawella brand, which did not forget its national heritage, was something that could with advantage serve a great party. If the SLFP missed that opportunity, Mr. Speaker, the dream of Mr. Felix Dias Bandaranaike was realized by ours.

Mr. Speaker, the last years of his life were unhappy, but as every speaker pointed out, with fortitude and infinite courage he faced the tragedy that nature had chosen to impose upon him. Long before he left Sri Lanka on his divinity studies I met him and had the occasion to discuss many things, for with him, though I had disagreed politically, I maintained a close friendship, and for him I had a warmth of affection. When he returned a sick man, I was grieved. Both in hospital and a few days before he died and before I had left Sri Lanka I sat with him in his house for a long time talking with a sick and dying man but someone who revealed in his suffering a warmth of feeling for his friends, a concern for his country and above all that forgiveness which he learnt, in the course of his early life and his studies in divinity and which is associated with the master whom he followed in his faith.

Mr. Speaker, may I take this opportunity of requesting you, in forwarding the sympathies of this House, to associate my own deep sympathies to Mrs. Lakshmi Dias Bandaranaike on the sorrow she has sustained.

කරුණාකරමු
(சுபநாயகர் அவர்கள்)
(Mr. Speaker)

I wish to associate myself with the sentiments expressed by both sides of the Parliament on the death of Mr. Felix R. D. Bandaranaike, ex-Member of Parliament. I shall direct the Secretary-General of Parliament to make a minute of the proceedings of the Meeting today and send a copy thereof to the members of the bereaved family.

அரசியலமைப்பின் 81 ஆம் உறுப்புரையின் ஏற்பாடுகளுக்கிணங்க, பீலிக்ஸ் ஆர். டயஸ் பண்டாரநாயக்க மீது குடியியல் தகுதியினத்தை விதித்தல் பற்றிய பாராளுமன்றத்தினால் 1980 ஒக்டோபர் 16 ஆம் திகதி நிறைவேற்றப்பட்ட கீழ்க்காணும் தீர்மானம் :—

'1978 ஆம் ஆண்டின் 4 ஆம் இலக்க விசேட சனாதிபதி விசாரணை ஆணைக்குழுக்கள் (சிறப்பேற்பாடுகள்) சட்டத்தினால் திருத்தப்பட்டவாறான தேசிய அரசுப் பேரவையின் 1978 ஆம் ஆண்டின் 7 ஆம் இலக்க விசேட சனாதிபதி விசாரணை ஆணைக்குழுக்கள் சட்டத்தின் கீழ் தாபிக்கப்பட்டதும், மாண்புமிகு ஜே. ஜி. றி. வீரரட்ன, தவிசாளர் (உயர் நீதிமன்ற நீதிபதி), மாண்புமிகு எஸ். சர்வானந்தா (உயர் நீதிமன்ற நீதிபதி), மாண்புமிகு கே. சி. ச. த அல்விஸ் (மேன்முறையீட்டு நீதிமன்ற நீதிபதி) ஆகியோரைக் கொண்டதுமான, விசேட சனாதிபதி விசாரணை ஆணைக்குழுவொன்று, 1980 ஆம் ஆண்டு ஆகஸ்ட் மாதம் 29 ஆம் தேதிய அதன் அறிக்கையில், சொல்லப்பட்ட தேசிய அரசுப் பேரவையின் 1978 ஆம் ஆண்டின் 7 ஆம் இலக்க விசேட சனாதிபதி விசாரணை ஆணைக்குழுக்கள் சட்டத்தின் 9 ஆம் பிரிவின் நியதிகளின்படி, பீலிக்ஸ் ஆர். டயஸ் பண்டாரநாயக்காவினால் செய்யப்பட்டவையும் ஊழலாகவும், அதிகாரத் துர்ப்பிரயோகமாகவும் அமைகின்றவையுமான செயல்களின் காரணமாக அவர் குடியியல் தகுதியினங்களுக்கு உட்பட்டவராதல் வேண்டுமென விதந்துரைத்துள்ளதாலும் ;

அத்துடன் இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசின் அரசியலமைப்பினது 81 (2) ஆம் உறுப்புரையின் நியதிகளின்படி, ஏழாண்டு கொண்டவொரு காலப்பகுதிக்கு சொல்லப்பட்ட பீலிக்ஸ் ஆர். டயஸ் பண்டாரநாயக்கவின் மீது குடியியல் தகுதியினத்தை விதிப்பதற்கான தீர்மானம் ஒன்றைச் சமர்ப்பிப்பதை அமைச்சரவை அங்கீகரித்துள்ளதாலும் ;

1978 ஆம் ஆண்டின் 4 ஆம் இலக்க விசேட சனாதிபதி விசாரணை ஆணைக்குழுக்கள் சட்டத்தினால் திருத்தப்பட்டவாறான தேசிய அரசுப் பேரவையின் 1978 ஆம் ஆண்டின் 7 ஆம் இலக்க விசேட சனாதிபதி விசாரணை ஆணைக்குழுக்கள் சட்டத்தின் 9 (3) ஆம் பிரிவுடனும் இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசின் அரசியலமைப்பினது 170 ஆம் உறுப்புரையுடனும் சேர்த்து வாசிக்கப்படும் சொல்லப்பட்ட அரசியலமைப்பின் 81 (1) (அ) என்னும் உறுப்புரையின் ஏற்பாடுகளின் நியதிகளின்படி ஏழாண்டு கொண்டவொரு காலப்பகுதிக்கு சொல்லப்பட்ட பீலிக்ஸ் ஆர். டயஸ் பண்டாரநாயக்க மீது குடியியல் தகுதியினம் விதிக்கப்பட வேண்டும் என இப் பாராளுமன்றம் தீர்மானிக்கின்றது '

"அரசியலமைப்பின் 81 ஆம் உறுப்புரையின் ஏற்பாடுகளுக்கிணங்க, சிறிமா ஆர். டி. பண்டாரநாயக்க மீது குடியியல் தகுதியினத்தை விதித்தலும், பாராளுமன்றத்திலிருந்து அவரை விலக்கி வைத்தலும் பற்றிய பாராளுமன்றத்தினால், 1980 ஒக்டோபர் 16 ஆம் தேதி நிறைவேற்றப்பட்ட கீழ்க்காணும் தீர்மானம் :—

'1978 ஆம் ஆண்டின் 4 ஆம் இலக்க விசேட சனாதிபதி விசாரணை ஆணைக்குழுக்கள் (சிறப்பேற்பாடுகள்) சட்டத்தினால் திருத்தப்பட்டவாறான தேசிய அரசுப் பேரவையின் 1978 ஆம் ஆண்டின் 7 ஆம் இலக்க விசேட சனாதிபதி விசாரணை ஆணைக்குழுக்கள் சட்டத்தின் கீழ் தாபிக்கப்பட்டதும், மாண்புமிகு ஜே. ஜி. றி. வீரரட்ன, தவிசாளர் (உயர் நீதிமன்ற நீதிபதி), மாண்புமிகு எஸ். சர்வானந்தா (உயர் நீதிமன்ற நீதிபதி), மாண்புமிகு கே. சி. ச. த அல்விஸ் (மேன்முறையீட்டு நீதிமன்ற நீதிபதி) ஆகியோரைக் கொண்டதுமான, விசேட சனாதிபதி விசாரணை ஆணைக்குழுவொன்று, 1980 ஆம் ஆண்டு ஆகஸ்ட் மாதம் 29 ஆம் தேதிய அதன் அறிக்கையில், தேசிய அரசுப் பேரவையின் 1978 ஆம் ஆண்டின் 7 ஆம் இலக்க விசேட சனாதிபதி விசாரணை ஆணைக்குழுக்கள் சட்டத்தின் 9 ஆம் பிரிவின் நியதிகளின்படி, சொல்லப்பட்ட சிறிமா ஆர். டி. பண்டாரநாயக்காவினால் செய்யப்பட்டவையும் அதிகாரத்தைத் தவறாகக் கையாளுவனவாக அல்லது அதிகாரத் துர்ப்பிரயோகமாக அமைவனவாகவும், சொல்லப்பட்ட அறிக்கையில் முடிவெடுப்பில் தரப்பட்டுள்ளவாறானவையுமான, செயல்களின் காரணமாக சிறிமா ஆர். டி. பண்டாரநாயக்க குடியியல் தகுதியினத்து உட்பட்டவராதல் வேண்டுமென விதந்துரைக்கின்றதாலும் ;

இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசின் அரசியலமைப்பினது 81 (2) ஆம் உறுப்புரையின் நியதிகளின்படி, ஏழாண்டு கொண்டவொரு காலப்பகுதிக்கு சொல்லப்பட்ட சிறிமா ஆர். டி. பண்டாரநாயக்கா மீது குடியியல் தகுதியினத்தை விதிப்பதற்கும், சொல்லப்பட்ட சிறிமா ஆர். டி. பண்டாரநாயக்கவை பாராளுமன்றத்தில் இருந்து வெளியேற்றுவதற்குமான தீர்மானம் ஒன்றைச் சமர்ப்பிப்பதற்கு அமைச்சரவை அங்கீகரித்துள்ளதாலும் ;

1978 ஆம் ஆண்டின் 4 ஆம் இலக்க சட்டத்தினால் திருத்தப்பட்டுள்ளவாறான தேசிய அரசுப் பேரவையின் 1978 ஆம் ஆண்டின் 7 ஆம் இலக்க விசேட சனாதிபதி விசாரணை ஆணைக்குழுக்கள் சட்டத்தின் 9 (3) ஆம் பிரிவுடனும், இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசின் அரசியலமைப்பினது 170 ஆம் உறுப்புரையுடனும் சேர்த்து வாசிக்கப்படும் சொல்லப்பட்ட அரசியலமைப்பின் 81 (1) ஆம் உறுப்புரையின் ஏற்பாடுகளின் நியதிகளின்படி, இப்பாராளுமன்றம்—

(அ) ஏழாண்டு கொண்டவொரு காலப்பகுதிக்கு சொல்லப்பட்ட சிறிமா ஆர். டி. பண்டாரநாயக்க மீது குடியியல் தகுதியினம் விதிக்கப்பட வேண்டுமெனவும் ; அத்துடன்

(ஆ) சொல்லப்பட்ட சிறிமா ஆர். டி. பண்டாரநாயக்கவை பாராளுமன்றத்தில் இருந்து வெளியேற்ற வேண்டும் எனவும் தீர்மானிக்கின்றது."

"அரசியலமைப்பின் 81 ஆம் உறுப்புரையின் ஏற்பாடுகளுக்கிணங்க, நிறூஸ் மகேஸ் சுதிருக்கு ஜயவிக்கிரம மீது குடியியல் தகுதியினத்தை விதித்தல் பற்றிப் பாராளுமன்றத்தினால் 1980 சனவரி 11 ஆம் தேதி நிறைவேற்றப்பட்ட கீழ்க்காணும் தீர்மானம் :—

'1978 ஆம் ஆண்டின் 4 ஆம் இலக்க விசேட சனாதிபதி விசாரணை ஆணைக்குழுக்கள் (சிறப்பேற்பாடுகள்) சட்டத்தினால் திருத்தப்பட்டவாறான 1978 ஆம் ஆண்டின் 7 ஆம் இலக்க விசேட சனாதிபதி விசாரணை ஆணைக்குழுக்கள் சட்டத்தின்கீழ் தாபிக்கப்பட்டதும், தவிசாளராகிய மாண்புமிகு ஜே. ஜி. றி. வீரரட்ன, அவர்களையும் மாண்புமிகு எஸ். சர்வானந்தா அவர்களையும் (உயர்நீதிமன்ற நீதிபதிகள்), மாண்புமிகு கே. சி. ச. த அல்விஸ் அவர்களையும் (மேன்முறையீட்டு நீதிமன்ற நீதிபதி) கொண்டமைந்ததுமான விசேட சனாதிபதி விசாரணை ஆணைக்குழுவொன்று, 1979 டிசம்பர் 10 எனத் தேதியிட்ட அதன் அறிக்கையில், நிறூஸ் மகேஸ் சுதிருக்கு ஜயவிக்கிரம என்பவரால் செய்யப்பட்ட செயல்கள் சொல்லப்பட்ட அறிக்கையில் அடங்கியுள்ள முடிபுகளில் காட்டப்பட்டவாறாக அதிகாரத் துர்ப்பிரயோகமாக அல்லது அதிகாரத்தின் பிழைப்பிரயோகமாக அமைதல் காரணமாக சொல்லப்பட்ட நிறூஸ் மகேஸ் சுதிருக்கு ஜயவிக்கிரம என்பவர் குடியியல் தகுதியினத்துக்கு உட்படுத்தப்பட வேண்டுமென சொல்லப்பட்ட விசேட சனாதிபதி விசாரணை ஆணைக்குழுச் சட்டத்தின் 9 ஆம் நியதிகளின்படி விதப்புரை செய்துள்ளதாலும் ; அத்துடன்

அமைச்சரவையானது இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசின் அரசியலமைப்பின் 81 (2) ஆம் உறுப்புரையின் நியதிகளின்படி, சொல்லப்பட்ட நிறூஸ் மகேஸ் சுதிருக்கு ஜயவிக்கிரம என்பவர் மீது ஏழாண்டுக் காலத்திற்கு குடியியல் தகுதியினத்தை விதிப்பதற்கெனத் தீர்மானமொன்றைக் கொண்டுவருவதை அங்கீகரித்துள்ளதாலும் ;

இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசின் அரசியலமைப்பின் 170 ஆம் உறுப்புரையோடும் 1978 ஆம் ஆண்டின் 4 ஆம் இலக்கச் சட்டத்தால் திருத்தப்பட்டவாறான 1978 ஆம் ஆண்டின் 7 ஆம் இலக்க விசேட சனாதிபதி விசாரணை ஆணைக்குழுக்கள் சட்டத்தின் 9 (3) ஆம் பிரிவினோடும் சேர்த்து வாசிக்கப்படும் மேற்படி அரசியலமைப்பின் 81 (1) (அ) என்னும் உறுப்புரையின் ஏற்பாடுகளின் நியதிகளின்படி சொல்லப்பட்ட நிறூஸ் மகேஸ் சுதிருக்கு ஜயவிக்கிரம என்பவரமீது ஏழாண்டுக் காலத்துக்கு குடியியல் தகுதியினம் விதிக்கப்பட வேண்டுமென இப்பாராளுமன்றம் தீர்மானிக்கின்றது. '

ஆகிய தீர்மானங்கள், வலுவற்றதாகவும், இல்லாதொழிக்கப்பட்டதாகவும், வறிதாக்கப்பட்டதாகவும் செயலிழக்கப்பட்டதாகவும் செய்வதற்கு இப் பாராளுமன்றம் கருதுகின்றது."

Mr. Anura Bandaranaike
 Mr. Sarath Muttetuwegama
 Mr. Dinesh Gunawardena
 Mr. Lakshman Jayakody
 Mr. Maithripala Senanayake
 Mr. S. D. Bandaranayake
 Mr. Anil Moonesinghe
 Mr. Ananda Dassanayake
 Mr. M. Haleem Ishak
 Mr. Amarasiri Dodangoda
 Mr. Richard Pathirana

to move—

“That this Parliament resolves – that the following Resolution on the imposition of Civic Disability on, Felix R. Dias Bandaranaike passed by Parliament in accordance with the provisions of Article 81 of the Constitution on 16th October, 1980 –

‘THAT WHEREAS a Special Presidential Commission of enquiry established under the Special Presidential Commission of Inquiry Law, No. 7 of 1978, as amended by the Special Presidential Commissions of Inquiry (Special Provisions) Act, No. 4 of 1978, and consisting of the Hon. J. G. T. Weeraratne, Chairman, (Judge of the Supreme Court), the Hon. S. Sharvananda (Judge of the Supreme Court) and the Hon. K. C. E. de Alwis (Judge of the Court of Appeal) has in its report dated 29th August, 1980, recommended in terms of section 9 of the said Special Presidential Commissions of Inquiry Law, No. 7 of 1978, that Felix R. Dias Bandaranaike be made subject to civic disability by reason of acts done by him which constitute corruption and abuse of power, as set out in the finding contained in the said report ; and

WHEREAS the Cabinet of Ministers has in terms of article 81(2) of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka approved the introduction of a resolution to impose civic disability on the said Felix R. Dias Bandaranaike for a period of seven years ;

This Parliament resolves, in terms of the provisions of Article 81 (1) (a) of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka read with article 170 of the said Constitution and section 9 (3) of the Special Presidential Commissions of Inquiry Law, No. 7 of 1978, as amended by Act, No. 4 of 1978, that civic disability be imposed on the said Felix R. Dias Bandaranaike for a period of seven years ; and

The following Resolution on the imposition of Civic Disability on, and expulsion from Parliament of, Sirima R. D. Bandaranaike passed by Parliament in accordance with the provisions of Article 81 of the Constitution on 16th October, 1980 :—

‘THAT WHEREAS a Special Presidential Commission of Inquiry established under the Special Presidential Commissions of Inquiry Law, No. 7 of 1978, as amended by the Special Presidential Commissions of Inquiry (Special Provisions) Act, No. 4 of 1978, and consisting of the Hon. J. G. T. Weeraratne, Chairman, (Judge of the Supreme Court), the Hon. S. Sharvananda (Judge of the Supreme Court) and the Hon. K. C. E. de Alwis (Judge of the Court of Appeal) has in its report dated 29th August, 1980, recommended in terms of section 9 of the said Special Presidential Commissions of Inquiry Law, No. 7 of 1978, that Sirima R. D. Bandaranaike be made subject to civic disability by reason of acts done by the said Sirima R. D. Bandaranaike which constitute misuse or abuse of power, as set out in the finding of the said report ; and

WHEREAS the Cabinet of Ministers has in terms of Article 81 (2) of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka approved the introduction of a resolution to impose civic disability on the said Sirima R. D. Bandaranaike for a period of seven years and expel the said Sirima R. D. Bandaranaike from Parliament ;

This Parliament resolves, in terms of the provision of article 81 (1) of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka read with Article 170 of the said Constitution and Section 9 (3) of the Special Presidential Commissions of Inquiry Law, No. 7 of 1978, as amended by Act No. 4 of 1978 –

(a) that civic disability be imposed on the said Sirima R. D. Bandaranaike for a period of seven years ; and

(b) that the said Sirima R. D. Bandaranaike be expelled from Parliament.’ and

The following Resolution on the imposition of Civic Disability on Nihal Mahes Sudirukku Jayawickrema passed by Parliament in accordance with the provisions of article 81 of the Constitution on 11th January, 1980 :—

‘THAT WHEREAS a Special Presidential Commission of Inquiry established under the Special Presidential Commissions of Inquiry Law, No. 7 of 1978, as amended by the Special Presidential Commissions of Inquiry (Special Provisions) Act, No. 4 of 1978, and consisting of the Hon. J. G. T. Weeraratne, Chairman, and Hon. S. Sharvananda (Judges of the Supreme Court) and Hon. K. C. E. de Alwis (Judge of the Court of Appeal) has, in its Report dated 10th December, 1979, recommended in terms of section 9 of the said Special Presidential Commissions of Inquiry Law, that Nihal Mahes Sudirukku Jayawickrema be made subject to civic disability by reason of acts done by the said Nihal Mahes Sudirukku Jayawickrema which constitute abuse or misuse of power, as set out in the findings contained in the said Report ; and

WHEREAS the Cabinet of Ministers has in terms of Article 81 (2) of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka approved the introduction of a resolution to impose civic disability on the said Nihal Mahes Sudirukku Jayawickrema for a period of seven years ;

The Parliament resolves, in terms of the provision of Article 81 (1) (a) of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka read with Article 170 of the said Constitution and section 9 (3) of the Special Presidential Commissions of Inquiry Law, No. 7 of 1978, as amended by Act No. 4 of 1978, that civic disability be imposed on the said Nihal Mahes Sudirukku Jayawickrema for a period of seven years.’ ;

be made inoperative, be rescinded and be annulled.”

සභාපතිතුමා
 (சபாநாயகர் அவர்கள்)
 (Mr. Speaker)

On the Point of Order raised in respect of the Motion of rescinding of Resolution of Imposition of Civic Disability on Mrs. Sirima R. D. Bandaranaike and others, the hon. Member for Kaduwela was on his feet.

ජී. පී. පෝල් පෙරේරා මහතා (කඩුවෙල)
 (திரு. ஈ. பீ. போல் பெரேரா — கடுவிலை)
 (Mr. E. P. Paul Perera—Kaduwela)

Hon. Sir, I will not be taking long ; I just wanted to summarise one or two matters. On the last day I was really commenting on some of the matters raised by the hon. Leader of the Opposition and the hon. Member for Matugama. I would summarise that position, Sir, by saying that it is not correct to state that under our Constitution the Parliament is sovereign. Any Bill or Resolution has to conform to Article 75 and Article 78 (2) of the Constitution. Any Standing Order also

similarly has to conform to the provisions of the Constitution as set out in Article 74. Sir, similarly, I must mention to you that Article 81 (3) which gives conclusiveness to the certificate of the Hon. Speaker. In this regard, Sir, I will just cite a small passage without wasting time from the Supreme Court Judgment of *Bandaranaike Vs. Weeraratne* which we have cited earlier :

“ a certificate of the Speaker that the resolution had been duly passed in accordance with the provisions of Article 81 constitutes *inter alia* a statement that there has been a finding and recommendation by the Special Presidential Commission. Once a resolution has been passed and the certificate by the Speaker endorsed on it, there is a preclusive clause in sub-paragraph (3) of Article 81 which comes into force.”

The proposed Resolution really seeks to undermine the certificate of the Hon. Speaker which has been protected by Article 81 (3) of the Constitution. That cannot be done.

Then, Sir, briefly, I would draw your attention respectfully to the terms of the Resolution itself. What is the Resolution? The Resolution merely refers to what has happened in the House earlier in 1980 etc., and then they say that this must be rescinded, become inoperative and so on. There are no reasons. No grounds are alleged in the Motion before you. No reasons are given. There is nothing. Merely a plain statement that the Resolution must be rendered inoperative. For what reasons? While there is an overall protective cover of the Speaker's certificate under Article 81 (3), someone must allege that at least something is wrong. There is no allegation in that Resolution. So, as the Hon. Prime Minister pointed out, nearly a plain statement is contained in the Resolution which, if allowed would mean an amendment to the Constitution which cannot be done.

Then, Sir, there was an allegation too by the hon. Leader of the Opposition as well as by the hon. Member for Matugama that there has been a grievous mistake committed by this House in that this was hastily passed. To that the answer has already been given by the hon. Member for Matugama, who has said “What has been done cannot be undone; any action has to be prospective and not retrospective”. In other words, he concedes that there has been no mistake as such.

But the argument has been taken that some of the findings of this commission have become worthless by reason of a judgment of the Supreme Court, No. 1 of 1982. Sir, I think some of the comments made in that with reference to those judgments are not really correct. There is no such finding by the Supreme Court in case No. 1 of 1982 as referred to by the hon. Member for Matugama. The learned Chief Justice in his judgment has said this. With regard to Mr. K. C. de Alwis he says :

“I hold that the allegation of misconduct, misbehaviour and corruption are unfounded and reject them. He has not compromised his position as a Judge of the Court of Appeal”

I am quoting from page 10 of the Hon. Chief Justice's Judgment.

Similarly, he goes on to state as follows at page 16 of the judgment :

“This order does not purport to have the effect of staying, suspending or prohibiting the holding of any proceedings before or by the Commission or the making of any order, finding, report, determination, ruling or recommendation by the Commission. Nor is the validity of the Warrant in any way nullified.”

So, it is not correct to say that the Supreme Court Judgment, No. 1 of 1982, where Mr. Bandaranaike sued the members of the commission, rendered the findings worthless or ineffective. It is not correct, because the judgment is very clear. Something further has happened in that matter.

Sir, You will recall you appointed a Select Committee of this House to go into the circumstances of this judgment. The Hon. Minister of Justice chaired the Select Committee and his report is submitted in Parliamentary Publication No. 62. According to that, the Select Committee has found that even that judgment had contained certain defects, such as the Attorney-General not being summoned to assist the court, one of the respondents sitting on the bench of judges that delivered the judgment, and thirdly the Chief Justice not being given a copy of the judgment of his brother judges; and one judge gives a writ of prohibition, while the other two judges have issued a quo warranto. So each has gone in a different way without the assistance of the Attorney-General according to the findings of this Select Committee chaired by the Hon. Minister of Justice.

Sir, lastly I would come to the matter of the conduct of some of the petitioners. Take, for instance, Mrs. Sirimavo R. D. Bandaranaike's statement when she went before the Presidential Commission. The Commissioners commented as follows. She said she was faced with ten charges. Some of them were proved, and in the course of that the Commissioners said this :

“The question that arises from her conduct is whether there is any real ground for such an attitude taken by her, whether she really had any defence to the allegations made against her. The Commission had acceded to all the respondent's request for further time, procuring of documents and other evidence considered necessary by her. Despite this, she merely made a bold denial of all the allegations without giving her version of the facts. The Deputy Solicitor-General submits that such an attitude of not filing a statement in terms of the notice served on her and her not giving evidence on affirmation strongly savours of guilty conduct which the respondent cannot explain by way of a statement”.

Sir, in conclusion I would also refer to a particular passage of Mrs. Bandaranaike's own statement which she filed. She made a statement like this :

“The virtual complainant in respect of some of the matters that are the subject of the inquiry against me is none other than His Excellency the President himself.”

[ඒ. ඩී. පෝල් පෙරේරා මහතා]

Having said that, I do not think in this case that even under Article 34 (2) of the Constitution a pardon can be given to her voluntarily without her making an appeal for such exercise of power because she has by her own conduct forfeited the right she had of defending herself. If a litigant goes to court and does not defend herself or himself effectively and obtain proper advice, then it is not open to such a person to say, "Well, I have been wronged ; I have been at a disadvantage". She should have defended herself.

For these reasons, my respectful submission is that the proposed Resolution, the proposed Motion, is in conflict with the provisions of Articles 70 (5), 78 (2) and 81 (3) of the present Constitution, and for that reason, as the Hon. Prime Minister submitted in the point of Order, I say the Motion is out of order.

අමරසිරි දෙධන්ගොඩ මහතා (බද්දේගම)
(திரு. அமரசிரி டொடங்கொட — பத்தேகம)
(Mr. Amarasiri Dodangoda Baddegama)
තුරු සිවියෝ—
எழுந்தார்.
rose.

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Do you want to speak ?

අමරසිරි දෙධන්ගොඩ මහතා
(திரு. அமரசிரி டொடங்கொட)
(Mr. Amarasiri Dodangoda)

Yes. ගරු කථානායකතුමනි, ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳව—

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

This has been debated at length. Do you think we need any more comments ? දවස කීපයක්ම මේ යෝජනාව ගැන කථා කර තිබෙනවා.

අමරසිරි දෙධන්ගොඩ මහතා
(திரு. அமரசிரி டொடங்கொட)
(Mr. Amarasiri Dodangoda)
මට කරුණු කීපයක් කියන්න තියෙනවා.

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

කොච්චර වෙලාවක් ගන්නවාද ?

අමරසිරි දෙධන්ගොඩ මහතා
(திரு. அமரசிரி டொடங்கொட)
(Mr. Amarasiri Dodangoda)
යුළු වෙලාවයි ගන්නේ.

ගරු කථානායකතුමනි, ගරු අගමැතිතුමා විසින් ඉදිරිපත් කළ කරුණක් ගැන තමුත්තාන්සේගේ අවධානය යොමු කරවන්නට කැමතියි. ඒ වාගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වන ව්‍යවස්ථාව පිළිබඳව කඩුවෙල ගරු මන්ත්‍රීතුමාත් (ඒ. පෝල් පෙරේරා මහතා) මේ අවස්ථාවේ කරුණු ඉදිරිපත් කලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වන ව්‍යවස්ථාවේ තිබෙන සීමාවක් අනුව මෙම ගරු සභාවෙහි එම යෝජනාව ඉදිරිපත් කරන්නට අපහසු කියන කරුණ එකමා සඳහන් කලා.

අපි මේ 75 වන ව්‍යවස්ථාවේ (අ), (ආ) යන අනු ව්‍යවස්ථාවන් පිළිබඳව අවධානය යොමු කළයුතුයි.

"(අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ එහි යම් කොටසක හෝ ක්‍රියාකාරීත්වය අත්හිටුවන්නාවූ නීතියක් පැනවීම ; හෝ

(ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කරන්නාවූ නීතියෙන්ම ඒ වෙනුවට තව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවනු ලබන්නේ නම් මීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම පරිච්ඡින්න කරන්නාවූ නීතියක් පැනවීම ; හෝ

පාර්ලිමේන්තුව විසින් නොකළ යුත්තේය."

ගරු කථානායකතුමනි, ඉදිරිපත් කරනු ලැබූ මෙම යෝජනාව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ එහි යම් කොටසක හෝ ක්‍රියාකාරීත්වය කොතරම් දුරට අත්හිටුවන්නේද යන්න පිළිබඳව දැන් අපේ අවධානය යොමු කළයුතු වෙනවා.

මීට ඉහත දිනයේ කඩුවෙල ගරු මන්ත්‍රීතුමා පෙන්වා දුන්නා, මෙවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් ව්‍යවස්ථාවේ යම් කොටසක ක්‍රියාකාරීත්වය අත්හිටුවන බව. මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වන ව්‍යවස්ථාව අනුවයි. ඇත්තවශයෙන්ම, එම වගන්තියේ විධිවිධානවල අත්හිටුවීමක් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් සිදුවෙනවාද කියන එක පිළිබඳවයි. තමුත්තාන්සේගේ අවධානය යොමු කළයුත්තේ, එකී වගන්තිය අත්හිටුවීමක් පිළිබඳව මෙම යෝජනාවේ සඳහන් වන්නේ නැහැ. 1980 ඔක්තෝබර් මස 16 වන දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මේ ප්‍රජා අශක්ෂතා නියම කිරීම සහ ඒ පිළිබඳ යෝජනාව අකර්මන්‍ය කිරීමට, අවලංගු කිරීමට හා අනෝසි කිරීමට කියලයි, එහි සඳහන් වෙන්නේ. මේ ගරු සභාවට ඉදිරිපත් කර තිබෙන ඒ යෝජනාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වැනි ව්‍යවස්ථාව අත්හිටුවෙනවාද කියන එක පිළිබඳව අපේ සැලකිල්ල යොමු කරන්න ඕනෑ. ඒ මොකද කීවොත් 75 වැනි ව්‍යවස්ථාවේ (අ) අනුව ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වන නියයි :

(අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ එහි යම් කොටසක හෝ ක්‍රියාකාරීත්වය අත්හිටුවන්නාවූ නීතියක් පැනවීම ; හෝ

මේ ගරු සභාවට විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ ඉහත උපුටා දැක්වූ අන්දමේ යෝජනාවක් නොවෙයි. පාර්ලිමේන්තුවෙන් සම්මත වූණු යෝජනාවක් අකර්මන්‍ය කිරීමට, අවලංගු කිරීමට හා අනෝසි කිරීමටයි. මේ යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ, තවත් පැහැදිලි කරනවා නම්, 1980 ඔක්තෝබර් 16 වැනි දිනත්, 1980 ජනවාරි 11 වැනි දිනත් තුන් දෙනෙකු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගෙන ඇති ප්‍රජා අශක්ෂතා පිළිබඳ යෝජනා සම්මතයන් අකර්මන්‍ය කිරීමට, අවලංගු කිරීමට හා අනෝසි කිරීමට ඉල්ලන යෝජනාවක් විනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසියම් විධිවිධානයක ක්‍රියාකාරීත්වය අත්හිටුවන්නාවූ යෝජනාවක් නොවෙයි, මේක.

ගරු අගමැතිතුමා ඉදිරිපත් කළ අදහස වූණේ, මේ යෝජනාවේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමහර වගන්තිවලින් පැවරෙන බලය පිළිබඳව සීමාවක් ඇති වෙනවාය යන්නයි. " ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල පනත් කෙටුම්පත් " සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන 84. (1) ව්‍යවස්ථාවේ මෙසේ දැක්වෙනවා :

84 (1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධිවිධානයක් සංශෝධනය කිරීම සඳහා හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම සඳහා හෝ නොවන, එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධිවිධානයකට අනුකූල වූ පනත් කෙටුම්පතක්, 82 වන ව්‍යවස්ථාවේ (1) වන අනුව ව්‍යවස්ථාවේ හෝ (2) වන අනුව ව්‍යවස්ථාවේ හෝ නියමයක්ට අනුකූලව ක්‍රියා නොකොට පාර්ලිමේන්තුවේ තහනම් පනුයට ඇතුළත් කළ හැක්කේ ය."

දැනට වසරකට ගෙවනු ලබනුයේ රුපියල් සියයක පාවහන් දීමනාවකි. මෙහි රුපියල් සියයෙන් පාවහන් කුට්ටි දෙකක් හා මෙය කුට්ටි හතරක්වත් ගැනීම අවශ්‍යයි. එහෙත් යොබ්‍ය අමාත්‍යවරයා පවසන්නේ 1981 දී පාවහන් දීමනා රුපියල් සියයක් වැඩි කළ බවයි. නමුත් එම රුපියල් සියයේ දීමනාව ලැබුණේ 1980 සැප්තැම්බර් සිටයි. එහිදී සිදුවූයේ රුපියල් තිහේ දීමනාව රුපියල් සියය දක්වා වැඩි කිරීමකි. මෙය සිදුවූයේ නිකමු මොට 1979 සැප්තැම්බර් 01 වන දින සිට දින පහක් කෙරෙහි පසලා සේවයට වාර්තා කිරීමෙන් පසුය. ඒ අවස්ථාවේදීත් කෙරෙහි පසලා ගෙන සේවයට පැමිණෙන්න සිදු වූණි. එද ඇමති මණ්ඩලය රුපියල් සියයක් දීමට තීරණය කළත් එය ක්‍රියාත්මක කිරීමටත් හය මසකට වඩා කාලයක් ගත වූණි. යොබ්‍ය අමාත්‍යාංශය දැන්වූ මේ වැඩපිළිවෙළ නිසා අමාත්‍ය මණ්ඩලයේ තීරණය ක්‍රියාත්මක කරවීමටත් 1980 ජූලි 07 හා 08 යන දින දෙක විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට ද සිදු විය.

පර්සි සමරවීර මහතා (නියෝජ්‍ය ස්වදේශ කටයුතු ඇමතිතුමා)
 (ශ්‍රී ලංකා විපක්ෂ නායකයාණන්ගේ නායකයාණන්) (Mr. Percy Samaraweera—Deputy Minister of Home Affairs)
 මය හමුදරුවන්ගේ වාර්තාව හේද ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (ශ්‍රී ලංකා විපක්ෂයේ නායකයාණන්) (Mr. Lakshman Jayakody)

හමුදරුවන්ගේ එකක් නොවේ. වෘත්තීය සමිති කටයුතු කරන අපි ඒ වෘත්තීය සමිතියෙන් කරුණු අහනවා. අනිකුත් වෘත්තීය සමිතිවලින් අහනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිතියෙකුත් අහනවා. ඒ ගැන එකකින්ම අහල තමයි අපි මේ ප්‍රකාශය කරන්නේ.

අතිකාල දීමනා ලබා ගැනීම. අතිකාල දීමනා සඳහා දැනට හෙදියකට ගෙවනු ලබනුයේ රුපියල් තුනේ සිට පහ දක්වා මුදලකි. සමහර විටක මෙහි මුදල ලබා ගැනීමට බස් වියදම රුපියල් 15 ක් 20 ක් ගෙවා රෝහලට පැමිණීමට ද සිදුවනු ඇත. ඒ නිසා දීර් ගැන්වීමක් වශයෙන් ඔවුන් ඉල්ලා සිටියේ හෙදියකට පැයකට රු. 15 ක දීමනාවක් ගෙවන ලෙසය.

නිල ඇදුම. දැනට හෙදියකට සපයා ඇති නිල ඇදුම පොදුගලික ආයතනවලට පවා සීමාවී ඇත. මෙය නිල ඇදුමේ ගෞරවය කෙලෙසී යන්නකි. එබැවින් ඔවුන් ඉල්ලනුයේ පෙරාතුව නිවු ගැලවියා රෙදිවලින් සමන්විත නිල ඇදුමකි. දැනුත් රාජ්‍ය පරිපාලන වකුලේඛ අංක 278 න් අනෙකුත් සේවකයින්ට මැහුම් ගාස්තු ගෙවීමත් හෙදියකට මැහුම් ගාස්තු ගෙවනු නොලැබේ. එය සාධාරණද කියා මම ගරු ඇමතිතුමාගෙන් අහන්න කැමතියි.

මෙහි ඉල්ලීම් ඉල්ලා ඔවුන් අසායන විරෝධතා ව්‍යාපාරයක යෙදෙන විට ඔවුන් මර්දනය කිරීම සඳහා රජය හෙද විරෝධතා ව්‍යාපාරය රාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් ලෙස හඳුන්වා විනයානුකූලව දඬුවම් පැමිණවීමට පියවර ගෙන තිබීම ඉතාම අසාධාරණයි. විනයානුකූල දඬුවම් දීම අසාධාරණ යයි මම කියන්නේ ඒ නිසයි.

වෘත්තීය සේවාවක් ලෙස ස්ථාපිත කිරීම. 1975 ජූලි මස කැබිනට් තීරණයක් අනුව හෙද කාර්ය මණ්ඩලය අතුරු වෛද්‍ය සේවාවෙන් ඉවත්කොට ශ්‍රී ලංකා ඒකාබද්ධ හෙද සේවාව " වශයෙන් වෙනමම වෘත්තීය සේවාවක් ලෙස ස්ථාපිත කරන ලදී. එහෙත් එවකට ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවාව වැනි වෘත්තීය සේවාවන්වලට ගෙවන ලද විශේෂ දීමනා හෙද සේවයට නොගෙවන ලදී. එකිනම වැටුප් සමාලෝචන කමිටු නිර්දේශවලින් වෙනත් වෘත්තීය සේවාවන්ට ගෙවන ලද දීමනාවන් වැටුපට එකතු කළද හෙද සේවාවට එය නොලැබුණි. මෙම අසාධාරණය ඉවත් කර වෘත්තීය වැටුපක පිහිටුවීම ප්‍රධානතම ඉල්ලීමක් වූණි.

හෙදියන්ගේ සේවක සංඛ්‍යාව ගැන කල්පනා කරගෙන යන විට ඔවුන්ගේ වැඩිවීම සිදුවී තිබෙන්නේ මෙන්න මේ විධියටයි :

1979 ද 6638 යි ; 1980 ද 6834 යි ; 1981 ද 6437 යි ; 1982 ද 6931 යි ; 1983 ද 7112 යි.

ආයතන සංග්‍රහයේ vii වැනි පරිච්ඡේදයේ 4 ඡේදයේ දක්වෙන 4 : 1, 4 : 3, 4 : 3 : 2 ආදී නියෝග පරිදි වැටුප් පරිවර්තනයක් සිදුකිරීමේදී තව වැටුප් ක්‍රමයෙන් හෙදී මණ්ඩලයට සැලකිය යුතු වැටුප් වාසියක් අත් නොවෙනවා ඇත. මෙම නියෝගයන් යටතේ එක් වැටුප් වර්ධක වාසියක් ලැබෙන පරිදි වැටුප් ක්‍රමයේ පිහිටුවනු ලබයි.

වැටුප් ක්‍රමයක ආරම්භක වැටුප් තලය වැඩිකිරීමෙන් සේවයේ හෙදී ඉන්නා සේවකයින්ට කිසිම වාසියක් නොලැබෙන අතර රජයට විශාල මුදලක් එකවර වැය කිරීමට සිදු නොවනවා ඇත.

වෛද්‍යාචාර්ය රංජිත් අතපත්තු මහතා
 (Dr. Ranjith Atapattu)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රජයට හුඟක් වැය වෙනවා යයි කීවේ මොකක්ද ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (ශ්‍රී ලංකා විපක්ෂයේ නායකයාණන්) (Mr. Lakshman Jayakody)

තව වැටුප් ක්‍රමයේ ආරම්භක වැටුප් තලය වැඩි කිරීමෙන් සේවයේ හෙදී ඉන්නා සේවකයින්ට කිසිම වාසියක් ලැබෙන්නේ නැහැ. අර ඉහළ මට්ටම්වල සිටින අයට කිසිම වාසියක් ලැබෙන්නේ නැහැ. ඒ වාසිය ලැබෙන්නේ පහළ මට්ටම්වල අයටයි. ඒ කියන්නේ මේ වාසිය ලැබෙන්නේ කාලාන්තරයක් සේවය කළ අයට නොවේයි අද ඊයේ සේවයට ගිය අයට පමණයි කියන එකයි.

හෙදී නිලධාරීන්ගේ ලෙස II ශ්‍රේණියේ ' ආ ' (Gr. II, Seg. B) බණ්ඩියට ප්‍රථම පත්වීම ලබන හෙදියකගේ ආරම්භක වැටුප මසකට රු. 785/= සිට මසකට රු. 875/= දක්වා වූ පියවරකට වැඩිකර තිබීමෙන් සේවයේ නියුතු හෙදියන්ට ලැබෙන වැටුප් වාසියක් නොමැත. තම ප්‍රථම පත්වීම ලැබීමෙන් පසුව අවුරුදු 3 ක සේවය කර ඇති හෙදියකට තව වැටුප් ක්‍රමය යටතේ මසකට රු. 15/= ක් වැඩිවී ඇත.

හෙද සේවාවට ඇතුළත්ව අවුරුදු 10 ට පසු II ශ්‍රේණියේ ' අ ' බණ්ඩියට අත්තර්ග්‍රහණය කරනු ලබන හෙදියන් (නිර්බාධක උසස්වීම් ක්‍රමය මත අවුරුදු 10 ක සේවා කාලය සම්පූර්ණ වීමෙන් අනතුරුව වැටුප් වර්ධක 03 ක් ඉහළින් තැබීම අනුව) අවුරුදු 14 ක සේවාකාලයක් සම්පූර්ණ කිරීමේදී තව වැටුප් ක්‍රමය අනුව මසකට රු. 40 ක වැඩිවීමක් සිදුව ඇත.

II ශ්‍රේණියේ ' අ ' බණ්ඩියට ඇතුළත්ව අවුරුදු 5 ක් සේවයේ යෙදීමෙන් තව වැටුප් ක්‍රමයේ සමාන වැටුප් තලයක් ඇති නිසා වැටුප් වැඩිවීමට මසකට රු. 40/= කි. වැටුප් ක්‍රමයක ආරම්භක වැටුප් තලය වැඩි කිරීමෙන් සේවයේ යෙදී ඇති යොහොන් හෙදියන් ආරණී වැටුප් ක්‍රමයේ අදාල වැටුප් තලයක් පසුකර ඇති හෙයින් තව වැටුප් ක්‍රමයෙන් මසකට රු. 40/= කට වැඩි වැටුප් වාසියක් නොලබයි.

මසකට මෙසේ රු. 40/= ක් වැටුප් වර්ධකයෙන් වැඩිවුවද දැනට හෙදියන් රු. 20/= හා රු. 30/= බැගින්වූ වැටුප් වර්ධක ලබන හෙයින් ඇත්ත වශයෙන්ම වැඩිවීම රු. 10/= ක් හෝ රු. 20/= කි.

අතිකාල දීමනා

අතිකාල දීමනා වශයෙන් පැයකට උපරිම රු. 8.10 ක් ලැබෙන බවට ඇමතිතුමා ප්‍රකාශ කර ඇත. එම රේඛ ගණන ලබාගැනීමට හෙදියන් තව වැටුප් ක්‍රමයේ උපරිමයට පැමිණිය යුතුව ඇත. ඒ අනුව හෙදියන් අවම වශයෙන් අවුරුදු 25 ට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පමණක් පැයකට රු. 8/= ක අතිකාල දීමනාවක් ලබා ගත හැක. එනම් හෙදියන් තව වැටුප් ක්‍රමයේ උපරිම වැටුප් තලය වන මසකට රු. 1,550/= කට පැමිණීමේදී රු. 8/= ක අතිකාල දීමනාවක් හිමිවේ.

තවද පැයකට පැය 1 1/4 රේඛ ගණනින් ගෙවන බැව් කලින් දක්වා ඇතද, මෙම රු. 8.10 ගණන් බැලීමේදී එය පැය 1 ට පැය 1 ක අතිකාල දීමනාවක් බැව් පෙනී යයි. ඒ අනුව පැය 1 ට පැය 1 1/4 ක් ගෙවන බැව් පැවසීමට සත්‍යක් නොවන බව පෙනී යනවා.

හරිඳු කොරයා මහතා (නියෝජ්‍ය රාජ්‍ය පරිපාලන ඇමතිතුමා)
 (திரு. ஹரிந்திர கொறையா — பொது நிர்வாகப் பிரதி அமைச்சர்)
 (Mr. Harindra Corea-Deputy Minister of Public Administration)
 Mr. Deputy Speaker, may I know from what the
 Member is reading ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

I am reading from my own notes.

නියෝජ්‍ය කථානායකතුමා
 (பிரதிச் சபாநாயகர் அவர்கள்)
 (Mr. Deputy Speaker)

Carry on, please. We have 13 questions in all.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

Yes, Sir. We are haveing adjournment questions.

පාවහන් දීමනා

දැනට රාජ්‍ය සේවාවේ නියුතු බයිසිකල් පණිවුඩ කරුවන්ට පවා ඒ ඒ දෙපාර්තමේන්තු මගින් කාකි මේස් හා සපත්තු සපයනු ලබයි.

සපත්තු කුට්ටමක් සඳහා ලංකා සම්භාණ්ඩ සංයුක්ත මණ්ඩලයට රු. 199/= ක් දැන් ඒ ඒ දෙපාර්තමේන්තු විසින් ගෙවනු ලබයි. මේස් රජයේ සැපයීම් දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන අතර ඒ සඳහාද රු. 20/= ට ආසන්න මුදලක් රජයේ සැපයීම් දෙපාර්තමේන්තුවට ගෙවනු ලබයි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙය බෙරුවක් කර තිබෙනවා යයි කියනවා. නමුත් සැහීමකට පත් වන්නට පූර්වක් වේයයි මම හිතන්නේ නැහැ. ඇත්ත තර්ජනාත්මක ලෙස මේ කටයුත්ත කරන්නට ගියොත් ගරු ඇමතිතුමා අමාරුවේ වැටෙන්නටත් ඉඩ තිබෙනවා.

නියෝජ්‍ය කථානායකතුමා
 (பிரதிச் சபாநாயகர் அவர்கள்)
 (Mr. Deputy Speaker)

Are you asking Question No. 1 because you have already asked question No. 2 ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

Yes, Sir.

නියෝජ්‍ය කථානායකතුමා
 (பிரதிச் சபாநாயகர் அவர்கள்)
 (Mr. Deputy Speaker)

I thought you will keep to this order.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

What is this order, Sir ? That is not prepared by us. I do not know who has prepared that. We ask questions from each inister separately. First, I asked the Minister of Health. Now I will ask the Minister of National Security.

මම ජාතික ආරක්ෂාව පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසීමට කරුණු තුනක් ඉදිරිපත් කර තිබෙනවා. පලමුවෙනි කාරණය මේකයි :

1985 වර්ෂයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගන්නා ලද මහනුවර, කුඹුරේගම, කන්දකුඹුරේ පදිංචි යූ. ඩී. ලක්ෂ්මන් මෙනවිය එම සේවය සඳහා තෝරා ගැනීම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් අනුමත කර නැති බව 1985 ජූලි මස 10 දින වාචික පිලිතුරු සඳහා අපේක්ෂිත ප්‍රශ්නයකට දුන් පිලිතුරෙහි සඳහන්වූ බව දන්නවාද ? එම තෝරා ගැනීම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අනුමත නොකරන ලද හේතුව කුමක්ද සඳහන් කරනවාද ? එසේ නොවේ නම් ඒ මන්ද ?

මේ කියන තැනැත්තිය රාජ්‍ය විරෝධී කටයුත්තක් කර තිබෙනවාද ? ඇය චුස්තවාදයට අයුරු වී තිබෙන කෙනෙක්ද ? එහෙම නැත්නම් පසු බිමේ කලහකාරී අදහස්—

ලලීන් ඇතුලත් මුදලි මහතා
 (திரு. லலித் அத்துலத்முதலி)
 (Mr. Lalith Athulath Mudali)

I rise to a point of Order on this. A question was asked, the answer was given. You did not exercise your right of supplementary questions. My point of Order is this : Standing Orders do not permit an Adjournment matter to be raised on a question. All you can do is to ask another question or ask a supplementary question. On the same question once an answer has been given and accepted, how can you ask again ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

Sir, what I want to know is this. The rule is, you can ask a question within a period of six months. There is a rule like that. I do not know whether you have changed the Standing Orders.

නියෝජ්‍ය කථානායකතුමා
 (பிரதிச் சபாநாயகர் அவர்கள்)
 (Mr. Deputy Speaker)

Not in the same session. This is the same session, I believe. Why create these problems ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

I know, Sir, I will not challenge you.

ලලීන් ඇතුලත් මුදලි මහතා
 (திரு. லலித் அத்துலத்முதலி)
 (Mr. Lalith Athulath Mudali)

If the hon. Member asks that question in the Consultative Committee I am prepared to look into it and give it to him. I am on a more principled issue.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

That question was asked in Parliament. That is why I want to bring it up in Parliament. If not, I would have certainly asked that at the Consultative Committee.

There were so many things that I did not give publicity here. I never do it. There are things that I never give out here. I only give them out at the Consultative Committee.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please ! Standing Orders 31(ii) says this : "A Question fully answered must not be asked again during the same session".

Please take it in the sense it means.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Yes, Sir ; I certainly agree. I will do not that. But I just want to find out from the Hon. Minister why it was done and let him explain, because there was a question asked. My third matter is in the form of a question but in future it would be in the form of a Motion.

Will the Hon. Minister explain whether an anti-drug fund has been established under the auspices of the Dangerous Drugs Board headed by Mr. Hema Weerasinghe, S.P. to combact the drug menace ? Will he also give the names of the controllers of the Fund ? I ask this question because I am made to understand that this is being done by individuals who are not in the police service or in the Dangerous Drugs Board's service. I say that this work should be handled by people who are competent in this line of work.

Today I find that some people who pose off as anti-drugs people are the very people who deal in drugs. I say this because I know about it. I know of a trader who used to say that he was an anti-drugs man and wanted to bring down methadone into this country to counteract the drug menace, but untimately we found that he was the very man who used to bring opium here. On the one hand, this particular trader brings opium into this country and on the other hand he wants to bring methadone to counteract opium. Therefore, we would like to have a clarification with regard to these matters.

There are big businessmen who are involved in the drug racket and there are also big businessmen who are involved in the anti- drug racket. If you inquire you will find that they have connections with each other or that they are friends. Therefore, I would like the Hon. Minister to let us know as to who controls these drugs activities and the fund that has been established.

There is another matter that I wish to raise. I brought this matter to the notice of the Hon. Speaker in the presence of the Secretary General of Parliament the day before yesterday. A few minutes ago they stirred up a hornets' nest and said that the question cannot be raised within the same session. Look at my plight.

1985 ජූලි 10 වෙනි දින වාචික පිළිතුරු අපේක්ෂිත අංක 228/85 ප්‍රශ්නයට ලැබුණු පිළිතුරු ශ්‍රී ලංකා පොලීසියට උපදෙස් ගැනීම පිණිස ජයායෙල් ජාතිකයන් දෙදෙනෙකුගේ සේවය ලබාගෙන තැනී බවයි. කවුද එතෙම කීවේ ? ජාතික ආරක්ෂාව පිළිබඳ ඇමතිතුමාගෙන් මට ලැබී තිබෙන පිළිතුර මෙකයි.

"Has the assistance of two Israelites been obtained to advise the Sri Lanka Police ?"

The Answer I got was "No." So this is what I say –

1985 මාර්තු මාසෙ 22 වෙනිද මැද කොළඹ මන්ත්‍රීතුමා (එම්. හළීම් ඉෂාක් මහතා) විසින් අසන ලද අංක 33/85 දරණ ප්‍රශ්නයට ලැබුණු පිළිතුර අනුව පොලීසියට උපදෙස් දීම පිණිස ජයායෙල් ජාතිකයන් දෙදෙනෙක් සිටින බව සඳහන් වී තිබෙනවා.

"(a) (vi) how many of them were given employment as "consultants" or "experts" and to which Ministry or State organization were the Israelis attached and how many were allowed to work for private employers ?"

ඒ සඳහා දුන් පිළිතුර මෙකක්ද ?

"(vi) Three experts prepared a report for the Ministry of Mahaweli Development on a rural development project and two advised the Police on the gathering of intelligence."

Now, Sir, at that time they said that two experts were asked to gather intelligence for the police, but subsequent to that they said no one came. Now, who is telling the truth ? Is it the Ministry of foreign Affairs or is it the Ministry of Naitional Security ? It is in question form. So I would like to know what the exact position is, because I think the person who is dealing with police affaris is the Hon. Minister of National Security. He must let us know about this matter, because here the Ministry of Foreign Affairs says that the experts have been utilized.

ලලීත් ඇතුලත් මුදලි මහතා
(திரு. லலித் அத்துலத்முதலி)
(Mr. Laliith Athulath Mudali)

But I feel that the hon. Member for Attanagalla has accepted that the answer given on my behalf is correct. So I rely on the hon. Member to say that my answer is correct.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

But I would like to know whether it is correct. You can win on a debating point –

ලලීත් ඇතුලත් මුදලි මහතා
(திரு. லலித் அத்துலத்முதலி)
(Mr. Lalith Athulath Mudali)

It is not a debating point. I am going on your word.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

– but the fact remains that there were two intelligence officers, though you say it was not so. Now, who is telling the truth ? I am not saying that you are saying an untruth or anything like that, but anyway this

[ලක්ෂමන් ජයකොඩි මහතා]

is where I say the right hand does not know what the left hand is doing. When we ask a question from the foreign affairs angle we get one reply and when we ask the same question from another Ministry in the same Government we get a reply quite contrary to the former reply. So I think this type of thing must stop, because this is a fantastic way of doing things. That means there is no co-ordination.

ලලිත් ඇතුලත් මුදලි මහතා
(ශ්‍රී ලංකා, ලලිත් අත්තුල්ලාඩාලි)
(Mr. Lalith Athulath Mudali)

Is this the identical question? Make sure of it, because I am not sure that it is the identical question.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී ලංකා, ලක්ෂ්මන් ජයාජයාකොඩි)
(Mr. Lakshman Jayakody)

You cannot split hairs over this, when I say it is the Police Department it is the Police Department.

1985 ජූලි මස 7 වැනි දින 'දවස' පුවත්පතේ 'දෙමළ පළාත්වලට ස්වාධීනත්වය දිය යුතුය' යන ශීර්ෂය යටතේ සඳහන් වාර්තාව පිළිබඳව මේ රජයේ අදහස් කුමක්ද කියා මම ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් දැන ගැනීමට කැමතියි. එම වාර්තාව රජය පිළිගන්නවාද නැද්ද කියා මා දැන ගැනීමට කැමතියි. මෙම වාර්තා එක්තරා තවදිල්ලි තුවරන්, ලංකාවේ ඒවා නම් ගැනීමට පුළුවන්. 'ලංකා පුවත්' මගින් ලැබෙනවා නම් ඒ ගැන කාගෙන් හෝ අහන්න පුළුවන්. දන් හැම වාර්තාවක්ම වාගේ කියන්නේ 'ලංකා පුවත්' වාර්තා කරනවාය කියලයි. ඇත්තවශයෙන්ම දන් 'ලංකා පුවත්' කියන ඒවා පිළිගන්නත් බැහැ. මොකද, එය තුන් හතර දෙනෙකුගේ පොද්ගලික ආයතනයක්. දන් 'ලංකා පුවත්' කියන එක සෑම දෙනාම වාගේ කියනවා. ඊට වඩා හිතියෙනුත් කියනවා. නමුත් මේ 'ලංකා පුවත්' වාර්තාවලින් කියන දෙවල් නම් කිසිම කෙනෙකු විශ්වාස කරන්නේ නැති බව පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනෑ. එම නිසා විදේශිකයන් කියන ඒවා විශ්වාස කරන්න අපට සිදු වී තිබෙනවා. 'ලංකා පුවත්' මගින් කඩුරුවත් විශ්වාස කරන්නේ නැති ඒවා ප්‍රචාරය කරනවා.

යම් දෙයක් ප්‍රචාරය කරන විට එහි යම් විශ්වාසනාවක් තිබෙන්න ඕනෑ. එයට හේතුව මෙන්න මෙයයි කියා කියන්න ඕනෑ. මේවා මේ විධියට ප්‍රචාරය වී තිබෙනවාය කියා මපපු කරන්න ඕනෑ. 1985 ජූලි මස 11 දින 'දවස' පුවත් පතේ මේ විධියට සඳහන් වී තිබෙනවා :

'දෙමළ පළාත්වලට ස්වාධීනත්වය දිය යුතුය'
ගුණානන්ද කොට්ටේ ජී ඩී ඒ ඉන්දියා ගුවන් විදුලිය කියයි

10 ද තවදිල්ලිය.
(රොඩ්වර්)

දෙමළ ජනයා වැඩිපුර වෙසෙන පළාත්වලට යම් ස්වාධීනත්වයක් දිය යුතුය යන්න ශ්‍රී ලංකාව විසින් ගුණානන්දේ පවත්වන සාම සාකච්චාවලදී යෝජනා කර ඇතැයි ඉන්දියා ගුවන් විදුලිය ජයේ වාර්තා කළාය.

දිස්ත්‍රික් සභා මගින් දෙමළ ජනතාවගේ ආහාර, ඉඩම්, අධ්‍යාපනය සහ රැකියා සම්බන්ධව වැඩි බලතල පැවරීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිස යෝජනා කර ඇති බව ඉන්දියා ගුවන් විදුලිය තිබේදැන සොව ගැන.

ජයේ පැවැත්වූ සාකච්චා වලදී ලංකාවේ රඳවා ගෙන සිටින දෙමළ ත්‍රස්තවාදීන් නිදහස් කිරීමටද පියවරගෙන ඇතැයි ගුණානන්ද සාම සාකච්චාවලට සහභාගි වන ත්‍රස්තවාදී කණ්ඩායම්වල නියෝජිතයෝ පැවසූ බව සඳහන් කරයි.

මේ ප්‍රවෘත්තිය අනුව 10 වැනිදා ත්‍රස්තවාදීන් එළියට දමනවාය කියා ගුණානන්දේ නිරණය කළාලු. නමුත් අපි ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. රැ. එළිවෙත විට මේ රටේ ත්‍රස්තවාදීන් හයසිය ගණනක් නිදහස් කළා එමණක් නොව, ඇදිරි නීතියත් ඉවත් කළා.

ජී. වී. පුච්චිලමේ මහතා (නියෝජ්‍ය වහිතා කටයුතු හා ශික්ෂණ රෝහල් පිළිබඳ ඇමතිතුමා)

(ශ්‍රී ලංකා, ජී. ඩී. ඩී. පුච්චිලමේ—මාතෘ අග්‍රාමාත්‍ය, පොදු සහ සුවස්ථාපන ආරක්ෂා පීච්චි අග්‍රාමාත්‍ය)
(Mr. G. V. Puchinilame - Deputy Minister of Women's Affairs and Teaching Hospitals)

අම්මටයි, පුතාටයි දෙන්නටම එන්න එපා කියලා තිබෙනවා, මේ වැඩිය ඉවර වෙනතෙක්. හරි පල් එක.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී ලංකා, ලක්ෂ්මන් ජයාජයාකොඩි)
(Mr. Lakshman Jayakody)

තවද, ලංකාවේ සිටින ත්‍රස්තවාදීන් 554 ක් දෙකා නිදහස් කිරීම පිළිබඳව සලකා බලාගෙන යන බවද එම වාර්තාවෙන් කියවෙනවා. මම ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් දැන ගැනීමටයි, මෙය ඉදිරිපත් කරන්නේ. මෙම ප්‍රකාශනය ගැන මේ රජය කුමක්ද කියන්නේ? රජය මෙම ප්‍රවෘත්තියේ සඳහන් කරුණු පිළිගන්නවාද? මේවා පිළිගෙන කටයුතු කරන්න සූදානම් වෙලා තිබෙනවාද?

අනන්ද දසනායක මහතා
(ශ්‍රී ලංකා, අනන්ද දසනායක)
(Mr. Ananda Dassanayake)

ගරු නියෝජ්‍ය කථානායකතුමා, ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ප්‍රශ්නයක් ඇසීමට මා කල් දී තිබෙනවා. එම ප්‍රශ්නය නම් 1985.07.05 වැනි දින 'සත්' පත්‍රයේ "නොන්ඩමන් මහතාගේ ඉල්ලීම රජය පිළිගන්නා ලදී" යන සිරස්තලය යටතේ පළ වූ ප්‍රවෘත්තිය අනුව පහත සඳහන් කරුණු දැන ගැනීමට මම බලාපොරොත්තු වෙමිනවා. ඉහත කී ප්‍රවෘත්තිය ගරු ග්‍රාමීය කර්මාන්ත ඇමතිතුමා විසින් කරන ලද ප්‍රකාශයක් ඇසුරින් පළවීම නිසා මෙබඳු ලෙස වත්මන් රජය වතු වල ලයිට් කාමර ඒ ඒ ලයිට් කාමරවල පදිංචි අයට සිත්තක්කර හෝ බඳු වශයෙන් හෝ පවරා දීමට යන්නේද? මෙම ප්‍රවෘත්තිය අනුව එම වතු වල පදිංචි අයට, ඉන්දියානු සම්භවයක් ඇති අයට, පුරවැසිකම පවා නැති අයට රජයේ ඉඩම් හා නිවාස පවා දීම නිත්‍යානුකූල වේද? උඩරට ගැමි කොමිෂන් සභාවේ යෝජිත ගම් පුළුල් කිරීම සඳහා වතු වලින් ඉඩම් ලබා ගැනීමට හෝ ගම් පුළුල් කිරීමට අවශ්‍ය ඉඩකඩම් ලබා ගැනීමට අපට අවස්ථාවක් ලැබේද? ගරු අග්‍රාමාත්‍යතුමා මේ කරුණු ගැන පැහැදිලි විස්තරයක් කරන්නේද? එම පුවත්පතේ සඳහන් ප්‍රවෘත්තිය මෙයයි :

I quote from the "Sun" newspaper of 5th July 1985 :
Govt. accepted Thondaman's request

ESTATE WORKER WOULD BE A HOUSE OWNER

The Government has accepted in principle the request to make estate workers the owners of the houses they occupy, Rural Industrial Development Minister S. Thondaman said on Sunday.

Mr. Thondaman told a workers' seminar at Hatton on Sunday "The Government has conferred ownership to the occupants of the government flats, I asked that a similar facility be conferred on the plantation workers. I am happy the Government readily acceded to my request".

Thanking the Government for accepting the policy of the removal of all discriminations heaped on the plantation workers all these years the Ceylon Workers' Congress leader appealed to the estate workers to rally round his organisation to win their lost rights.

"The CWC is the only organisation that functions as a political party and a trade union. It is dedicated to win political and economic rights of the plantation workers. We are struggling for the political rights of the 95,000 stateless persons. On the economic front our fight is for equal pay equal benefits and equal facilities as the workers of other sectors", he said.

Mr. Thondaman said the CWC has extended its activities among the plantation workers who were settled in the northern and the eastern provinces and among those who have migrated to India."

තවදුරටත් ඒ සම්බන්ධයෙන් කියා තිබෙනවා. ඒ වික කියවීම අවශ්‍ය යයි මා කල්පනා කරන්නේ නැහැ. මෙහිදී මට දැනගන්නට වුවමනා කරන්නේ කැබිනට් මණ්ඩලය මේ වාගේ තීරණයක් ගන්නා කියන කාරණයයි. වතු සම්කරුන්ට සම්බන්ධයෙන් ඒ වාගේ තීරණයක් ගන්නට ඉස්සර අපේ ගම්වල මිනිසුන් පදිංචි කරවීම ගැන තීරණ ගන්න මිනැ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා ගෙනැවිත් තිබෙනවා. උඩරට ගැමි පුතරුන්භාවන කොමිෂන් සභාවේ වාර්තාව. මා ඒක කියවා බැලුවා. එහි අඩංගු කාරණා සම්බන්ධයෙන් සම්පූර්ණ විවෘතව වෙතත් දවසක ගන්නට මා බලාපොරොත්තු වෙතවා. ඒ තරමට එහි අඩංගු කාරණා අපට වැදගත් වෙතවා. "කැනේඩියන් පෙසන්ට්‍රි කොමිෂන් ඊපොට්-සෙෂන්ලෑ ජේපර් 1951"-නැමැති මෙම වාර්තාවෙන් එම ගම් දිසුණු කරන ආකාරය පැහැදිලි කර දී තිබෙනවා. අපේ ගරු අගමැතිතුමා කියන්නේත් ගම දිසුණු කරන්නට මිනැ බවයි. නමුත් මෙතැනදී මතු වන ප්‍රශ්නය මේකයි.

I think the Hon. Minister of Rural Industrial Development has said that the Government has accepted his request to give the line rooms to those workers who are staying in those line rooms. In that case what is the guarantee that you are going to give to the villagers? How can you satisfy the villagers? Priority should be given to the villagers' requests. They are requesting, they are demanding lands specially in my area because some people are being ejected from those areas and not given land. Mr. Thondaman - I am sorry to mention his name - has requested that these line rooms should be given and he says that this request has been accepted by the Cabinet. I do not know. The Hon. Prime Minister must reply to this.

When one family unit is given half an acre of land the family members who are living with the family, when they get married and leave the family, can also request for a line room or a piece of land.

ජී. වි. පුංචිතිලමේ මහතා
(නි.ප. සී. ඩී. ඩී. පුංචිතිලමේ)
(Mr. G. V. PUNCHINILAME)
සිංහල මිනිසුන්ට තේරෙන ගාණවෙන් කථා කරනවා නම් ගොදයි.

ආනන්ද දසනායක මහතා
(නි.ප. ආනන්ද දසනායක)
(Mr. Ananda Dassanayake)
මම එහෙම කථා කළේ ග්‍රාමීය කර්මාන්ත ඇමතිතුමා සභාවේ ඉන්න තිසයි.

ජී. වි. පුංචිතිලමේ මහතා
(නි.ප. සී. ඩී. ඩී. පුංචිතිලමේ)
(Mr. G. V. PUNCHINILAME)
එතුමා බොරුවට ඉන්නේ, ගොර්වකු වගේ.

ආනන්ද දසනායක මහතා
(නි.ප. ආනන්ද දසනායක)
(Mr. Ananda Dassanayake)
මම ඒක දන්නෙ නැහැ. එතුමා ගැන තමුත්තාන්ගේ හුඟක් දුරට දන්නවා.

ජී. වි. පුංචිතිලමේ මහතා
(නි.ප. සී. ඩී. ඩී. පුංචිතිලමේ)
(Mr. G. V. PUNCHINILAME)
එයාට තේරුම් වැඩක් නැහැ. අපට තේරෙන්න කථා කරන්නකො.

ආනන්ද දසනායක මහතා
(නි.ප. ආනන්ද දසනායක)
(Mr. Ananda Dassanayake)
සිංහලයකු නොවන කෙනෙකුට පොඩ්ඩක් උදව් කරන්නයි, මම එහෙම කථා කළේ.

ජී. වි. පුංචිතිලමේ මහතා
(නි.ප. සී. ඩී. ඩී. පුංචිතිලමේ)
(Mr. G. V. PUNCHINILAME)
නැහැ, නැහැ. එයාට සිංහලයකු වාගෙයි දැන් අපි සලකන්නේ.

නියෝජ්‍ය කථානායකතුමා
(නි.ප. සී. ඩී. ඩී. පුංචිතිලමේ)
(Mr. Deputy Speaker)
Order, please!

ආනන්ද දසනායක මහතා
(නි.ප. ආනන්ද දසනායක)
(Mr. Ananda Dassanayake)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ ප්‍රශ්නය උඩ සිංහල ජනතාව, ගම්බද ජනතාව නැතිගෙන ඉන්නවා, අපෙන් ප්‍රශ්න කරනවා, මොකක්ද මේ කරන්නට යන්නේ කියා. මේ ඉඩම් දීමට පූර්විකම්මක් නැහැ. අතින් කාරණය, සමහර පුරවැසියන්ට සමහර තැන්වල ඉඩම් කවිවේරවල ඉඩම් දී තිබෙනවා. මම හිතන්නෙ නැහැ ගරු ග්‍රාමීය කර්මාන්ත ඇමතිතුමා එය ප්‍රතික්ෂේප කරයි කියා. එහෙම දීලා තිබෙනවා. එතුමාගේ වන්නෙම දීලා තිබෙනවා කැලී 24 ක් පමණ, පුරවැසිකම් තිබෙන අයට. ඒක ආණ්ඩුවේ ප්‍රතිපත්තියක්. අපි කාටවත් අසාධාරණයක් කරන්න කියන්නේ නැහැ. පුරවැසිකම් ලැබෙනවා නම් ඒ අයට අයිතියක් තිබෙනවා මේ රටේ ජීවත් වෙන්න. ඔහුට ජීවත් වෙන්න ඉඩමක් අවශ්‍යයි. ඒ වාගේම රැකියාවක් අවශ්‍යයි. අපි ඒක නැතැයි කියන්නේ නැහැ. නමුත් පුරවැසිකම් නැති අයත් ඉන්නවා. පසුගිය කාලයේ 95 දහක් සිටියා. ඔවුන්ගේ වැඩි වූ ප්‍රමාණය අනුව දැන් සමහර විට ලක්ෂ 2 ක් වරක ඇති. ඉතින් ඒ අයටත් දෙන්න මිනැ. ඒ අයත් ඉන්නේ ඔය ලැයිස්තුවක් කාමරවලට තබයි. මම අහන්න කැමතියි මොන ප්‍රතිපත්තියක් උඩද ආණ්ඩුව මේ සිද්ධාන්තයට, මේ තීරණයට ආවේ? මම දන්නෙ නැහැ ඇත්තද නැත්තද කියා. නමුත් මේක එතුමා කියා තිබෙන එකක්.

ජී. වි. පුංචිතිලමේ මහතා
(නි.ප. සී. ඩී. ඩී. පුංචිතිලමේ)
(Mr. G. V. PUNCHINILAME)
එහෙම තීරණයක් අරගෙන නැහැ.

ආනන්ද දසනායක මහතා
(නි.ප. ආනන්ද දසනායක)
(Mr. Ananda Dassanayake)

මම දන්නෙ නැහැ. මටත් දැනගන්නයි මිනැකම තිබෙන්නෙ. මොනවා වුණත්, උඩරට ගැමි පුතරුන්භාවන කොමිෂන් පැහැදිලි විස්තරයක් කර තිබෙනවා. විශේෂයෙන්ම ඒ ඉඩම් වතු ඒ කාලයේ සිටි සිංහලයන්ගේ. උඩ පළාතේ, මධ්‍යම පළාතේ, සබරගමු පළාතේ තිබුණු ඉඩම් එද ආණ්ඩුව ගත්තේ මුඩු බිම් පහක් ඇති කරලයි. 1840 සිට පටන්ගෙන. 1878, 1880, 1897 ආදී අවුරුදුවලදී වෙස්ට් ලැන්ඩ්ස් කියා නම් කර, අපේ මිනිසුන් හේන් ගොවිතැනට යොදා තිබුණු බිම්, මුඩු බිම් ගැටියට නම් කර ඒවා අරගෙන තිබෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, දැන් අපි කියන්නෙ මේකයි : මේ ගැමි පුතරුන්භාවන කොමිෂන් පැහැදිලි කර තිබෙනවා. ගොවියාගේ, ගැමියාගේ ජීවය ගොවිතැනය කියා. ඔහුට ඒක කරන්න පොඩ් ඉඩම් කැල්ලක් මිනැ. එකියා කරුණාකර ඒ ඉඩම් කැල්ල ඔහුට ලබා දෙන්න. ගරු අගමැතිතුමාට පූර්විකා ඒක කරන්න. එතුමාගේ විභාජනය අනුව එතුමා තීවස ලබා දෙන්නවා. අපේ ප්‍රදේශයේ තීවස ගැටුවා. මම අදත් එතුමාට ඒ ගැන සතුටින්න වෙතවා. අපි ඒකට සතුටියි.

නියෝජ්‍ය කථානායකතුමා
(නි.ප. සී. ඩී. ඩී. පුංචිතිලමේ)
(Mr. Deputy Speaker)

Order, please! The time is now 12 o'clock. Does the House agree to go on for another 15 minutes.

මන්ත්‍රීවරු
(අங்கුණිකරු)
(Members)
Aye!

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Hon. Member, how long will you take ?

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

I have two more questions.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Please make them short.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

ගරු අගමැතිතුමාට මම කියනවා පියවරක් ගන්නය කියා. මේ ප්‍රදේශයේ සිංහල ජනතාවටත්, දෙමළ ජනතාවටත්, මුස්ලිම් ජනතාවටත් ඒ අයගේ "එන්නික් රේමියෝ" එක උඩ, ජන අනුපාතය තැත්තම් වර්ග අනුපාතය උඩ ඉඩම් අරගෙන ඔවුන්ට තීව්‍ය ක්‍රමයක් සකස් කර දෙන්න. සියයට 72 ක් හෝ 75 ක් සිංහලයන්ට දෙන්න නම් ඉතුරු සියයට 25 ක් සියයට 13 ක් දෙමළ ජනතාවටත්, සියයට 8 ක් මුස්ලිම් ජනතාවටත් ඉතුරු එක අතිකුත් ජාතින්ටත් -

පර්සි සමරවීර මහතා
(திரு. பேணி சமரவீர)
(Mr. Percy Samaraweera)
එහෙම තමයි දීලා තිබෙන්නෙ.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

තැහැ, තවම තැහැ එහෙම එකක් ඇවිල්ලා. මම ගරු අගමැතිතුමාට කියන්නෙ, මේ පියවර ගන්නය කියලයි. අනෙක් අයගෙ සිත් දුණේය වන විධියට, ඒ අයගේ හිත් අමාරුවෙන විධියට, මේ පොළොවේ අවුරුදු තුන්දහක් පමණ ජීවත් වූ මිනිසුන්ගේ අයිතිවාසිකම් එක වරටම වළලා දමා අතින් අයට අවස්ථාව දෙන්න එපාය කියන එකයි මම කියන්නෙ. ඒ ගැන ගරු අගමැතිතුමාගේ පිළිතුර මම බලාපොරොත්තු වෙන්නවා.

ඊළඟට ගරු ජාතික ආරක්ෂක ඇමතිතුමාගෙන් අහන්න මම ප්‍රශ්නයක් කළ දී තිබෙනවා.

යාපනය ප්‍රමුඛ උතුරු හා තැගෙනහිර පළාත්වල ත්‍රස්තවාදී ක්‍රියාවන් සහ හර්තල් වැනි නීති විරෝධී පෙළපාලි යෑමක් සිදුව ඇති බව මේ සතියේ තොරතුරුවලින් හෙළි වී ඇති බව ජාතික ආරක්ෂක ඇමතිතුමා පිළිගන්නේද? රජයේ නිරායුධ ප්‍රතිපත්තිය නිසා, යුද්ධ හමුදාව හා පොලීසිය මැරවීර බලය - ත්‍රස්තවාදී ක්‍රියා - මැඩපැවැත්වීම සඳහා කිසියම් ක්‍රියා මාර්ගයක් ගැනීමට අපොහොසත්ව සිටින බවත් පිළිගන්නේද? දැනට මේ සතිය තුළ පවා, ඉන්දියාවේදී පුහුණුව ලත් දමරික ත්‍රස්තවාදීන් සිය ගණනින් ලංකාවට පැමිණීමත් සිටින බවත් පිළිගන්නේද? එබැවින් සාම කතා පසෙක තබා, නීති - රීති කඩන, මිනීමරන මේ ත්‍රස්තයන් මැඩීමට රජය වහාම පියවර ගන්නේද? එසේ පියවර නොගැනීමෙන් රජය කරන්නේ තවදුරටත් දමරිකයන්ට උතුරු - තැගෙනහිර පළාත්වල හිතුවක්කාර ලෙස හැසිරීමට හා දමරික ක්‍රියා කිරීමට අනුබල දීමක් නොවන්නේද? එසේ නොවේ නම් හේතු මොනවාද?

මම ඒ ප්‍රශ්න ටික අහන්න හේතුව මේකයි : 1985 ජූලි 10 වැනි ද 'සත්' පත්‍රයේ මේ විටියේ වාර්තාවක් පළ වී තිබෙනවා :

"INFLUX OF TERRORISTS TO THE NORTH

An increased flow of terrorists from India to the northern peninsula has been noted by security intelligence. Reports reaching the authorities in Colombo indicated that large numbers of terrorists were reappearing in Jaffna, giving rise to speculation.

Security sources said many demonstrations against the cessation of hostilities in the north during the last few days were led by armed terrorists. Most of them were in uniform and carried machine guns.

There were instances when they forced people walking on the streets to join the demonstrations. The intention of the terrorists was to create trouble by provoking the security forces, they said.

The sources said terrorists were believed to be of the view that any breakdown in the present situation in the north would help them at the Thimpu talks.

Shops and business places in Jaffna were open and transport services too were resumed yesterday.

Jaffna students demonstrated against the peace talks in Bhutan for six hours yesterday.

Both boys and girls took part in a series of processions through the town. They began at the Jaffna campus.

Meanwhile, two bomb explosions in Subramaniam Park last morning partially damaged the building.

Meanwhile, on Monday morning a group of unarmed youths stopped the Yal Devi at Paranthan by placing two tractors across the track, reports said.

The youths released the train two hours later, after taking into custody the tablet. No passengers were harmed.

Railway sources said the youths had told the driver that he should obey them within their areas of control.

Terrorists also shot dead a motorist for allegedly driving the vehicle so as to obstruct demonstrators in Jaffna.

A large number of persons participated in the protest marches which were staged in the Jaffna Peninsula on the first day of the Bhutan discussions, security sources said.

Protest marches were also staged on a large scale in the towns of Thinnavelly, Urumpirai, Narudhamadam, Gurunagar, Kodikamam and Nelliaddy. It is learnt that ninety-five per cent of the participants were school children.

At the commencement there had been only two to three hundred participants but later the number had increased rapidly. Security sources said that most of the school children have been made to participate by threats and putting fear into them.

High-ranking security officials feel that the ordinary people have joined in the protest marches on July 08, through fear of the threats made by the terrorists.

Terrorists had also stormed the Chundikulam Railway Station and taken away two barrels, a good trolley and some other equipment.

Ten terrorists had also entered the Fisheries Training Centre in Jaffna and looted fishing nets, furniture and fuel. It is learnt that the looted goods are worth about Rs. 14,000.

It was officially reported that up to yesterday, there were 3,529 Sinhalese and 10,983 Tamil refugees at the refugee camps in Trincomalee."

මම මෙහිදී අගත ප්‍රශ්නය මේකයි : දැන් රජය යම්කිසි සාකච්ඡාවකට ගිහිත් මේ රටේ අනාගතය සඳහා ඒ සාකච්ඡාව කරගෙන යනවා. එනකොට උඩට ජනතාව විශේෂයෙන්ම ඒ අයගේ ත්‍රස්තවාදී කායකයන්, අපි කිසිම විධියක දුර්ධමය තැත්වීම් සටන්කාමී ත්‍රස්තවාදී ක්‍රියා කරන්නේ නැහැයි කියා පොරොන්දු වී තිබෙනවා. මම හිතන විධියට මේ 'එරොස්' කියන කණ්ඩායම තමයි මේ සම්බන්ධ කටයුතු කරන්නේ. [බාධා කිරීමක්] Eelam Revolutionary Organization of Students (EROS) ඉරොස් 'ද', 'එරොස්' ද කියන්නට මම දන්නේ නැහැ. 'ඉරොස්' කරන්නයි තිබෙන්නේ. මේ අය දැන් මොනකින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? අපි "surveillance zone" ඒක තැත්වීම් ආවේක්ෂණ කලාපය අස් කලා. දැන් සැනෙන දුරට අස්කරලයි කියනවා.

මන්ත්‍රීවරු
(அங்கத்தினர்)
(Members)
නැහැ! නැහැ!

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

අපි දන්නේ නැහැ. තමුන්නාසේලාගේ ලංකා පුවත් සේවය දෙන තොරතුරුවලයි, තිබෙන්නේ. [බාධා කිරීමක්] මම දන්නේ නැහැ. ඇයි එහෙම නම් තමුන්නාසේලා ඒවා හාර දීලා තිබෙන්නේ? එහෙම නම් ගරු රාජ්‍ය ඇමතිතුමා ඒවා බලාගන්න ඕනෑ. තමුන්නාසේලා වග කියන පුද්ගලයා. ලංකා පුවත්වලින් එක එක විධියට කියනවා. ඒ ප්‍රදේශය මුද්‍රා තැරියාය කියා ලංකා පුවත් සේවයෙන් කියනවා. දැන් මසුන් මරන තැව්වලට හෝ මරු ආදියට එන්නට පුළුවන්ය කියනවා. ඉතින් තමුන්නාසේ ඒකට උත්තර දෙන්න.

ඊළඟට ඊසේ සිට ඇදීරී නීතිය අස්කලා. curfew lifted. එහෙම නම් එනකොට පොලීසියටත්, මිලිටරියටත් කිසිම බලයක් නැහැ. ඒ අය හීනඩව ඉන්නවා. මේ ත්‍රස්තවාදී කල්ලී ඒ අයට උසුළු විසුළු කරමුණි, ඒ අයට තර්ජනය කරමින් ඒ අය ඉදිරියෙන් යනවා. ත්‍රස්තවාදී කල්ලී මේ විධියට කටයුතු කරද්දී, ඊසේ කොටන්නේ 'සෙත් වලයි' දෙවස්ථානය ලඟදී 'ගෙලිත්තයිට' කීලෝ ග්‍රෑම් 152 ක් සමඟ ත්‍රස්තවාදීන් කීප දෙනෙක් අත් අඩංගුවට ගන්නාය කියා රේඩියෝ එකෙහුත් ප්‍රකාශ කලා. ඒ වාගේම ගරු රාජ්‍ය ඇමතිතුමා මේ ගරු සභාවේදීත් ප්‍රකාශයක් කලා. කීව්ව විධියට නම් ඒ අය වාහනයකින් ඇවිදිත් තිබෙන්නේ පොයින්ට පේදුරුවල සිටයි. ඒ වාහනය කාගේද කියන එක පරීක්ෂා කලාද කියන්නට අපි දන්නේ නැහැ. මොනවා වුණත් දැන් කොළඹටත් ඇවිල්ලා. ගරු රාජ්‍ය ඇමතිතුමා කීව්ව විධියට නම් ගරු ජනාධිපතිතුමාගේ කාර්යාල ගොඩනැගිල්ලත්, Defence Ministry එක තිබෙන ගොඩනැගිල්ලත් විනාශ කරන්නටයි. ඇවිදිත් තිබෙන්නේ. මේ විධියට කටයුතු සිදුවෙනවා නම් රජය ආරක්ෂා කරන්නට පැහැදිලි පියවරක් ගන්නට රජයට සිදු වෙනවා. හිතිය හා සාමය ආරක්ෂා කරන්නට, පියවරක් ගන්න ඕනෑ. ඒ මොකද? "cease fire" නම්. ආයුධ බිම තැබුවා නම් දෙගොල්ලන්ම ආයුධ බිම තබන්නට ඕනෑ. ඊට පසුව තමයි, සාම කථා කරන්නට ඕනෑ. මම එදත් කීව්වේ දරුණු ක්‍රියා ත්‍රස්තවාදී කටයුතු මැද සාම කථාවක් ඇති වෙනවා නම් ඒක වහර වැඩක් වෙත බවයි. එයින් කිසිම තීරණයකට එන්නේ නැහැ. අත්තිමට වෙන්නේ තවත් ත්‍රස්තවාදී ක්‍රියා සිදු කරන්නට ඉඩ තැබීමයි. ගරු ජාතික ආරක්ෂක ඇමතිතුමා මේ සම්බන්ධයෙන් විස්තරයක් කරාවියයි මම බලාපොරොත්තු වෙන්නවා.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Sir, this is a question for the Hon. Minister of National Security. I have given notice of it yesterday. I will make it extremely brief. It is more or less the same question that has been asked by the Hon. Member for Kotmale. Really, I could have asked this question from the Hon. Minister at the Consultative Committee, but I think it is only right that the people of this country are informed through this House as we are the custodians of

their rights. Sir, the people should be taken into confidence by the Government on this very important matter. The matter very briefly is this

Some weeks ago there was an announcement. Some called it a "cease-fire" and some called it a "cessation of hostilities". Whatever it might be, by and large and impression was created - I am not saying that the impression is untrue - that there was going to be a general cessation of hostilities between the Government and certain sections of the terrorists. Since the announcement was made, I believe, by the Hon. Minister of National Security, there have been a number of incidents small to rather dangerous ones, where we believe that this term "cessation of hostilities" has come to mean very little - from the killing of the Principal, St. John's College, Jaffna, to a number of other serious incidents. The whole picture that was built up about the cessation of hostilities seems to be diminishing day by day.

The most recent and disturbing news that has reached us is what was referred to by the hon. Member for Kotmale, which is that the terrorists have shifted their base of operations to North Sri Lanka from South India, and this has I think been validated by the fact that a large number of terrorist leaders have been spotted commandeering the hartal and the protests that took place in Jaffna a few days ago against the talks in Bhutan. We believe that, all the check-points on the Anuradhapura-Jaffna Road, excepting for the check-point at Elephant Pass, have been withdrawn. This is what we learn from the press. Recently 543 terrorist suspects who had been arrested under the Prevention of Terrorism Act have been released. The curfew in the North has been lifted. Right after that, yesterday we were informed by the Hon. Minister of State in the House that a large amount of explosives meant for the Presidential Secretariat had been discovered in Kotahena. This was apparently attributed to an organization that called itself the Eelam Revolutionary Organization of Students (EROS), which I believe are also participants at the Bhutan talks.

This entire picture, which is fragmented and nor very cohesive when you look at it, creates a wrong impression in the minds of the people that in fact the cessation of hostilities has been violated by the terrorists. I think it is the duty of the Government to take the people of this country into their confidence and make an official statement as to the number of incidents - murders and robberies - that have really taken place since the cessation of hostilities and really whether the terrorists have shifted their base of operations from India to Sri Lanka.

That is all I wish to ask the Hon. Minister of National Security. I would not have even asked him this question in view of the very delicate situation the

[අනුර බණ්ඩාරනායක මහතා]
 negotiations are at, but I thought it was the duty of the Opposition to keep the country informed by raising this question and getting a comprehensive answer from the Hon. Minister as to the violations of the cessation of hostilities by the terrorists and really whether it is as bad as reported in the press.

රිචඩ් පතිරණ මහතා (අක්මමන)
 (ශ්‍රී. ඵිෂ්ප්. පත්තිරාණ — අක්මමන)
 (Mr. Richard Pathirana-Akmeemana)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගරු මුදල් හා ක්‍රම සම්පාදන ඇමතිතුමාගෙන් ඇසීම සඳහා මම ඊසේ ප්‍රශ්නයක් කල් දී තිබෙනවා. ගරු ඇමතිතුමා මෙම ගරු සභාවේ තැනි වුණත් පසුව පිළිතුරු ලබා ගැනීම සඳහා එම ප්‍රශ්නය මම එතුමාට යොමු කරනවා.

ඒ ප්‍රශ්නය මෙයයි :

- “ (i) මහජන බැංකුවේ සේවක වැටුප් වැඩි කිරීමට එතුමා පියවර ගත්තේද ?
- (ii) ලංකා බැංකු සේවක සංගමයේ ඉල්ලීම් පරිදි සාධාරණ උසස්වීම් දීමට එතුමා ක්‍රියා කරන්නේද ?
- (iii) මහජන බැංකු ආරක්ෂක සේවාව අති විද්‍යමාන වූත්, අකාර්යක්ෂම වූත් එකක් නිසා මේ සම්බන්ධව වහාම ප්‍රතිශෝධනයක් කරන්නේද ?
- (iv) මහජන බැංකු සේවකයින්ගේ හිලවි නිවාඩුවලට මුදල් ගෙවීමට එතුමා නියෝග කරන්නේද ?
- (v) මහජන බැංකු සේවකයින්ගේ අර්ථ සාධක අරමුදල් පනතට අනුව මුදල් අය කිරීමේ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට එතුමා නියෝග කරන්නේද ?
- (vi) ලඝු ලේඛක සේවා කාලය උසස් වීම් සඳහා ගණන් ගැනීමට ක්‍රියා කරන්නේද ? නො එසේ නම් ඒ මන්ද ? ”

මහජන බැංකුවේ සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නයයි මම පළමුකොට සඳහන් කර තිබෙන්නේ. මේ පිළිබඳව විවිධයක් කිව යුතුයි. මාස කීපයකට කලින් අකුරට වැඩි කිරීමේ ක්‍රියාමාර්ගයක් බැංකු සේවකයින් අනුගමනය කළා. අපට දැන ගන්නට ලැබී තිබෙන ආකාරයට ලංකා බැංකුව මේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධ ක්‍රියා මාර්ගයකට එකඟ වී තිබෙනවා. නමුත් මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම ක්‍රියා මාර්ගය අනුමත කර නැහැ. එම නිසා මේ වැටුප් වැඩි කිරීම දැනට ප්‍රමාද වෙලා තියෙන්නේ. මහජන බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව සාධාරණව සලකා බලා ඒ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට ගරු මුදල් ඇමතිතුමා නොපමාව ක්‍රියා කරනවාද කියා මම අගහන් කැමතියි.

අනෙක් කාරණය, ලංකා බැංකු සේවක සංගමයේ ඉල්ලීම් පරිදි මහජන බැංකුවේ උසස් වීම් සම්බන්ධව පිළිගත් ප්‍රතිපත්තිමය තීරණයක් අනුව උසස් වීම් දීමට මහජන බැංකුව ක්‍රියා කරනවාද කියලයි. විශේෂයෙන්ම තුන්වන ශ්‍රේණිය සම්බන්ධව අවුලක් ඇති වෙලා තුන්වන ශ්‍රේණිය එක, තුන්වන ශ්‍රේණිය දෙක, තුන්වන ශ්‍රේණිය තුන කියා ශ්‍රේණි ඇති කර තිබෙනවා. අද ල සුදුසුකම් ලැබූ සේවකයින් එම ශ්‍රේණිවලට උසස් කිරීමට, ඒ සාධාරණ උසස් වීම් දෙන්නට මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට ඇමතිතුමා නියෝග කරනවාද, නොපමාව එම උසස් වීම් ලබා දීමට ක්‍රියා කරනවාද, කියා දැන ගන්නට කැමතියි.

ඊළඟ කාරණය, මහජන බැංකු ආරක්ෂක සේවාව ගැනයි. ඉතාමත් විද්‍යමාන වූත්, අකාර්යක්ෂම වූත් සේවාවක් නිසා, මෙය ප්‍රතිසංවිධානය කිරීමට නොපමාව කටයුතු කරනවාද කියලත් දැනගන්නට කැමතියි. අපට ලැබී තිබෙන සංඛ්‍යාලේඛන අනුව, වර්ෂයකට රුපියල් කෝටි දහයකට පමණ මේ ආරක්ෂක සේවාව වෙනුවෙන් යොදවන්නට සිදුවෙලා තිබෙනවා. ඊට අමතරව යම් යම් ස්ථානවලට හමුදාවේ ආධාරයක් බැංකුවට ලබා ගන්නට සිදු වෙලා තිබෙනවා. කෝටි දහයක පමණ වූ මුදලක් වාර්ෂිකව ආරක්ෂක සේවාව සඳහා විද්‍යමාන කරමින් හමුදාවේ ආධාරය ලබා ගන්නවා නම් ඇත්තවශයෙන්ම එම ආරක්ෂක සේවාවෙන් වැඩක් වන්නේ නැහැ. සමහර ස්ථානවල බැංකු කැඩීම් ඇති වී තිබෙනවා. එම ස්ථානවලදී ආරක්ෂක සේවාවේ ඇති ආකාරයක්ම ගාවය මැනවින් පැහැදිලි වෙනවා. විශේෂයෙන්,

උතුරු නැගෙනහිර පළාත්වල බැංකු ත්‍රස්තවාදීන් විසින් කඩාගෙන ගියා. ඒ නැත්වලදී පැහැදිලි වෙලා තිබෙනවා. මේ ආරක්ෂක සේවාව සඳහා කෝටි දහයක මුදලක් අවුරුද්දකට විද්‍යමාන කළත් අවශ්‍ය වීසියේ ආරක්ෂාවක් සලසා නැති බව. එම නිසා මේ හැම ප්‍රතිශෝධනයක් කර මේ විද්‍යමාන කරන මුදලින් ප්‍රයෝජනයක් ගන්නට ක්‍රියාකරනවාද කියලත් දැන ගන්නට කැමතියි.

ඊළඟ කාරණය මහජන බැංකු සේවකයින්ගේ හිලවි නිවාඩුවලට මුදල් ගෙවීමට එතුමා ක්‍රියා කරනවාද කියන එකයි. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මහජන බැංකුවේ සේවක උණනාවයක් තිබෙනවා. එම නිසා නිවාඩුවලට වැඩ කරන්නට කියලා සේවකයින්ට කියා, ඒ අනුව ඔවුන් වැඩ කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ට නිවාඩුවලට මුදල් ගෙවන්නට ඕනෑ නමුත් දැන් අලුතෙන් පත් වී සිටින සභාපතිතුමා මේ නිවාඩුවලට මුදල් ගෙවන්නේ නැතිව නිවාඩු ගන්නටය කියා සේවකයින්ට තීරණයක් දී තිබෙනවා. එමනිසා බැංකු වැඩ ප්‍රමාද වීමක් ඇති වෙනවා. ඒ අය නිවාඩු වෙනුවෙන් වැඩ කරන දිනවලට මුදල් ගෙවීමට එතුමා නියෝගයක් දෙනවාද, මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනවාද කියා දැන ගන්නට කැමතියි.

අර්ථසාධක අරමුදල් සම්බන්ධයෙන් මහජන බැංකු සේවකයින්ගේ ප්‍රශ්නයක් තිබෙනවා. ලංකා බැංකුවේ සේවකයින් අතරත්, මහජන බැංකුවේ සේවකයින් අතරත් මේ සම්බන්ධ විෂමතාවයක් තිබෙනවා. එම විෂමතාවය නැති කිරීමට ගරු මුදල් ඇමතිතුමා ක්‍රියා කරනවාද කියා දැන ගන්නට කැමතියි.

අනෙක් කාරණය, මහජන බැංකුවේ ලඝු ලේඛකයන්ගේ උසස්වීම් සම්බන්ධයි. දැනට ලඝු ලේඛකයින් 75 දෙනෙකුගේ උසස්වීම් තහර කරගෙන ඉන්නවා. මේ උසස්වීම් ලබා දීමට එතුමා ක්‍රියා කරනවාද කියලයි අපි අගහන්.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, කාරණයක් පැහැදිලි කරන්නට ඕනෑ සේවක අවශ්‍යතාවයන්ට ලංකා බැංකුව එකඟ වෙලා තිබෙනවා. මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය කියන්නේ මුදල් නැහැ කියලයි. නමුත් ගරු මුදල් ඇමතිතුමාගේ දැනගැනීම සඳහා කරුණු කීපයක් ඉදිරිපත් කරන්නට කැමතියි. “ ලීබර්ට් ප්‍රලාසා ” කියන ගොඩනැගිල්ලේ තුදුරු කාලයේදී මහජන බැංකුවේ ශාඛාවක් ආරම්භ කළා. එය ආරම්භ කරන්නට මාස ගණනකට කලින් මේ ගොඩනැගිල්ල බදු අරගෙන තිබුණා. බැංකුව ආරම්භ කර නැති කාලය සඳහා රුපියල් ලක්ෂ 14 ක්, මේ “ ලීබර්ට් ප්‍රලාසා ” ගොඩනැගිල්ලට මාසයකට රුපියල් එක් ලක්ෂ තුන්දහක් බැගින් බදු ගෙවා තිබෙනවා. ඒ අපට දැන ගන්නට ලැබුණු ආරම්භවල ගැටියටයි. නාරාහේන්පිට මහජන බැංකු ශාඛාව නව පරිශ්‍රයට ගෙන යාමට පෙර එම ගොඩනැගිල්ලට මාස 10 ක් තුළ වසා දමා තිබූ කාලයට රුපියල් තුන් ලක්ෂයකට අධික මුදලක් බදු ගෙවා තිබෙනවා.

ඊළඟ කොටුවේ විදේශීය ශාඛාවේ කොටසක් කොලෝනියල් ගොඩනැගිල්ලට ගෙන ගොස් කාලයක් තුළිය ගෙවමින් සිටි ආපසු එම කොටස කොටුවේ විදේශීය ශාඛාවට ගෙනවිත් තිබෙනවා. එතැනත් රුපියල් ලක්ෂ ගණනක් මහජන බැංකුව අතවශ්‍ය ලෙස විද්‍යමාන කර තිබෙනවා. ඒවාගේම වැල්ලන්ගේ අල්මනාර් ශාඛාවේ කඩුන්ටර් ගැසීම සඳහා රුපියල් ලක්ෂ ගණනක් කොන්ත්‍රාත්තුවක් දී තිබෙනවා. නිඹේරුගස්යායේ සහ කොල්ලුපිටියේ නව ශාඛාවල කඩුන්ටර් ගැසීමට දෙත් කරෝලියස් කොම්පැනියට රුපියල් දෙලක්ෂ අනූ හඳුනයි. මෙන්න මේ විධියට රුපියල් කෝටි ගණනක් විශාල මුදල් ප්‍රමාණයක් මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය අත්තනෝමතික විධියට විද්‍යමාන කර තිබෙනවා.

නමුත් සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම සහ ඔවුන්ගේ සාධාරණ අයිතිවාසිකම් ගැන කතා කළාම සභාපතිතුමා කියන්නේ “ සේවක වැටුප් වැඩිකිරීම වාණිජ බැංකුවල මරණය ” බවයි.

මන්ත්‍රීවරයෙක්
 (அங்கத்தவர் ஒருவர்)
 (A Member)
 සභාපතිට පිස්සු. ඒකයි.

රිචඩ් පතිරණ මහතා
 (ශ්‍රී. ඵිෂ්ප්. පත්තිරාණ)
 (Mr. Richard Pathirana)

ඒ නිසා මේ කරුණු ගැන සලකා බලන ලෙස මම ඉතාම කරුණාවෙන් ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්නට කැමතියි. රුපියල් කෝටියකට ආසන්න මුදලකට අද ල කරුණු ඇතුළත් ලැයිස්තුවක් මා ලබා තිබෙනවා. සේවකයන්ට දෙන අවුරුදු වියසේ දීමනාවක් සභාපතිතුමා ලබාගෙන තිබෙන

බව මට දැන ගන්නට ලැබී තිබෙනවා. මේවා යොයා බැලීම අවශ්‍යයි. මේ සේවක ප්‍රශ්න ගැන නොපමාව ක්‍රියා කරන හැටියට ගරු මුදල් ඇමතිතුමාගෙන් මම ඉල්ලා සිටින්නට කැමතියි.

අ. හා. 12.23

අමරසිරි දෙවිනේන්ද්‍ර මහතා (බද්දේගම)
(ශ්‍රී.රු. අමාරසිරි ටොඳාංගොදා - පද්දෙගම)
(Mr. Amarasiri Dodangoda-Baddegama)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ප්‍රශ්න ඉතාම කෙටියෙන් අහන්නයි මම බලාපොරොත්තු වන්නේ. පළමුවැනි ප්‍රශ්නය අහන්නේ අග්‍රාමාත්‍ය, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය, මහාමාර්ග අමාත්‍ය, හදිසි අවස්ථා මහජන පරිපාලන අමාත්‍යතුමාගෙන්. මේ ප්‍රශ්නය මොණරාගල දිස්ත්‍රික්කයේ මධුරාගම උදගම ගම්වැසියන් කීපදෙනෙකු නිවෙස්වලින් තෙරපීම පිළිබඳවයි. මොණරාගල දිස්ත්‍රික්කයේ මධුරාගම උදගම වැනි පවුල් හයක් එහි පදිංචි වී කලක් ගතවීමෙන් පසු ඒ නිවෙස්වලින් තෙරපා දැමීමට නිවාස සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇත. මේ තෙරපීමට හේතු වී ඇත්තේ ඔවුන් බදු නොගෙවීම නිසා බව දැනගන්නට ඇත.

කිසිම ස්ථිර ආදායම් මාර්ගයක් නැති, කුලී වැඩ කරමින් එදිනෙදා ජීවිතය ගෙවන මේ පිරිසට නැවත එකී නිවෙස් ලබා දීමටත් බදු සම්බන්ධයෙන් කිසියම් සහනදැයි ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමටත් ගරු නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා ඉක්මනින් වැඩ පිළිවෙලක් සලස්වනවාද ?

මම දෙවැනි ප්‍රශ්නය අහන්නේ ගරු අධිකරණ ඇමතිතුමාගෙන්. මේ ප්‍රශ්නය යටතේ මම අහන්නේ මෙයයි. ගාලු මහේස්ත්‍රාත් උසාවියේ අංක 9102 දරන නඩුව සම්බන්ධයෙන් 1979 අගෝස්තු 23 වැනි දින නින්ද්‍රවත් ප්‍රකාශ කර තිබෙනවා. මෙය තවත්නු නඩුවක්. ඒ නින්ද්‍රවේ ප්‍රකාර ඒ ලමයාට රුපියල් එකසිය පණහක් ගෙවීමට එකී වගඋත්තරකාර පියාට නියම කර තිබෙනවා. ඒ වගඋත්තරකරු එකී නින්ද්‍රවට විරුද්ධව ඇපැලක් ඉදිරිපත් කර තිබෙනවා. ගාල්ලේ පවුල් අධිකරණයේ 1979.12.31 වැනි දින ලියා පදිංචි තැපැල් අංක 6538 න් ඒ නඩු වාර්තාව කොළඹ ඇපැල් අධිකරණයට එවූ බව සටහන් වී තිබෙනවා. එම වාර්තා කිසිම දෙයක් දැනට කොළඹ ඇපැල් අධිකරණ කාර්යාලයෙන් අපට යොය ගන්නට පුළුවන්කමක් නැහැ.

දැනට වසර හයකට පෙර දෙනු ලැබූ නින්ද්‍රවේ ප්‍රකාර මේ පැමිණිලිකාරියෙන් දරුවාට කිසිම මුදලක් නොගෙවා ඇති අතර කොළඹ ඇපැල් අධිකරණයේ වාර්තා යොයා බැලූ විට ඒ කිසිම වාර්තාවක් ගැන කිසිම සටහන්ක් දක්නට ලැබී නැහැ. මේ ගැන යොයා බලා එකී පැමිණිලිකාරියට හා එකී දරුවාට සහනයක් සැලසීමට ගරු අධිකරණ ඇමතිතුමා කටයුතු කරනවාද ?

ආර්. ප්‍රේමදාස මහතා
(ශ්‍රී.රු. ආර්. ප්‍රිමොදාස)
(Mr. R. Premadasa)

බද්දේගම ගරු මන්ත්‍රීතුමා ඇසූ නිවාස ප්‍රශ්නය ගැන මම කරුණු යොයා බලන්නම්. ඒ ගැන තොරතුරු දැන් මාලගා නැහැ.

ඊළඟට කොත්මලේ මන්ත්‍රීතුමාත් අත්තනගල්ලේ මන්ත්‍රීතුමාත් පුවත්පත්වල පල වී තිබෙන ප්‍රවාහනී දෙකක් ගැන ප්‍රශ්න කලා. මේ කොපි කරුණු ගැනත් මට කියන්න තිබෙන්නේ ඉන්දියාවේ හෝ ලංකාවේ හෝ ප්‍රවාහනී පත්‍රවල පල වන කරුණු ගැන වුණත් වෙනත් මොනම කාරණයක් පිළිබඳව වුවත් මේ පාර්ලිමේන්තුවෙන් කරුණු වසන් නොකරන බවයි. නියමිත අවස්ථාවේදී නියමිත පිළිවෙලට එම කරුණු ගැන මේ ගරු සභාවේ අවධානයට යොමු කරන බවයි. මේ සභාවේ අනුමැතිය නොමැතිව කිසිම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු නොවන බව මා ප්‍රකාශ කරන්න කැමතියි.

නියෝජ්‍ය කථානායකතුමා
(චීර්‍යාපති ජනාධිපතිතුමාගේ අමාත්‍යවරයා)
(Mr. Deputy Speaker)

The Hon. Minister of National Security !

ලලීත් ඇතුලත් මුදලි මහතා (ජාතික ආරක්ෂක ඇමතිතුමා සහ නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා)

(ශ්‍රී.රු. ලලීත් අක්කුමාරතුංග — ජ්‍යෙෂ්ඨ පාලනාධිපති අමාත්‍යවරයා)

(Mr. Lalith Athulath Mudali—Minister of National Security and Deputy Minister of Defence)

There are a number of questions. I looked at the two questions the hon. Member of Attanagalla (Mr.

Lakshman Jayakody) has been asking about some people who are described as Israelite. Israelites are people who are equal to the Jews of the world. The citizens of Israel I think are called Israelis. But if you look at the wording of the questions, they are somewhat different and I think on that you will realise that both answers given are true.

Coming to Miss U. D. Lakshman, I think that has already been dealt with by the Order of the Deputy speaker.

Then with regard to Anti-Drug Fund, I would like to draw your attention to Section 12 of the National Dangerous Drugs Control Board. That is a law passed by this Parliament. There is a provision in that Act for a Fund, but I have been advised that no Fund had yet been launched although there is provision for a fund in the Act. (Interruption) well if you can bring us the details, we will deal with that.

Then on the matter raised by the hon. Leader of the Opposition yesterday about Hungama, the facts are as follows :

On 24th November 1984, on information received Hungama Police raided a house in a village called Deniya and arrested 24 persons attending a class. A cassette which contained the speech by Rohana Wijeweera, the JVP leader, was also recovered from this house. These persons were remanded under the Prevention of Terrorism Act. The statement by the hon. Leader of the Opposition that they were discussing agriculture is not borne out by the facts before us. The ASP and the HQI, Tangalla interviewed the Attorney-General in this connection on 28th June 1985 and charges are being contemplated against them under the Prevention of Terrorism Act. Hence, the Police will object to bail, if requested.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

I also have certain cassettes of various people. Are there any restrictions on keeping of cassettes. Or, is there any law to restrict the keeping of cassettes ? I have cassettes for various people.

ලලීත් ඇතුලත් මුදලි මහතා
(ශ්‍රී.රු. ලලීත් අක්කුමාරතුංග)
(Mr. Lalith Athulath Mudali)

If the hon. Member for Attanagalla asked me that question in a professional capacity, Sir, I will give him advice. (Interruption) I need not give him advice on that.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

It is a very serious thing.

ලලිත් ඇතුලත් මුදලි මහතා
(திரு. லலித் அத்துலத்முதலி)
(Mr. Lalith Athulath Mudali)

The next question asked by the hon. Leader of the Opposition and also by the hon. Member for Kotmale—they asked the same question in different words—is about the situation that exists since the cessation of hostilities. There have been a number of incidents created by terrorists after the cessation of hostilities. A part of the problem is that, as I indicated when I announced the cessation of hostilities, is that not all the terrorist groups have accepted the cessation of hostilities. So we have at every point to inquire into which group was responsible. We are satisfied that some of the incidents have been created by those who are taking part in the talks and our delegation has been instructed and our delegation has vigorously protested to these groups at the talks in Thimpu about their violations of the cessation of hostilities formula. I think, they have taken some steps. On the other hand, they have falsely made allegations that the security forces have violated the cessation of hostilities. On each occasion we have given them adequate reply pointing out that their allegations are false. Where one or two incidents have taken place, we have indicated very clearly the reasons why we have taken action.

Recently, in the Eastern Province two persons were arrested with weapons in their possession. Terrorists are saying that we should not have arrested them. We are saying categorically that those are persons who are wanted for murder and they will have to be arrested and law and order has to be maintained. Cessation of hostilities does not mean that law and order ceases to be maintained. However, the world's experience is that whenever you have cessation of hostilities you have some people who are violating from time to time and things take time to settle down.

The number of incidents that we have complained of relate to over a hundred, mostly robberies and, secondly, killing of innocent civilians; it is mostly Tamil civilians who have been killed. The best example is that of the Principal of St. John's College, Jaffna. We shall continue to make complaints about it and we shall continue to take whatever action we can.

The release of the suspects is a routine matter which goes on from time to time. It depends on the completion of investigations. Those who have been released or who are about to be released or are in process of being released are people against whom investigations have been completed and we are satisfied, on the advice that we have received, that they need not be continued in detention any longer.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Have they been released on demands made by terrorists in Bhutan ?

ලලිත් ඇතුලත් මුදලි මහතා
(திரு. லலித் அத்துலத்முதலி)
(Mr. Lalith Athulath Mudali)

No, nothing to do with that. Actually some of these people had to be released earlier but even after the decision to release is taken, you have to make arrangements for the Government Agent to come down. You may have to make arrangements for the parents to come down. You have to make sure that they have safe passage. For example, the people we were about to be released yesterday we had to suspend because we are worried that if they had to go to the city of Colombo they might face the danger of a back-lash. So we were cautious about that to ensure that they get back to their homes or wherever they are asked to go or want to go in the ordinary way.

Releases are a normal process. We have had occasion to arrest large numbers sometimes and release people sometimes, but everyone is released only after investigation. In fact, of those detained, over two hundred are now about to be indicted and cases are now before the Attorney General.

The other matter which has been raised is about terrorists moving their bases. Well, we have also had some information to that effect and we are taking appropriate steps. The steps that we are taking, I think you will understand, cannot be detailed any further.

I want to assure the hon. Member for Kotmale that there was no removal of the surveillance zone. No country in the world can remove its surveillance zone because that is part of an international boundary. I am given to understand that there is more patrolling now on the Indian side of the boundary. So, what we have allowed really is to help the poor fishermen of the Jaffna Peninsula who have been very badly hit and as a result consumers have also been badly hit. They have been given the right to fish within three miles of the coast and they are fishing in that area. The surveillance zone which is on the international boundary has not been altered at all.

අනන්ද්‍ර ධනනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

I am particularly worried with regard to the influx of terrorists who are trained in India. They are coming to Sri Lanka. The news item says that hundreds and thousands are coming daily. I want to know whether there is any truth. They are being trained and they are coming to Sri Lanka — [Interruption]. Is there any truth ?

ලලිත් ඇතුලත් මුදලි මහතා
(திரு. லலித் அத்துலத்முதலி)
(Mr. Lalith Athulath Mudali)

If armed people are moving from one country to Sri Lanka, I am more worried than you are. So you are assured that we are watching the situation very carefully. Earlier you said that the surveillance zone

was useless. Now you are saying, "Why are you removing the surveillance zone? therefore, they are coming". So please let us try to understand this clearly.

ආනන්ද දසනායක මහතා
(ති.රු. ආනන්ද තසනායක)
(Mr. Ananda Dassanayake)

I never said that.

ලලිත් ඇතුලත් මුදලි මහතා
(ති.රු. ලලිත් අත්තුමුතලි)
(Mr. Lalith Athulath Mudali)

I concede that. That is all right. - [Interruption]. As far as I know, every barrier everywhere in the world, including the Berlin wall, has been permeated from time to time. That does not mean that surveillance zone is useless. It serves the purpose. Let us be quite clear about that. - [Interruption]. 'Miris polla' also worked those days.

අනුර බණ්ඩාරනායක මහතා
(ති.රු. අනුර බණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

We lost because of that.

ලලිත් ඇතුලත් මුදලි මහතා
(ති.රු. ලලිත් අත්තුමුතලි)
(Mr. Lalith Athulath Mudali)

All I want to say is this. As far as the talks in Thimpu are concerned the position of the Government of Sri Lanka is that what we discussed there is confidential and when we have to bring the country into confidence, it will be first to the Cabinet and Parliament and the to the country. We do not intend to discuss those details. - [Interruption]. Yes, that is the way we are going to deal with it, Look at the Constitution. We do not, therefore leak out information to newspapers while those discussions are going on. That is the way we propose to deal with it.

The terrorist group are also committed to that position. There have been allegations that they are not following that. That, we do not know. But, we also suspect that since no journalists are allowed in Bhutan, many newspapers - not in Sri Lanka; I must say that Sri Lanka newspapers have been very good about it - are speculating and attributing stories. - [Interruption]. Well, Reuter is not immune from speculation and attribution. All I am saying is, please do not be unnecessarily moved by such stories. I mean, the newspapers want copy. If they do not get copy they must write something. Only our newspapers have acted responsibly in not speculating about it.

The proper approach, if you want some kind of solution, is not to get into speculation but wait until it is brought. There is no intention to do anything behind your back. There is no intention to do anything by sleight of hand. This country is a democracy and it has to work in a democratic way.

As regards the incidents that have happened in Colombo and other places, I think my Colleague, the Hon. Minister of State, made a statement yesterday.

But it proves one matter which I have been saying even at the last Emergency debate. When an incident happened, do not be too despondent. When incidents stop, do not go into euphoria. We have to be very careful. This is a very difficult thing. - [Interruption]. Yes, this is not a miracle. Step by step we are going. It may succeed; it may not succeed. We hope that things are resolved by discussions. And the world is now seeing that the Government of Sri Lanka is sincere about what it is doing about discussions. We are making proposals, we are going on with the discussions and we are keeping to the cessation of hostilities. But the world is now beginning to realise who is not doing that. I only hope that everybody comes to realise that we must have a sincere effort on this. That is all I wish to say.

I will make a longer statement when we debate the Emergency which I understand will now be debated for two days. So you all will have your say and then I can have my say. - [Interruption]. Yes, I will answer you outside.

වෛද්‍යාධාරය රාජීන් අතපත්තු මහතා (සෞඛ්‍ය ඇමතිතුමා)
(ලාක්ෂ් රාජිත් අත්තපත්තු - සෞඛ්‍ය අමාත්‍ය)
(Dr. Ranjith Atapattu - Minister of Health)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂමන් ජයකොඩි මහතා) හෙදියන්ගේ වැඩ වර්ජනය පිළිබඳ ප්‍රශ්නය ගැන කරුණු ඉදිරිපත් කලා. එතුමා මම හිතන විටියට පත්තරයකින් කියවලා වෙන්ත ඇති, කියන්න යෙදුනා, හෙදියන්ට තර්ජන ගර්ජන කර තිබෙනවාය කියා. යම්කිසි කොටසක් යම්කිසි තීරියකට විරුද්ධව ක්‍රියා කරනවා නම් දෙපාර්තමේන්තු නීති රීති අනුව ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්නට අපට සිදුවෙන බව, මම පැහැදිලි කලා. ඒවා නම නමන්ගේ විප්ලවවලට ඇතුළත් වුණු විට උසස්වීම් ආදී දේවල්වලදී යම් යම් බාධා ඇතිවෙන්න පුළුවන්. ඒක නිකම් අතතුරු ගැහවීමක් පමණයි. එතෙම තැනිට වැඩ වර්ජනයකට සහභාගි වූ පලියට කාටවත් විරුද්ධව ක්‍රියා කරන්න අපට බැහැ. ගැබැයි එතෙම වෙන්තෙ නීත්‍යානුකූල වැඩ වර්ජනයක් නම් පමණයි. නමුත් මේ වැඩ වර්ජනය නීත්‍යානුකූල නැහැ. වැඩ වර්ජනයක් කරනවා නම් සුමන දෙකකටවත් කලින් ඒ ගැන දැනුම් දෙන්න ඕන.

ඊළඟට ඒ මන්ත්‍රීතුමා පඩි ගැන විග්‍රහයක් කලා. අලුතෙන් බැඳෙන හෙදියකට මාසයකට රුපියල් 90 ක පමණ වැඩිවීමක් සිදු වුණත් අවුරුදු 25 ක පමණ සේවා කාලයක් ඇති හෙදියකට වැඩි වෙන්තේ රුපියල් 20 ක් පමණ ප්‍රමාණයක්ලු. ඒ ගමන්ම කියා සිටියා, අලුතෙන් බැඳෙන අයට අතිකාල දීමනා වශයෙන් ලැබෙන්නෙ බොහොම සුළු ප්‍රමාණයක්ය, අවුරුදු 25 ක් පමණ ගත වුණොට පසුවය රුපියල් අටක් දහයක් පමණ ලබා ගන්න පුළුවන් වන්නෙ කියා. ඉතින් ඒ විටියට නමයි මෙය කීරන්න ඕන. එක කොටසකට පඩියෙන් අඩු වෙනවා නම් අතිකාල දීමනා වැඩි වෙන්න ඕන. අතින් කොටසට පඩියෙන් වැඩිවෙන විට අතිකාල දීමනාවල් අඩු වෙන්න ඕන. වැටුප් සමාලෝචන කොමිෂිය අපට උපදෙස් දෙන්නේ අතින් ඒකාබද්ධ සේවාවන් ගැන සොයා බලා කිසිම ප්‍රශ්නයක් ඇති නොවන විටියටයි. කැබිනට් මණ්ඩලය එය සම්පූර්ණයෙන්ම පිළිඅරගෙන දත් කියාගන්නක කර තිබෙනවා. ඒ මන්ත්‍රීතුමා වැදගත් දෙයක් කීවා. දැන් සිටින කෘෂිකර්ම ඇමතිතුමා එද සෞඛ්‍ය ඇමති වශයෙන් සිටි කාලයේදී - 1980 දී - රුපියල් 30 බැගින් දුන්න පාවහන් ලබා ගැනීමට ආධාර දෙන දීමනාව රුපියල් 100 දක්වා වැඩි කිරීමට තීරණය කලා. එය වැඩි කරන්න ඕනැය කියා ආණ්ඩුව තීරණය කලාට පසුව එය ලබා ගන්නන් පොඩි වෘත්තීය සමිති පියවරක් ගන්න සිද්ධ වුණය කියා අත්තනගල්ලේ මන්ත්‍රීතුමා කීවා. යෙරෙපු ඇදගෙන එන්න සිද්ධ වුණය කීවා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

1979 වැඩ වර්ජනයේ ප්‍රතිඵලයක් නමයි ඒ.

වෛද්‍යවාර්ය රංජිත් අතපත්තු මහතා
(**டாக்டர் ரஞ்சித் அத்தபத்து**)
(Dr. Ranjith Atapattu)

රජය තීරණය කළාට පසුව එය ලබා දෙන්න සුභක් කල් ගත්තාලු. එය ඇත්ත. දැන් අපි රුපියල් 150 ක් දෙන්න තීරණය කර තිබෙනවා. මේ අවුරුද්දේදී සියය දී තිබෙනවා. අතින් 50 දෙන්න අපි සල්ලි යොයා ගන්න ඕනෑ. අමාත්‍යාංශයේ තිබෙන ඉතිරිම්මලින්. එහෙම යොයා ගන්න බැර වුණොත් ලබන අවුරුද්ද තෙක් ඉන්න වෙයි. මේ වෘත්තීය සමිතියේ සිරිතක් තිබෙනවා. මොකක් හරි ලැබෙන්න යන විට තමයි ඒ අය පාරට බහින්නෙ. මේ සෑදේ මේ වැටුප් වැඩිවීම් කෙරෙත බව හොඳටම දන්නවා. මේ වැටුප් වැඩිවීමේ කටයුතු කෙරුන හැටි මම තමුත්තාත්තේලාට කියන්න සතුටුයි.

1984 දෙසැම්බර් මාසයේ 26 වැනිද කැබිනට් මණ්ඩලයෙන් වැටුප් සමාලෝචන මණ්ඩලයට අපේ ඉල්ලීම් ඉදිරිපත් කලා. පලමුවැනි රැස්වීම පැවැත්විය යුතුව තිබුණේ 1985.03.21 වැනි දිනයි. අවාසනාවකට කගවත්ත මගත්මයා එදින අහාවප්‍රාපන වුණා. එම නිසා ඒ රැස්වීම කල් දමන්න සිදු වුණා. ඊළඟ රැස්වීම පවත්වන්න තිබුණේ 1985.04.18 වැනි දිනයි. මේ වන විට වැටුප් සමාලෝචන කොමිටියේ පුරප්පාඩුව පුරවා තිබුණේ නැහැ. ඒ නිසා රැස්වීම පැවැත්වුවේ නැහැ. අත්තිම රැස්වීම තමයි ජුනි මාසයේ 27 වෙනිද පැවැත්වුණේ. මේ වාර්තාව ගැන සාකච්ඡා වෙත බව දැන ගත් විට, මෙම සාකච්ඡාවෙන් සමිතිය සතුටුදායක තත්ත්වයක් ලැබෙන බව දැන ගත් විට, හෙදියන්ගේ ඉල්ලීම්වලට සාර්ථක පිළිතුරක් ලැබෙන බව දැන දැනගත් විට තමයි මේ වැඩ වරපත ව්‍යාපාරය ආරම්භ කර තිබෙන්නෙ. අද මට ජාතික හෙද සේවා සංගමයේ නිලධාරීන් පිරිසක් මට හමු වුණා. ලේකම් හේමා විජේසිංහ මහත්මියන්, භාණ්ඩාගාරික ඩී. ඩී. ශ්‍රියාලක්‍ෂ්‍යා මහත්මියන්, උප සහපතිනී රෝහිනි ප්‍රනාන්දු මහත්මියන් මට හමු වුණා. ඒ තුන් දෙනාම හෙදියන්. කිසිම ප්‍රශ්නයක් නැහැ තුන් දෙනාම කාන්තාවන්. ඒ අය සමග මම සාකච්ඡා කලා. මේ වැටුප් වැඩිවීම ගැන ඔවුන්ගේ සතුට පල කලා. තව තවත් අඩුපාඩුකම් තිබෙන බව මට ප්‍රකාශ කලා. මම ඒ අයට කීව්වා හෙද සේවය යථා තත්ත්වයට පැමිණ වැඩ කටයුතු සාමාන්‍ය වීයට කීරීම ආරම්භ කලාට පසුව නැවත වරක් අපි නවදුරටත් සාකච්ඡා කර දෙන්නට පුළුවන් උදව් උපකාර ඉදිරියටත් දෙන්නට සූදනම්‍ය කියා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(**திரு. லக்ஷமன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

එහි 'මැම්බර්ෂිප් එක්' කියද ?

වෛද්‍යවාර්ය රංජිත් අතපත්තු මහතා
(**டாக்டர் ரஞ்சித் அத்தபத்து**)
(Dr. Ranjith Atapattu)

මම දන්නා තරමට 4,500 ක් පමණ සිටිනවා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(**திரு. லக்ஷமன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

ඉන්නේ තුන්සිය ගණනයි. ඒකයි ඇත්ත.

පර්සි සමරවීර මහතා (නියෝජ්‍ය ස්වදේශ කටයුතු ඇමතිතුමා)
(**திரு. பேரணி சமரவீர — உள்ளநாட்டலுவல்கள் பிரதி அமைச்சர்**)
(Mr. Percy Samaraweera—Deputy Minister of Home Affairs)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපේ හෙද සංගමය කියන්නේ අපේ සේවා හෙද සංගමයටයි. එහි විවිධ තරාතිරමිවල සාමාජිකයින් සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ සියලු සේවාවල උදවිය ඒ සංගමයේ සිටිනවා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(**திரு. லக்ஷமன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

Our Radio Technologists are also there.
[Interruption]

පර්සි සමරවීර මහතා
(**திரு. பேரணி சமரவீர**)
(Mr. Percy Samaraweera)

Even labourers are there.

ලක්ෂමන් ජයකොඩි මහතා
(**திரு. லக்ஷமன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

That is what is wrong.

වෛද්‍යවාර්ය රංජිත් අතපත්තු මහතා
(**டாக்டர் ரஞ்சித் அத்தபத்து**)
(Dr. Ranjith Atapattu)

I am not replying on behalf of the trade unions.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම මේ පිළිතුරු දෙන්නේ ඇමති හැටියට මිස වෘත්තීය සමිති වෙනුවෙන් නොවෙයි. ඒ සඳහන් කළ වෘත්තීය සමිතියක් සමඟ මම සාකච්ඡා කලා. හෙද සේවාව යථා තත්ත්වයට පත් වුණාට පසුව ඕනෑම සාකච්ඡාවකට මම සූදනම්. තමුත් ගරු නියෝජ්‍ය කථානායකතුමනි, සියයට 99 ක් පමණම කාන්තාවන් සිටින වෘත්තීය සමිතියක් සමඟ සාකච්ඡා කරන විට ගරුතර ස්වාමීන් වහන්සේලාත් සමඟ ඒ ප්‍රශ්න ගැන කථා කරන්නට බොද්ධයෙකු හැටියට මම සූදනම් නැහැ. අපි මොනවාද කථා කරන්නේ ? කාන්තාවන්ගේ පාවහන්, අදින නිල ඇඳුම නොපමණ දික් වන්නට ඕනෑද කියන එක ආදී වශයෙන් නොයෙකුත් ප්‍රශ්න තිබෙනවා. වෙන මොන මොන විධියේ ප්‍රශ්න මේ කාන්තාවන්ට තිබෙනවාද කියාත් මම දන්නේ නැහැ. ඒ නිසා මේ කාන්තාවන් සමඟ තම මම ඕනෑම වේලාවක ඒ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්නට සූදනම්. ඒ පරීක්ෂණය මම විශේෂයෙන්ම කියන්නේ හෙදියන්ටයි. ඔවුන්ගේ ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් ඔවුන්ට තිබෙනවා. ඒ වෘත්තීයට අයත්ව වැඩ කටයුතු කරන, ඒ ගැන අවබෝධයක් ඇති, ඕනෑ කෙනෙක් සමඟ සාකච්ඡා කරන්නට මම සූදනම්.

අද වැඩි වශයෙන්ම පැය ගණනාවක්ම මෙහෙත කථා වුණේ අද රටේ තිබෙන භයානක තත්ත්වය ගැනයි. කොයි වෙලාවේ මොන විධියේ තත්ත්වයක් ඇති වේද කියා මේ රටේ ජනතාව යත්තම් සුසම අල්ලාගෙන බලාගෙනයි සිටින්නේ. එවැනි අවස්ථාවක අභියාචනා රෝගීන් ගැන අනුකම්පා කර, මෙය වෘත්තීයක් හැටියට භාරගෙන, මෙයට ඉදිරිපත් වූ හෙදියන් මේ රටේ මව්වරුන් හැටියට තැන්නම් කාන්තාවන් හැටියට කල්පනා කර, රෝගීන් ගැන අනුකම්පා කර, නැවත වරක් රෝහල්වල වැඩ කටයුතු යථා තත්ත්වයට පත් කරන්නට වැඩට පැමිණ තමන්ගේ සේවාව හරියාකාර කරනවා නම් මහජනතාවගේ සහයෝගය ඇතිව තවතවත් අයිතිවාසිකම් ඔවුන්ට ලබා දෙන්නට අපි කැපවී සිටින බව ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.

ෂෙල්ටන් රණරාජ මහතා (නියෝජ්‍ය අධිකරණ ඇමතිතුමා)
(**திரு. ஷெல்டன் ரணாராஜா — நீதி பிரதி அமைச்சர்**)
(Mr. Shelton Ranaraja—Deputy Minister of Justice)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, බද්දේගම ගරු මන්ත්‍රීතුමා (අමරසිරි දෙඩත්ගොඩ මහතා) ඉදිරිපත් කළ ප්‍රශ්නය සම්බන්ධව මම අභියාචන උසාවියේ ලේඛනාධිකාරීතුමාට දන්වා යැව්වා ඒ ගැන විභාගයක් පවත්වා පූර්වත් තරම් ඉක්මණින් ඒ අභියාචනය විභාගයට ගන්නය කියා. ඒ නඩුවොන ලැබී තැන්නම් මම නියම කර තිබෙනවා අභියාචන උසාවියේදී නැවත වරක් නඩුවොනත් සකස් කර පූර්වත් තරම් ඉක්මණින් ඒ අභියාචනය විභාගයට ගන්නය කියා.

නියෝජ්‍ය කථානායකතුමා
(**பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(Mr. Deputy Speaker)

Minister of Finance and Planning.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(**திரு. எம். வின்சன்ட் பெரேரா**)
(Mr. M. Vincent Perera)

On behalf of the Minister of Finance and Planning I ask for one week's time to answer the question.

නියෝජ්‍ය කථානායකතුමා
 (பிரதிச் சபாநாயகர் அவர்கள்)
 (Mr. Deputy Speaker)
 Minister of Labour.

එම්. ජෝසප් මයිකල් පෙරේරා මහතා (නියෝජ්‍ය කම්කරු ඇමතිතුමා)
(திரு. எம். ஜோசப் மைக்கல் பெரேரா — தொழில் பிரதி அமைச்சர்)
 (Mr. M. Joseph Michael Perera—Deputy Minister of Labour)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) ඇසූ ප්‍රශ්නයේ කොටස දෙකක් තිබෙනවා. දැනට ලොකනයේ සිටින ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවන් සහ වෙනත් රැකියා සඳහා ගොස් සිටින අය එහි පවතින යුද්ධමය කටයුතු නිසා මහත් අසීරු තත්ත්වයකට පත්වී ඇති බැවින් එම අය ඉල්ලුම් කළොත් ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම පිණිස කම්කරු අමාත්‍යාංශය ගන්නා පියවර කුමක්ද කියන කාරණයට කියන්නට තිබෙන්නේ මෙයයි. අපට මෙවැනි ප්‍රශ්න රාශියක් ඉදිරිපත් වී තිබෙනවා. අපි ඒවා විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කර තිබෙනවා. මෙබඳු අවස්ථාවලදී ඒවා ගැන කටයුතු කරන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයයි. ඒ නිසා ඒ ප්‍රශ්නයේ 1 වැනි කොටස විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කරන්නට ගරු මන්ත්‍රීතුමාට පුළුවන්.

දෙවැනි කරුණ මෙයයි : මගමුව කුරුණ කොළඹ පාරේ 628 හි පදිංචි පී. ජේ. එම්. චේතනේකා මහතා කම්කරු මග ලේකම් කාර්යාලයේ විදේශ රැකියා ආයතනයේ කොමසාරිස්තුමා වෙත 85. 6. 17 වැනි දින හාර දී ඇති ලිපිය සම්බන්ධව අවධානය යොමු කර එයට ගෙන ඇති පියවර කුමක්ද යි සඳහන් කරනවාද කියන ප්‍රශ්නය ගැන කියන්නට තිබෙන්නේ, දෙපක්ෂයම කැඳවා අපි මේ පිළිබඳව සාධාරණ විසඳුමක් කර තිබෙන බවයි.

ප්‍රශ්නය විමසන ලදී. සහායමිමෙන විය.
 வினா விடுக்கப்பட்டது ஏற்றுக்கொள்ளப்பட்டது.
 Question put and agreed to.

පාර්ලිමේන්තුව ජව අනුකූලව අ. හා. 12.48 ට 1985 ජූලි 25 වන බ්‍රහස්පතින්ද ස. හා. 10 වන නෙක් කල් ගියේ ය.

அதன்படி, பி. ப. 12.48 மணிக்கு பாராளுமன்றம், 1985 ஜூலை 25, வியாழக்கிழமை மு. ப. 10 மணிவரை ஒத்திவைக்கப்பட்டது.

Adjourned accordingly at 12.48 p.m. until 10.00 a.m. on Thursday, 25th July, 1985.

சென்னை அரசாங்கப் பதிவுகளைக் கட்டுவதற்கான கட்டணம் 1952 ஆம் ஆண்டு நவம்பர் 30-க்கு முன்பாக சென்னை அரசாங்கப் பதிவுகளைக் கட்டுவதற்கான கட்டணம் 1952 ஆம் ஆண்டு நவம்பர் 30-க்கு முன்பாக சென்னை அரசாங்கப் பதிவுகளைக் கட்டுவதற்கான கட்டணம் 1952 ஆம் ஆண்டு நவம்பர் 30-க்கு முன்பாக

1952 ஆம் ஆண்டு நவம்பர் 30-க்கு முன்பாக

දයක මුදල් : පාර්ලිමේන්තු විවාද වාර්තාවල වාර්ෂික දයක මිල රු. 200/- කි. (අශෝචිත පිටපත් සඳහා නම් රු. 175/- කි). පිටපතක් ගෙව්වා ගැනීම අවශ්‍ය නම් ගාස්තුව රු. 2.50 කි. තැපැල් ගාස්තුව ශත 90 කි. කොළඹ 1, නා. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම නොවැම්බර් 30 දව ප්‍රථම දයක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දයකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දයක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

சந்தா : ஹன்சாட் அதிகார அறிக்கையின் வருடாந்த சந்தா ரூபா 200/- (திருத்தப்படாத பிரதிகள் ரூபா 175/-) ஹன்சாட் தனிப்பிரதி ரூபா 2.50. தபாற் செலவு 90 சதம். வருடாந்த சந்தா முற்பணமாக அத்தியட்சர், அரசாங்க வெளியிட்டலுவலகம், த. பெ. இல. 500, கொழும்பு 1 என்ற விலாசத்திற்கு அனுப்பி பிரதிகளைப் பெற்றுக்கொள்ளலாம். ஒவ்வொரண்டும் நவெம்பர் 30 ந் தேதிக்குமுன் சந்தாப் பணம் அனுப்பப்படவேண்டும். பிற்கிக் கிடைக்கும் சந்தா விண்ணப்பங்கள் ஏற்றுக்கொள்ளப்படமாட்டா.

Subscriptions : The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box, 500 Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.

NOTE

Correction when Members suggest for the first time should be clearly marked in the Report and the copy submitted to the Superintendent must show the Editor of HANSARD.

not later than

Friday, 26th July 1952

Contents of Proceedings : From 9.30 a.m. to 12.45 p.m. on 12.07.1952
First set of Manuscripts received from Parliament : 4.00 p.m. on 12.07.1952
Printed copies despatched : 12.07.1952 morning